

Free, Prior and Informed Consent to the Nomination:

**Letters of Free, Prior and Informed Consent of the Community, related
institutions and organizations**

of the

Traditional craftsmanship of making *Dumbara Ratā Kalāla*,

in support of the

Nomination of the Element for Inscription

on the

UNESCO Representative List of Intangible Cultural Heritage of Humanity

for the Cycle of 2021

(with English Translations)

Submitted by:

Secretary,

Ministry of Buddhasasana, Cultural and Religious Affairs

Sethsiripaya,

Battaramulla,

SRI LANKA

17. 03. 2020



ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව
இலங்கை யுனெஸ்கோ தேசிய ஆணை த்துழு
Sri Lanka National commission for UNESCO

අධ්‍යාපන අමාත්‍යාංශය, 05 වන මහල, ඉසුරුපාය, බත්තරමුල්ල
கல்வி அமைச்சு, 05 வது மாடி, இசுருபயா, பட்டரமுல்லா
Ministry of Education, 5th Floor, Isurupaya, Battaramulla.



මගේ අංකය.
எமது இல.
My No

U/CUL/126

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

17.03.2020

To whom it may concern,


Subject : “Dumbara Rata Kalala Making Craft” to the UNESCO Representative List of Intangible Cultural Heritage

The Ministry of Buddhasasana Cultural and Religious Affairs in Sri Lanka wishes to submit on “Dumbara Rata Kalala Making Craft” to be inscribed in the UNESCO Representative List of Intangible Cultural Heritage.

The nomination was prepared with the consent of all stakeholders with a wide range of stakeholder participation.

The actual need for increasing the visibility and urgent need for protection and promotion of this important element of Intangible Cultural Heritage of Sri Lanka came from the practitioners. We believe inscription of the element in the Representative List would contribute to increased recognition of this art and its practitioners, and enhance its status within the country.

I fully endorse the Nomination of “Dumbara Rata Kalala Making Craft” of Sri Lanka to be inscribed in the UNESCO Representative List in Intangible Cultural Heritage.


Dr. P.N. Meegaswatte
Secretary General

Dr. Punchi Nilame Meegaswatte
Secretary General
Sri Lanka National Commission for UNESCO
Ministry of Education, 5th Floor,
Isurupaya, Battaramulla.

සභාපති
தலைவர்
Chairman } (+94) 11 2784425

අධ්‍යක්ෂ
இயக்குனர்
Director } (+94) 11 2787441

මගේ අංකය
எனது இல.
My No. } NCC/DD/P/UNESCO

ඔබේ අංකය
உமது இல.
Your No. }



ජාතික ශිල්ප සභාව
தேசிய அருங்கலைகள் பேரவை
National Crafts Council



කාර්යාලය } (+94) 11 2787954
அலுவலகம் } (+94) 11 2784424
Office } (+94) 11 2785381
(+94) 11 2785933
(+94) 11 2784008

ෆැක්ස් } (+94) 11 2785720
தொடர் } (+94) 11 2177105
Fax }

E-mail : craftscouncil@sltnet.lk
nccddirector@sltnet.lk

Web : www.craftscouncil.gov.lk

දිනය } 13.03.2020
திகதி }
Date }

සමාජ සහ වාණිජ කටයුතු, දිගුකාලීනව අවකාශයක් සැලසීම සඳහා සහ
සමූහකාර සංවර්ධන සහ වාණිජ සුලු හා නිසලතා සංවර්ධන අමාත්‍යාංශය
කෙරෙහි. ශාන්තිය අනුකූලයන්, නිවැරදිව පවතින සාමාන්‍ය ජනතාවගේ සහ
සංවර්ධනය සඳහා වන අවකාශය, සහ සාමාන්‍ය ජනතාවගේ සහ සංවර්ධනය සඳහා වන අවකාශය
Ministry of Industry & Commerce, Resettlement of Protracted Displaced Persons,
Co-Operative Development and Vocational Training & Skill Development

Letter of Consent

To whom it may concern,

As the Chairman of the National Crafts Council of Sri Lanka, I hereby give my consent for the Ministry of Buddhasasana, Cultural and Religious Affair to submit the nomination for inscribing Dumbara Rata Kalala Making Craft of Sri Lanka in the Representative List of Intangible Cultural Heritage of the UNESCO.

The National Crafts Council has been established under the Parliamentary Act No. 35 of 1982 for the purpose of promotion, development, fostering and preservation of handicrafts with intangible cultural heritage and upliftment of social and economic status of craftsmen.

I believe that, the inscription of the element will help us to take necessary measures as a national institute, which was established to improve, promote, and develop crafts of Sri Lanka as well as to advise, and co-operate with, Government Departments, Local Authorities and other bodies on any matter concerned directly or indirectly with the objectives of the National Crafts Council of Sri Lanka.

Sudath Abeysekera
Chairman
National Crafts Council



ජාතික පුස්තකාල හා පුලේඛන සේවා මණ්ඩලය
 தேசிய நூலக ஆவணவாக்கல் சேவைகள் சபை
 National Library and Documentation Services Board



අධ්‍යාපන අමාත්‍යාංශය
 கல்வி அமைச்சு Ministry of Education

14, පිදහස් මාවත, කොළඹ 07, ශ්‍රී ලංකාව. 14, சுதந்திர வழி, கொழும்பு 07, இலங்கை. 14, Independence Avenue, Colombo 07, Sri Lanka
 Tel: 94 11 2698847, 2685197 P.O.Box: 1764 Fax: 94 11 2685201 E-mail: info@mail.natlib.lk URL: www.natlib.lk

ඔබේ අංකය/ உமது எண்/ Your Ref :

මගේ අංකය/ எனது எண்/ My Ref : 45-4-8(1)

18.03.2020

To whom it may concern Traditional Craftsmanship of making *Dumbara Ratā Kalāla* of Sri Lanka

As the Chairman National Library and Documentation Services Board, I here by agree with the proposal to inscribe the Traditional Craftsmanship of making *Dumbara Ratā Kalāla* of Sri Lanka in the UNESCO's Representative List of Intangible Cultural Heritage of Humanity. I endorse my support to implement the measures to safeguard this important element of the country's heritage.

I understand that the Ministry Buddhasasana, Religious and Cultural affairs is preparing a nomination for Sri Lanka's Traditional Craftsmanship of making *Dumbara Ratā Kalāla* of Sri Lanka to be included in the UNESCO's Representative List of Intangible Cultural Heritage of Humanity. This is a very important decision of the Government to safeguard this cultural element. As the Chairman of the National Library and Documentation Service Board I support this proposal, and thence give my consent to submit the proposal to the UNESCO.

Inscription of the Traditional Craftsmanship of making *Dumbara Ratā Kalāla* of Sri Lanka in the UNESCO's Representative List of Intangible Cultural Heritage of Humanity will increase the visibility of the element and public understanding of the intangible cultural heritage of the country. I agree with the proposal, and give my consent to proposal.

Thanking you

Sonala Gunawardana

Chairman

දුරකථන අංකය | 081-4026410
 දුරකථන අංකය | 081-2354504
 ෆැක්ස් අංකය | 081-2354501
 ෆැක්ස් අංකය | 081-2356355
 විද්‍යාල අංකය | 081-2354501



මධ්‍යම පළාත් කොමිෂන්
 මහලය
 CENTRAL PROVINCIAL COUNCIL

සර්වභෞම සංරක්ෂණ හා සංස්කෘතික සංරක්ෂණ දෙපාර්තමේන්තුව
 සංස්කෘතික සංරක්ෂණ මණ්ඩලය
 DEPARTMENT OF INDUSTRIAL DEVELOPMENT AND ENTERPRISE PROMOTION

මධ්‍යම පළාත් කොමිෂන් කොටස
 මහලය, මහලය පාර, කොළඹ
 Ministry of Industries Building,
 Ground Floor, P.O. Box 63,
 Colombo, Sri Lanka
 සංස්කෘතික සංරක්ෂණ දෙපාර්තමේන්තුව
 අංකය: CPC/mi/di/04
 මගේ අංකය |
 වැඩේ අංකය |
 17.03.2020

Secretary,
 Ministry of Buddha Sasana, Cultural and religious affairs
 Sethsiripaya,
 Battaramulla.

Nominating Sri Lanka's Dumbara Conservation Industry for UNESCO's Intangible Cultural Heritage List for 2020

Alokagama Village in Yatawatta Divisional Secretariat Division in Matale District and Kalasirigama Village in Kundasala Divisional Secretariat Division in Kandy District are engaged in ancient Jute ("HANA") creations and Dumbara patterns pallet art industry as their livelihood.

02. The family of artisans who have been in this profession for many years have had to deal with various problems while continuing the industry. This department which is under the Central Provincial Council has a great role to play in reducing the problems of the artists. Therefore, the efforts of the Ministry of Cultural affairs and the UNESCO to uplift the ancient industry and uplift their livelihood should be appreciated.

03. Therefore, I declare that it is our duty and responsibility to support our cultural heritage to be included in the UNESCO Intangible Cultural Heritage List.

R.M.S.N.Rathnayake

Provincial Director
R.M.S.N. RATHNAYAKE
 Provincial Director
 Department of Industrial Development
 & Enterprise Promotion
 Central Province

THE KANDYAN ART ASSOCIATION

FOUNDED 1882

& KANDYAN CULTURAL CENTRE

(Government Sponsored)

Articles of Finest Workmanship in
Silver, Copper, Brass or Lacquer
Supplied
Special Article Made to Order
at Short Notice.
The Famous "Dumbara" Mats are
Made on the premises
Craftsmen may be seen at work.



This Institution is Government Sponsored
and under the direct control of the
Government Agent, Kandy.

72, Sangaraja Mawatha,
KANDY,
SRI LANKA.
Telephone:081-223100

OPEN DAILY 9.00 A.M. TO 5.00 P.M.

KDS/1/1/K.A.A
13.03.2020

Secretary,
Ministry of BuddhaSasana, Cultural & Religious Affairs,
Sethsiripaya,
Battharamulla.

Nominating Dumbara Rata Kalala Mating Craft for the Inscription on the UNESCO Representative List of the Intangible Cultural Heritage.

Kandyan Art Association is a society situated near the Kandy Lake, with a history of more than 130 years. At here several Arts & Crafts indigenous to the Upcountry are on exhibition and sale. Of them traditional Dumbara Rata Kalala take and important place.

02. It was informed to me that Traditional Dumbara Rata Kalala Weaving has been nominated by the Ministry of BuddhaSasana, Cultural & Religious Affairs, for the inscription on the Representative list of the Intangible Cultural Heritage of the UNESCO Organization. It is a Praiseworthy action.

03. It is my Knowledge that there are some groups living in Menikhinna in Kandy District and Yatawattha of Matale District who still practice this traditional Craft. I must highlight that the Mast and Other products handicrafted by these groups are available for sale and exhibition at the Udarata Kala Sangamaya.

Hence, as the Chairman of the Art Association, I wish all the success in your endeavor to take the skill of these traditional Crafts men to the world by nominating this craft to the list of Intangible cultural heritage Humanity of UNESCO.

.....
D.M.N.G.G.T. Karunaratna,
Chairman,
Kandy Art association,
District Secretary / Government Agent
Kandy & Additional Secretary,
Ministry of home affairs.

D.M.N.G.G.T. KARUNARATNE
DISTRICT SECRETARY / GOVERNMENT AGENT
Kandy &
Additional Secretary
Ministry of Home Affairs

**SKILL DEVELOPMENT SOCIETY OF THE ARTISTES OF KALASIRIGAMA DUMBARA RATA
KALALA MAKING ARTISTRY**

Reg.No. :  . /3798

Kalasirigama,
Menikhinna.
Date : 9/01/2020

Secretary
Ministry of Buddhasasana, Cultural & Religious Affairs,
Colombo.

Representative List of the Intangible Cultural Heritage of Humanity of UNESCO


I write this letter on the request of many members of the above-mentioned Society which has about 90 families engaging in Artistry of Kalaasirigama Dumbara Rata Kalala Making Craft. As an ancestral handicraft village, our main living is to manufacture items pertaining to Dumbara Rata Craft. Our ambition is to continue this craft, which utilizes both traditional and new designs, for the future generation. Therefore, you are kindly requested to include this Dumbara Rata Kalala Making Craft into the Representative List of the Intangible Cultural Heritage of Humanity as requested above.

Sgd./ Illegibly.
Chairman

Sgd./ Illegibly.
Secretary

Official Frank: Skill Development Society of the Artistes of Kalasirigama Dumbara Rata
Kalala Making Artistry.

Registration No.:  . /3798


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

කලාසිරිගම දුම්රි රටා කලා ශිල්පීන්ගේ ශිල්ප සංවර්ධන සමිතිය

ලි. ප. අංකය 00/3798

කලාසිරිගම
මහේස්වරිය

දිනය

2020/01/19

ලේකම්තුමා,
සංස්කෘතික, ආගමික සම්ප්‍රදාය
හා ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යක්ෂවරයා,
රජයේ

මාගේ සංගතියේ ප්‍රවර්ධනය උදෙසා
පිලිවෙලක් නිමැවීමට ආචාර්යවරයා.

ඔබගේ ප්‍රවර්ධන වැඩ මාලාවේ නිවැරදි ජනිත
ප්‍රවෘත්ති 90 ක් පමණ නිමැවීමට මම මනසින් සූදානම් වෙමි. නිමැවීමට
විවිධ ආකාරයෙන් මුද්‍රණය කළ හැකි පිටපත් සපයීමට මම
සූදානම් වෙමි. මාගේ ප්‍රවර්ධන වැඩ මාලාවේ නිමැවීමට
ඔබගේ නිමැවීම්, නිමැවීමට නොහැකි නිමැවීම් සහ
නිමැවීමට නොහැකි නිමැවීම් මාගේ ප්‍රවර්ධනයට
මාගේ ප්‍රවර්ධනයට මාගේ ප්‍රවර්ධනයට මාගේ ප්‍රවර්ධනයට
මාගේ ප්‍රවර්ධනයට මාගේ ප්‍රවර්ධනයට මාගේ ප්‍රවර්ධනයට
මාගේ ප්‍රවර්ධනයට මාගේ ප්‍රවර්ධනයට මාගේ ප්‍රවර්ධනයට
මාගේ ප්‍රවර්ධනයට මාගේ ප්‍රවර්ධනයට මාගේ ප්‍රවර්ධනයට

ආචාර්යවරයා
නිමැවීම.

මම

ලේකම් ආචාර්යවරයා

සභාපති
කලාසිරිගම දුම්රි රටා කලා
ශිල්පීන්ගේ ශිල්ප සංවර්ධන සමිතිය
ලි.ප. අංකය 00/3798

SKILL DEVELOPMENT SOCIETY OF THE ARTISTES OF KALASIRIGAMA DUMBARA RATA KALALA MAKING
ARTISTRY

REGISTER OF MEMBERS

Serial No.	Name	Address
1.	H.G.Piyadasa	10, Kalasirigama- Menikhinna
2.	H.G.S.Harispattuwa	10/1 " "
3.	H.G.D.Senarathna	12/A " "
4.	H.G.Lusiya	13 " "
5.	K.G.Pradeep Kumara	13/B " "
6.	Ajith Karunathilake	13/1 " "
7.	H.G.Dayananda	13/2 " "
8.	H.G.M.Karunathilake	14 " "
9.	B.Wimaladasa	14/1 " "
10.	B.Premadasa	14/2 " "
11.	Nimal Karunathilake	14/3 " "
12.	H.G.A.Karunathilake	14/4 " "
13.	P.W.G.Abeyrathna	15 " "
14.	H.G.Dharmadasa	18 " "
15.	H.G.W.Dharmadasa	18/1 " "
16.	P.G.Gunapala	19/1 " "
17.	P.W.Somapala	19/2 " "
18.	Ashoka Wijeratne	19/2A " "
19.	G.G.Suraweera	19/3 " "
20.	M.G.Rathnasiri	19/5 " "
21.	H.M.Wijeratna Banda	20/2 " "
22.	P.W.G.Wimalasena	20/3 " "
23.	Jayantha Gunarathne	20/4 " "
24.	P.W.G.Megilin	20/5 " "
25.	P.W.G. Menika	21 " "
26.	P.W. Neththikumara	21/1 " "
27.	P..W.G.Meniki	22 " "
28.	B.Anulawathie	22/2 " "
29.	P.W.G.Vijitha Kumari	23 " "
30.	Aruna Indunil Gunaratne	24 " "
31.	T.G.Lusiya	26 " "
32.	G.G.Gunarathne	26/1 " "
33.	Priyanganie Gunarathna	26/2 " "


G. Vijitha Nanda Kumar
 Additional Secretary (National Heritage)
 Ministry of Buddhasasana, Cultural &
 Religious Affairs
 4th Floor, "Sethsiripaya" Stage II
 Battaramulla

34.	Sarath Wickramaratne	27	„	„
35.	Chinthaka Premalal	29	„	„
36.	K.W.Chandrasiri	30	kalasirigama, Menikhinna	
37.	K.G.Jayathilake	30/1	„	„
38.	H.G.Jane Nona	30/2	„	„
39.	K.G.Jayarathna	30/3	„	„
40.	Uplai Rupasinghe	30/4	„	„
41.	Nihal Gunathunga	31	„	„
42.	K.G.Lakshman Jayaratne	30/5	„	„
43.	Nissanka Gunathunga	31/1	„	„
44.	P.G.Gunaratne	32	„	„
45.	K.W.Gunawardane	33/1	„	„
46.	Subodha Jayarathne	38	„	„
47.	Sarath Wickramasooriya	37/A	„	„
48.	P.G.Yasawathie	37/1	„	„
49.	S.G.Siril	62,	Nikaketiya, Menikhinna	
50.	G.W.Piyadasa	62/1	„	„
51.	S.G.Kusumalatha	63	„	„
52.	B.G.Piyadasa	64	„	„
53.	K.G.Seneviratne	65/1	„	„
54.	B.Martin	65/2	„	„
55.	T.G.Samaraweera	66	„	„
56.	H.G.Jayasinghe	67/1	„	„
57.	W.G.Nandadasa	68/1	„	„
58.	G.W.G.Wimalasena	69/1	„	„
59.	W.G.Wijerathne	70/1	„	„
60.	H.G.Dingiriya	70,	Kalasirigama, Menikhinna	
61.	Jayantha Wijeratne	70/3	„	„
62.	Kelum Wijeratne	70/4	„	„
63.	B.Amaradasa	71/1,	Nikaketiya, Menikhinna	
64.	P.W.G.Siriwardane	95/2	„	„
65.	H.G.Jina	08,	Kalasirigama, Menikhinna	
66.	Sarath Gunaratne	8/1	„	„
67.	G.G.Rupasinghe	8/2	„	„
68.	Shiromi kulathunga	27	„	„
69.	H.G.Wilson	28/1	„	„
70.	Nishantha Silva	29	„	„
71.	H.G.Wijerathne	28/2	„	„
72.	H.G.Sugathapala	29/1	„	„
73.	P.W.G.Ranga Nalaka	41	„	„
74.	k.G.Jayasena	44/1	„	„


G. Vijitha Nanda Kumar
 Additional Secretary (National Heritage)
 Ministry of Buddhasasana, Cultural &
 Religious Affairs
 4th Floor. "Sethsiripaya" Stage II
 Battaramulla

75.	P.G.Rupatilake	44	„	„
76.	Rasanjali Chathuranga	45	„	„
77.	P.G.Piyadasa	45/1	„	„
78.	H.G.karunaratne	46	„	„
79.	G.G.Wickramasinghe	41/4	„	„
80.	G.K.Meniki	51/1	„	„


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

കേരള സർക്കാർ പ്രസിദ്ധീകരിച്ചിട്ടുള്ള
കേരള സർക്കാർ പ്രസിദ്ധീകരിച്ചിട്ടുള്ള
കേരള സർക്കാർ പ്രസിദ്ധീകരിച്ചിട്ടുള്ള

1	ജി. ജി. ജി. ജി. ജി.	10	കേരള സർക്കാർ - മുഖ്യമന്ത്രിയുടെ
2	H. G. S. ജി. ജി. ജി.	10/1	"
3	H. G. D. ജി. ജി. ജി.	12/A	"
4	H. G. ജി. ജി. ജി.	13	"
5	K. G. ജി. ജി. ജി.	13/B	"
6	ജി. ജി. ജി. ജി. ജി.	13/1	"
7	H. G. ജി. ജി. ജി.	13/2	"
8	H. G. M. ജി. ജി. ജി.	14	"
9	B. ജി. ജി. ജി.	14/1	"
10	B. ജി. ജി. ജി.	14/2	"
11	ജി. ജി. ജി. ജി. ജി.	14/3	"
12	H. G. A. ജി. ജി. ജി.	14/4	"
13	P. W. G. ജി. ജി. ജി.	15	"
14	H. G. ജി. ജി. ജി.	18	"
15	H. G. W. ജി. ജി. ജി.	18/1	"
16	P. G. ജി. ജി. ജി.	19/1	"
17	P. W. ജി. ജി. ജി.	19/2	"
18	ജി. ജി. ജി. ജി. ജി.	19/2A	"
19	G. G. ജി. ജി. ജി.	19/3	"
20	M. G. ജി. ജി. ജി.	19/5	"
21	H. M. ജി. ജി. ജി.	20/2	"
22	P. W. G. ജി. ജി. ജി.	20/3	"
23	ജി. ജി. ജി. ജി. ജി.	20/4	"
24	P. W. G. ജി. ജി. ജി.	20/5	"
25	P. W. G. ജി. ജി. ജി.	21	"
26	P. W. ജി. ജി. ജി.	21/1	"
27	P. W. G. ജി. ജി. ജി.	22	"
28	B. ജി. ജി. ജി.	22/2	"
29	P. W. G. ജി. ജി. ജി.	23	"
30	ജി. ജി. ജി.		

ക ത്രാസികളുടെ പട്ടിക തിരുവനന്തപുരം ജില്ലാ പഞ്ചായത്ത് ①-V
മുഖ്യമന്ത്രി - മന്ത്രി

30	എ. കെ. മുരളീധരൻ	24	ക ത്രാസികൾ - മുഖ്യമന്ത്രി	
31	T. G. മൂലക	26	"	"
32	G. G. പൂർവ്വ	26/1	"	"
33	കൃഷ്ണൻ. പൂർവ്വ	26/2	"	"
34	കെ. എ. മുരളീധരൻ	27	"	"
35	കെ. എ. മുരളീധരൻ	29	"	"
36	K. W. മുരളീധരൻ	30	"	"
37	K. G. മുരളീധരൻ	30/1	"	"
38	H. G. മുരളീധരൻ	30/2	"	"
39	K. G. മുരളീധരൻ	30/3	"	"
40	എ. കെ. മുരളീധരൻ	30/4	"	"
41	കെ. എ. മുരളീധരൻ	31	"	"
42	K. G. മുരളീധരൻ	30/5	"	"
43	കെ. എ. മുരളീധരൻ	31/1	"	"
44	P. G. മുരളീധരൻ	32	"	"
45	K. W. മുരളീധരൻ	33/1	"	"
46	കെ. എ. മുരളീധരൻ	38	"	"
47	കെ. എ. മുരളീധരൻ	37/A	"	"
48	P. G. മുരളീധരൻ	37/1	"	"
49	S. G. മുരളീധരൻ	62	മുഖ്യമന്ത്രി	മുഖ്യമന്ത്രി
50	G. W. മുരളീധരൻ	62/1	"	"
51	S. G. മുരളീധരൻ	63	"	"
52	B. G. മുരളീധരൻ	64	"	"
53	K. G. മുരളീധരൻ	65/1	"	"
54	B. മുരളീധരൻ	65/2	"	"
55	T. G. മുരളീധരൻ	66	"	"
56	H. G. മുരളീധരൻ	67/1	"	"
57	W. G. മുരളീധരൻ	68/1	"	"
58	G. W. മുരളീധരൻ	69/1	"	"
59	W. G. മുരളീധരൻ	70/1	"	"

കൊല്ലം ജില്ലാ പൊതുമരാമത്ത് ഓഫീസ്
അടങ്കലുള്ള പട്ടിക, 2018-19

60. H. G. ജി. ജി. ജി.	70	കൊല്ലം - മുളവേല	
61. ജി. ജി. ജി.	70/3	"	"
62. ജി. ജി. ജി.	70/4	"	"
63. P. W. G. ജി. ജി.	71/1	കൊല്ലം	മുളവേല
64. P. W. G. ജി. ജി.	95/2	"	"
65 H. G. ജി.	08	കൊല്ലം	മുളവേല
66 ജി. ജി. ജി.	81	"	"
67 G. G. ജി.	8/2	"	"
68 ജി. ജി. ജി.	27	"	"
69 H. G. ജി.	28/1	"	"
70 ജി. ജി. ജി.	29	"	"
71 H. G. ജി.	28/2	"	"
72 H. G. ജി.	29/1	"	"
73 P. W. G. ജി.	41	"	"
74 K. G. ജി.	44/1	"	"
75 P. G. ജി.	44	"	"
76 ജി. ജി. ജി.	45	"	"
77. P. G. ജി.	45/1	"	"
78. H. G. ജി.	46	"	"
79 G. G. ജി.	41/4	"	"
80. G. K. ജി.	51/1	"	"

H.M.A.Deepthi Kumari
Cultural Development Officer,
Divisional Secretariat,
Kundasale.
03/01/2020

The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
8th Floor,
Sethsiripaya,
Battaramulla.

**To Nominate Dumbara Rata Kalala Making Craft of Sri Lanka to the UNESCO
Representative List of the Intangible Cultural Heritage of Humanity**

The Artistes residing in the village of Kalasirigama in this Grama Niladhari Division engage in Dumbara Rata Kalala Making Craft by tradition.

They continue this craft successfully even amidst of many hardships. As the Cultural Officer of this Division, I highly appreciate the actions taken to include this Craft in to the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity in order to obtain International Recognition.

Sgd./ Illegibly
M.M.A.Deepthi Kumari
Cultural Development Assistant,
Divisional Secretariat,
Kundasale.


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

කලාසිරිගම දුම්රුව රථා කලා ශිල්පීන්ගේ ශිල්ප සංවර්ධන සමිතිය

ලි. ප. අංකය 00/3798

කලාසිරිගම
මහේස්වරිය.

දිනය

2020/01/19

ලේකම්තුමා,
සංස්කෘතික, ආගමික සම්ප්‍රදාය
නා දිස්ත්‍රික්කයේ, දඹුල්ල
කොටුව

මාගේ සංගතියේ ප්‍රවර්ධනය උදෙසා
ඉලක්ක නිකුත් කිරීමේ ආචාරදේශය.

කලාසිරිගම දුම්රුව රථා කලා ශිල්පීන්ගේ සමිතිය
අප්‍රේල් 90 සිට අදාළ කලා ශිල්පීන්ගේ දැක්ම, ඉගෙනීමේ හැකියාව
වැඩිදියුණු කිරීමේ අරමුණක් සමඟින්, නිරන්තරයෙන්ම කලා ශිල්පීන්ගේ
අධ්‍යයන වැඩසටහන් වලින් දුම්රුව රථා කලා ශිල්පීන්ගේ දැක්ම
වැඩි කිරීමට අරමුණු කරගෙන, නිරන්තරයෙන්ම මාගේ සමිතියේ
පාඨවලින් අධ්‍යයනය කිරීමට කලා ශිල්පීන්ගේ අවස්ථාවට
ගොඩනැගීමේ අවස්ථාවක් සඳහා ප්‍රයෝජනවත් වැඩසටහන්
අනුමත කිරීමේ ඉඩ ඇති බවට මාගේ සමිතියේ අනුමත
කරන ලදී. මෙම ආචාරදේශය මාගේ සමිතියේ අනුමත
කරන ලදී.

H.P. Jayasinghe
අධ්‍යක්ෂ.

සක

ලේකම් ඩබ්ලිව්. ජයසිංහ

සභාපති ලේකම්/ආණ්ඩාගාරික
කලාසිරිගම දුම්රුව රථා කලා
ශිල්පීන්ගේ ශිල්ප සංවර්ධන සමිතිය
ලි. ප. අංකය 00/3798


K.A.Shreepali
Grama Niladhari
704 Hoorikaduwa Madihe
05.01.2020

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

**Documentation of Dumbara Rata Kalala Making Craft of Sri Lanka into UNESCO
Representative List of the Intangible Cultural Heritage of Humanity in the year 2020.**

The residents in the village Kalasirigama are engaging in Dumbara Rata Kalala Making Craft and they engage in this Craft by tradition. The Grama Niladhari of the Division makes effort to uplift and traditionally conserve this Craft and I appreciate the effort made to include Dumbara Rata Kalala Making Craft into the UNESCO representative List of the Intangible Cultural Heritage of Humanity.

Official Frank : Sgd./ Illegibly
K.A.Sheepali,
Grama Niladhari,
704, Hoorikaduwa Madihe


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

704
2020.01.05

ලේඛ
විද්‍යාලයේ සංවර්ධන කා
ර්‍යයේ සහභාගී වීමට
සූචනා ලබා දීම
විෂයයෙන්,
සාකච්ඡා

2020 වර්ෂයේ ප්‍රධාන වශයෙන් ප්‍රවර්ධනය වීමට හේතුවීමට
ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධන හා සංවර්ධනය වීමට හේතුවීමට

සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රවර්ධන හා සංවර්ධනය
වීමට හේතුවීමට ප්‍රවර්ධන හා සංවර්ධනය වීමට හේතුවීමට
සාකච්ඡා ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රවර්ධනය වීමට හේතුවීමට

සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රවර්ධනය වීමට හේතුවීමට
සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රවර්ධනය වීමට හේතුවීමට
සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රවර්ධනය වීමට හේතුවීමට

Handwritten signature

704
2020.01.05

K.W.M.Shriya Karunatilake
Cultural Officer,
Divisional Secretariat,Kundasale.
03.01.2020

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
8th Floor,Sethsiripaya, Battaramulla.


To Nominate Dumbara Rata Kalala Making Craft in to the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity In the year 2020

The ancient Dumbara Rata Kalala Making craft which is an Intangible Heritage of Kalasirigama Grama Niladhari's Division of the Division of Divisional Secretary, Kundasale is a craft continuing amidst of various hardships. This is a living of about 120 families of this village. I appreciate the attention of the Ministry of Buddhasasana, Cultural and Religious Affairs to conserve this craft for future generation, as it is one of our responsibilities.

I hope that nomination of Dumbara Rata Kalala Making Craft for the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity will draw the attention of the entire world on this craft and know about our traditional Craft thereby. Accordingly, it will also help to take further action to conserve this craft in the future.

Thus, I highly appreciate such a significant and timely step taken to propose to nominate this Dumbara Rata Kalala Making Craft for the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking You
Yours faithfully


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

രണ്ട്. പി. 25
2020-01-03
കേരളം

കേരളം
2020-01-03

കേരള
കേരളം
കേരളം

കേരളം
കേരളം
കേരളം

2020 ഉത്തരവ്
കേരളം
കേരളം

കേരളം
കേരളം
കേരളം

കേരളം
കേരളം
കേരളം

കേരളം
കേരളം
കേരളം

കേരളം
കേരളം
കേരളം

കേരളം

H.M.D.Herath
Development Officer,
Hureekaduwa Madihe,
06.01.2020

The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
8th Floor,
Sethsiripaya,
Battaramulla.


Nomination of Dumbara Rata Kalala Making Craft of Sri Lanka to the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity in the Year 2020.

Initially, being the Development Officer in charge of the Division, I would like to express my sincere thanks for nominating the Dumbara Rata Kalala Making Craft in Kalasirigama in Hureekaduwa Madihe Grama Niladhari Division in the Division of the Divisional Secretary, Kundasale for the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

This craft continues for years by a traditional clan who manufactures various items using flax fibers as the raw material.

Hence, I greatly appreciate the nomination of this Dumbara Rata Kala Making Craft for the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity to uplift the living standards of the villagers of Kalasirigama as well as to conserve it for the future generation.

Thanking You.
Yours faithfully,


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

H. m. D රෙජර්
සංචාරක නිලධාරී
හුරියකුම මහලය
2019. 01. 06

ලේඛනී තුමා,
නුදුමනාසන සංස්කෘතික ප්‍රාසංගික
තරුණු ශ්‍රී ලංකා නාට්‍ය
8 බොට්
සෙන්ට්‍රල්
බහුතර මුද්‍රිත

2020 මාර්තු මාසයේ ප්‍රවෘත්තිය ප්‍රවෘත්තිය සංස්කෘතික
ලිපි මාර්ගගත නාට්‍ය සඳහා නව කිරීම විලිපි
ප්‍රවෘත්තිය සඳහා නව කිරීම විලිපි

නුදුමනාසන ප්‍රවෘත්තිය ලේඛනී කොමිෂනර්ස්
හුරියකුම මහලය බසනේ කොමිෂනර්ස් ප්‍රවෘත්තිය
තරුණු ප්‍රවෘත්තිය සඳහා නව කිරීම විලිපි
ලිපි මාර්ගගත නාට්‍ය සඳහා නව කිරීම විලිපි
මසක සංචාරක නිලධාරී ලෙස ප්‍රවෘත්තිය
සඳහා නව කිරීම විලිපි.

කොමිෂනර්ස් කොමිෂනර්ස් කොමිෂනර්ස්
නව කිරීම විලිපි කොමිෂනර්ස් කොමිෂනර්ස්
නව කිරීම විලිපි කොමිෂනර්ස් කොමිෂනර්ස්
නව කිරීම විලිපි කොමිෂනර්ස් කොමිෂනර්ස්

කොමිෂනර්ස් කොමිෂනර්ස් කොමිෂනර්ස්
නව කිරීම විලිපි කොමිෂනර්ස් කොමිෂනර්ස්
නව කිරීම විලිපි කොමිෂනර්ස් කොමිෂනර්ස්
නව කිරීම විලිපි කොමිෂනර්ස් කොමිෂනර්ස්

Ranjana

සංස්කෘතික කොමිෂනර්ස්
සංස්කෘතික කොමිෂනර්ස්
704 කොමිෂනර්ස්
සංස්කෘතික කොමිෂනර්ස්
සංස්කෘතික කොමිෂනර්ස්

H.G.Kusal Sethsiri
69/1, Nikaketiya
Menikhinna
28.12.2019


Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs
Sethsiripaya
Battaramulla

Inscribe Dumbara Rata Kalala Making Craft on the UNESCO Representative List

I, the above named person, am engaging in the production of Dumbara Rata Kalala Making Craft. I engage in this craft with the participation of my other family members. In order to safeguard this craft of our village further, I give my consent to include it in the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully
Sgd. / Illegibly.

1. Manjula Kumari Wimalasena


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla


P.G.Emalin
17 Nikaketiya,
Menikhinna.
13.12.2019

Secretary
Ministry of Cultural & Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

Re: To include Dumbara Rata Kalala Making Craft into the Representative List of the Intangible Cultural Heritage of Humanity for the benefit of future generation and develop Dumbara Rata Kalala Making Craft.

I, the aforesaid, engage in Dumbararata kalala making craft as a living. I kindly request to include this craft into the UNESCO Representative list as a World Heritage for the benefit of future generation. Furthermore, I kindly request to grant us assistance to further improve this craft due to the difficulty in obtaining raw materials and marketing the products.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

P.G. එල්.ජී. (2)
17 නිකාය
ලැංකුණ
2019-2020

මල් සංස්කෘතික කමිටු
අලායන, සේවිකාව,
කුමාරවිල.

ආගමන ක්‍රමයන් වැනි දියුණු කිරීම හා මතුපිට
වෙනුවෙන් මෙම ක්‍රමයන් මල් සංස්කෘතික කමිටු
සංවිධාන වැනි දියුණු කර ගැනීම සිදුකරමු.

මුහුණත සඳහා මා දුටුවේ මා ක්‍රමයන්
වැනි දියුණු කිරීම සඳහා, මා මා
ගැනීමේ දියුණු කිරීම සඳහා මා මා
ක්‍රමයන් වැනි දියුණු කර මල් සංස්කෘතික කමිටු
මතුපිට වෙනුවෙන් සංවිධාන ක්‍රමයන් කර ගන්න
මෙම ක්‍රමයන් මල් සංස්කෘතික කමිටු.

මෙය
එල්.ජී.


Chalanika Dilrukshi
No 9,
Kalasirigama,
Menikhinna.
10.12.2019

Secretary
Ministry of Cultural & Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

**Re: To Improve Dumbara Rata Kalala Making Craft and to get it inscribed on the UNESCO
Representative List of the Intangible Cultural Heritage of Humanity**

I am engaging in Dumbararata kalalamaking craft and I kindly give my consent to include this craft into the UNESCO Representative List of Intangible Cultural Heritage of Humanity for the benefit of future generation.

I am,
Sgd./ (Chalanika)


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

കുറിയമ്മ ഇൻ്റർനാഷണൽ ③
9 കുറിയമ്മിൻ്റെ
ലിസ്റ്റ് നമ്പർ 10
2019-2020

ശ്രീമതി സാമൂഹിക വായ്പകൾ
വിലാസം
കോളിംഗ് റോഡ്
വിജയനഗർ

അതിനാൽ കർമ്മങ്ങൾ ഉൾപ്പെടെ കർമ്മങ്ങൾ അല്ലെങ്കിൽ
കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ
കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ

കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ
കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ
കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ
കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ
കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ
കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ കർമ്മങ്ങൾ

കർമ്മങ്ങൾ

കർമ്മങ്ങൾ


S.G.AnomaGayani
No. 8/A,
Kalasirigama,
Menikhinna.
23-12-2019

Secretary
Ministry of Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

To improve the Dumbara Kalala Making Craft and to get this craft included in the UNESCO Representative List as an Intangible Cultural Heritage

I, the above named, am engaging in Dumbara Rata Kalala Making artistry. I give my consent to make this artistry a world heritage for future generation by taking necessary actions to include it into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity. As we carry out this craft with great difficulty, we kindly request you to grant us assistance to improve this craft and I hope that this inclusion will help to obtain required support from the relevant authorities in a more systematic manner.

I am,
Sgd./ Anoma



G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

G.K.Karunawathie
No 12/1,
Nikaketiya,
Menikhinna.
10-1-2020

Secretary
Ministry of Buddhasasana and Cultural Affairs,
Battaramulla,
Colombo.

I, the above named and reside at the above address, am engaging in traditional Dūmbara Rata Kalala Making Art and my husband also engages in the same. We wish to conserve this traditional craft for future and thereforerequestgovernment assistance to help usimprove this craft. Furthermore, I request to include this Dumbara Rata Kalala Making Craft in to the Representative List ofthe Intangible Cultural Heritage of Humanity for the benefit of future generation.

Yours,
Faithfully,
Sgd./ G.G.Karunawathie
Sgd./T.G.Samaraweera


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

P.W.G.Menika
No.21,
Kalasirigama,
Menikhinna.
13.01.2020

Ministry of Buddhasasana & Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.


To get included DumbaraRata Kalala Making Artistry into UNESCO's Representative List of Intangible Cultural Heritage of Humanity

Hon. Secretary,

I, whose name appears above, engage in Dumbara Rata Kalala Making craft associated with handicraft industry as a self-employment. I engage in this craft for 65 years now. I have secured "Chakrawartha", "Kalabhooshana", Presidential awards and first, second and third places at Provincial level for several years. Considering the importance of safeguarding this valuable craft, I hereby give my consent to include Dumbara rata kalala making craft to the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours,
Faithfully,
Sgd./ P.W.G.Menika

13.01.2020


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

P.W.G.Vijitha Kumari
No.23,
Kalasirigama,
Menikhinna.
13/01/2020

Hon. Secretary
Ministry of Buddhasasana, Cultural & Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

To get inscribed Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List


Hon. Secretary,

I am a lady who engages in flax associated designing related to handicraft as a self-employment. I am employed in this craft for about 25 years. I have won many merits for Handicraft pieces of work at Handicraft Competitions up to date. Hence, I hereby consent to include Dumbara rata kalala making craft into the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thereby, I hope this insertion will help to obtain us the necessary support from the Government in a more organized and systematic manner.

Yours, faithfully,
Sgd. / Illegibly.

13/01/2020


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

P. W. G. විජිතා කුමාරි,
නො: 23,
කලාසිරිගම,
වෙණිකිහින්න,
2020/04/13.

ගරු මල්කමිතුමා,
මුද්දිම ආභ්‍යන්තර හා සංස්කෘතික කටයුතු
අමාත්‍යාංශය,
මහනුවරපොළ,
බත්තරමුල්ල.

දුම්රිය රථා ගලවීමේ යුනෙස්කෝ නාමාවලියට ඇතුළත් කර
ගැනීම සඳහා.

ගරු මල්කමිතුමා,

මුහුණත හමු වූ සඳහන් කළ මා ස්වයං රැකියාවක් මගින්
සහතික කරගන්නා හා සමන්විත හා ආර්ථික නිර්මාණකරණයෙන්
මගේ සිටින කාර්යාලය, මා දැනට ඇතුළත් 25 තිස්සේ මම
රැකියාවේ නිරත වන අතර මා දැනට පවත්වා ඇති
සහතික කරගන්නා නිර්මාණකරණ කටයුතුන් කුසලතා ජයග්‍රහණය රාජ්‍යයේ
ලබාගෙන තිබේ. මෙහි අප හට සහතික කරගන්නා දියුණු
කිරීමට රජයේ මුදා දුන් කිසිවක් මුදා දී මොහොතින් නව කණයට
න් දැන්වා සිටිමි. රජය පිණිස මුදා දුන් මුදල මුදා ගැනීමේදී
අප ගටළු රැසකට මුහුණ දෙමින් සිටිමි. මුදා දුන් මුදල මුදා ගැනීමේදී
ගලවීමේ කොමිෂන් අයවලින් කිසිදු ගැටළුවක් මොහොතින් මා සියල්ල
මුදා දුන් මුදල මුදා ගැනීමේදී කුසලතා ජයග්‍රහණය රාජ්‍යයේ
ලබාගෙන තිබේ. මෙහි අප හට සහතික කරගන්නා දියුණු
කිරීමට රජයේ මුදා දුන් කිසිවක් මුදා දී මොහොතින් නව කණයට
න් දැන්වා සිටිමි. රජය පිණිස මුදා දුන් මුදල මුදා ගැනීමේදී
අප ගටළු රැසකට මුහුණ දෙමින් සිටිමි. මුදා දුන් මුදල මුදා ගැනීමේදී
ගලවීමේ කොමිෂන් අයවලින් කිසිදු ගැටළුවක් මොහොතින් මා සියල්ල

2020/04/13.

මමයට,
ගලවීමේ.


R.M.IndraJayasundara
No. 12,
Nikaketiya,
Menikhinna.
15.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural & Religious Affairs,
Battaramulla,
Colombo.

I, the above named and resident of the above address, engage in traditional Dumbara rata kalala making craft and my husband also engages in the same craft. Our ambition is to conserve and safeguard this craft traditionally. Accordingly, please help us to improve this tradition and please take necessary steps to include Dumbara rata kalala making craft into the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,

R.M.I.Jayasundara - Sgd./ Illegibly
L.W.Sampath - Sgd./ Illegibly.


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsiripaya" Stage II
Battaramulla

R.M. මුහු පසුපසදිව
no/12 නිකායාලය
වැවිහිඳි.

2019-12-15

චල්කම්කම්ය.
සංස්කෘතික හා බුද්ධ ගෞරව
අවබෝධය රක්ෂාමය,
කොළඹ

බුදුන්ගේ නම සහා උපදෙස් පදිංචි මා තරම්විස
දුර්වල සිද්ධියේ නිකාය සිටින අතර ඔබේ ස්වාමියාද මම
කරුණාවල නිසාම සිටී අප මෙම කළමනාකරණ නිලධාරීන්
ආරක්ෂා කර ගැනීම අපගේ බලාපොරොත්තුවයි මුහුදු
මෙම කළමනාකරණ සහ ගැනීම සඳහා අප අප දින
උපකාර මධ්‍ය දෙන බවේ මුල්ම සිටීමේ අවදි අන්තර්ගතය
උපරි ආචාරවලට අනුමැති කිරීමේ වගකීම මෙයට
විභවය

R.M.I පසුපසදිව - Tms
L.W සන්නිවේදන - 086


W.G.Mallika
No.14 ,
Nikaketiya,
Menikhinna.
19.12.2019

Secretary
Ministry of Buddhasasana and Cultural Affairs,
Battaramulla, Colombo.

I, residing at the above address bearing the above name, engage in Dumbara rata kalalamaking tradition and my son is also engaging in the same profession. We wish to conservethis art traditionally and therefore, we kindly requestto extend your help to improve this craft. Further, wewould like to give our consent to include Dumbara rata kalala making craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,

W.G.Mallika - Sgd. /Illegibly
G.G.Sanjeewa Weerasinghe - Sgd./ Illegibly.



G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsripaya" Stage II
Battaramulla

ഡ. അ. ഉല്പാദനം
ജനു 14, കിഴക്കൻ,
മുളിയിട്ടിടം.

2019-12-19

കേരള ബ്രഹ്മീയ,
കുടുംബശ്രീ യാ ബ്രഹ്മീയ സഹായ
പ്രോജക്ട്.
മിഷൻ കേന്ദ്രം. കൊല്ലം

പ്രിയ സാ അല്ലെങ്കിൽ സഹായകരമായ
കുടുംബശ്രീ വഴിയ്ക്കെത്തിക്കുന്നതിനായി
നിങ്ങളുടെ സഹായം വേണ്ടി അപേക്ഷിക്കുന്നു.
നിങ്ങളുടെ സഹായം കൂടുതൽ കുടുംബശ്രീ
പ്രോജക്ട് വഴിയിലൂടെ നൽകാൻ സാധിക്കുമെന്ന്
നിങ്ങൾക്ക് അറിയാം. നിങ്ങളുടെ സഹായം
കൂടുതൽ കുടുംബശ്രീ പ്രോജക്ട് വഴിയിലൂടെ
നൽകാൻ സാധിക്കുമെന്ന് നിങ്ങൾക്ക് അറിയാം.
കൊല്ലം

ഡ. അ. ഉല്പാദനം - 
അ. അ. കുടുംബശ്രീ കേന്ദ്രം. കൊല്ലം

A.W.M.Manosha Nideshani
No.69/3,
Nikaketiya,
Menikhinna.
23.12.20219


The Secretary
Ministry of Cultural and Religious Affairs,
Colombo.

Representative List of the Intangible Cultural Heritage of Humanity

I together with my husband engage in Dumbararata kalala making industry which is a traditional well-known local art. It is of high value. We therefore request to take necessary actions to include Dumbara rata kalala making craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,

1. Sgd. /Illegibly (G.W.M.Sumith Jayakody)
2. Sgd./Illegibly (A.W.M.Manosha Nideshani)


G. Vijltha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsripaya" Stage II
Battaramulla

A.W.M මහජාතා විදේශාධිපති
නො. 69/3 නිකායාලිය
මහලයින්ගේ නිවස.
2019-12-23

ලේඛිත ඉල්ලා
සංස්කාරික හා ආගමික
කටයුතු ආමාණ්ණාගාරය
කොළඹ

ආත්මාරාධනය උරුම විරෝධය සමාජමය

පැවැත්වෙන රජයේ ආගමික නිලධාරීන් වන උමුබර
රටා කලා නිලධාරීන් විරෝධය මා සමඟ මගේ
සමඟ මම රජයේ නියුති සිටිමි. මම
කාර්යාලය වැඩි වර්තනයක් ඇත. විවේචන
ආත්මාරාධනයේ මෙහි උරුම නිමාගමයට උමුබර
කලා නිලධාරීන් ඇතුළත් කිරීමට ආශා කටයුතු
කරන මෙහි මෙහි මෙහි සිටිමි.

මෙහි

- 1. A.W.M. සුමිත් ජයරත්න
- 2. A.W.M. මහජාතා විදේශාධිපති

T.D.Gunawathie
No. 66/3,
Nikaketiya,
Menikhinna.
23.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Colombo.

Including Dumbara Rata Kalala Making Tradition into the UNESCO's List of Intangible Cultural Heritage of Humanity and to uplift the traditional Dumbara flax industry.

Hon. Secretary,

I, the above named, am a Dumbara rata kalala weaver and we make great effort to engage in this craft. I would therefore like to give my consent to include Dumbara Rata Kalala Making Craft to the UNESCO Representative List of Intangible Cultural Heritage of Humanity.

We also wish to state that there are difficulties to find flax materials and to sell the products when demand for the same is low. As a result the industry has partially collapsed. Therefore, I very honorably request you to grant assistance to uplift the industry again and to take action to introduce it to international community for recognition through UNESCO.

Yours Faithfully

T.D.Gunawathie

-Sgd./ Illegibly

K.G.AnilNishantha Kumar

- Sgd./ Illegibly

Tel 0717391533



G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

T.O. ගුණවර්ධී ②

66/3

නිසා නැවිය.

ලැයිස්තුවකිත්ත.

2019 - 12.23

ලේකම්තුමා

ලිපි ලිවීමේ මධ්‍යස්ථාන හා පර්යේෂණ මධ්‍යස්ථාන

පුලානපාලය.

කොළඹ

දුරකථන මගින් මුද්‍රණය ප්‍රකාශනයේ දුරකථන
පර්යේෂණ මධ්‍යස්ථාන මගින් මුද්‍රණය කිරීම හා
පරිවහණය කිරීම සඳහා මධ්‍යස්ථාන
විකුණු කිරීම පිණිස

ගුණවර්ධී තුමා

මහත්මයාණනියාණනි මා භාර මධ්‍යස්ථාන මගින් මුද්‍රණය කිරීමේ
මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ
මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ
මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ

මා භාර මධ්‍යස්ථාන මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ
මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ
මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ
මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ
මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ මගින් මුද්‍රණය කිරීමේ

071 739 1533

T.O. ගුණවර්ධී - ගුණවර්ධී

M.A. ජයවර්ධන විශ්වවිද්‍යාලයේ
ප්‍රධාන

P.W.G.Anusha Wijeratne
No. 19/2B,
Kalasirigama,
Menikhinna.
28.12.2019

Secretary
Ministry of Buddhasasana & Cultural Affairs,
Battaramulla, Colombo.

I, the above named person, engage in Traditional Dumbara Rata Kalala Making Craft and my husband also engages in the same craft. Our intention is to safeguard this craft traditionally. Therefore, we kindly request to extend a helping hand to improve this craft and further it will be very helpful if this craft is included in the list of the Intangible Cultural Heritage of Humanity of UNESCO, please.


Yours faithfully,

P.W.G.Anusha Wijeratne

-Sgd./ Illegibly

G.W.G.Susantha Weerasekara

-Sgd./illegibly.


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

P. u. G. P. u. G. විරෝධය.

19/2 B නලාභිත

මහජනතාව.

2019-12-28

මල්කම් මාවත,
කර්මාන්ත හා වෛද්‍ය ආයතන
අමාත්‍යාංශය
කොළඹ 05, කොළඹ

මුහුණත නොමැතිව මා ආරම්භ කළ රට
ශිල්පයේ නිරතව සිටින අතර මගේ ස්වාධීන දි
පව කටයුතුම නිරතව සිටිමි. අප මෙම කලාව
ආරම්භ කළ අතර මාගේ අතේ බලවේගයෙන්ම
මේ අතර මෙම කලාව දියුණු කර ගැනීම සඳහා
අප හමු වූ උපකාර මා දෙන මෙන් ඉල්ලා සිටිමි.
නමුත් අපේක්ෂා කළ උපකාරයට අපේක්ෂා
නොවී.

මෙයට

P. u. G. විරෝධය - අපේ
G. u. G. සුසන්ත විරෝධය - අපේ

P.W.G.ChandanaKrishantha
No. 20/1,
Kalasirigama,
Menikhinna.
10/12/2019

Hony. Secretary
Ministry of Buddhasasana and Cultural Affairs,
Sethsiripaya, Battaramulla.

The Secretary

To Include Dumbara Rata Kalala Making Craft into the UNESCO's List of Intangible Cultural Heritage and uplifting traditional Dumbara Rata Kalala Making Heritage.

My father, residing at the above address, is engaging in the Dumbara rata kalala making traditions a self-employment associated with local flax coir raw material and he manufactures wall hangings and handicrafts using them. I would like to mention that this industry has a long traditional history.

Therefore, taking action to conserve our heritage is our responsibility. Hence, please kindly take necessary action to include Dumabara rata kalala making craft into the UNESCO's Representative List of Intangible Cultural Heritage of Humanity.

May Triple Gem Bless You.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

PWR විද්‍යා විද්‍යාලය
 20/1
 කුලීන්ගේ
 පාසල
 2019/12/10

ඉන් අලුතින්,
 ලැබූ ගොඩනැගිලි සහ සංරක්ෂණය කලයුතු
 ඉතිහාසාත්මක
 සංරක්ෂණය.
 කිරීමට.

"නවීන"

දුරකථන මගින් අලුත් කොටසක් පුනර්ජනනය සංරක්ෂණය
 කලයුතු බව පැහැදිලි කිරීම සහ මාර්ගගත මගින් කළ යුතු බවට.

මුහුණ දීමට මෙම වග කොටසක් ලෙසින් මෙම පොදු පොළ මුදල
 පුනරුත්ථාපනය දුරකථන සහ සම්ප්‍රේෂණ මගින් සහ පුනරුත්ථාපනය
 කිරීමට සහ සංරක්ෂණය සහ මාර්ගගත පුනරුත්ථාපනය සහ මාර්ගගත
 මාර්ගගත මගින් මුහුණදීමට කලයුතු බවට මෙම පොදු පොළ මුදල
 මෙම පොදු පොළ මුදල මගින් මුහුණදීමට කලයුතු බවට.
 මෙම පොදු පොළ මුදල මගින් මුහුණදීමට කලයුතු බවට.
 මෙම පොදු පොළ මුදල මගින් මුහුණදීමට කලයුතු බවට.
 මෙම පොදු පොළ මුදල මගින් මුහුණදීමට කලයුතු බවට.

මෙහිදී පුනරුත්ථාපනය මගින් මුහුණදීමට කලයුතු බවට.
 මෙහිදී පුනරුත්ථාපනය මගින් මුහුණදීමට කලයුතු බවට.
 මෙහිදී පුනරුත්ථාපනය මගින් මුහුණදීමට කලයුතු බවට.
 මෙහිදී පුනරුත්ථාපනය මගින් මුහුණදීමට කලයුතු බවට.
 මෙහිදී පුනරුත්ථාපනය මගින් මුහුණදීමට කලයුතු බවට.

Chandana

H.G.KanchanaSandamali
No. 13/3,
Kalasirigama,
Menikhinna.
03/01/2020

Secretary,
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

To include DumbaraRata KalalaMaking Craftinto the UNESCO's Representative List of Intangible Cultural Heritage of Humanity.

I, the abovenamed lady, engage in Dumbara rata kalala making Industry.


I state that it is suitable to introduce this valuable craft to the international level and I therefore kindly request you to include Dumbara rata kalala making craft to the Representative List of the Intangible Cultural Heritage of Humanity of UNESCO.

Further, I wish to state that the industry has declined partially as there is no demand for the same, a huge effort has to be made, and a large amount of money has to be spent to obtain flax coir and to market them.

Therefore, I hope that the insertion into the List of Intangible Cultural Heritage will help to obtain necessary support from the Government in a more organized and systematic manner to safeguard this craft.

Thanking you.

Yours faithfully
Sgd./ Kanchana
Tel 077-5486372


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

H. 6 කාමරයා සඳහාම
13/3 කොට්ඨාස
වැරදි කටයුතු
2020/01/03

මමණ්ඩල
බුද්ධ ශාසන හා සංස්කෘතිය
අධ්‍යක්ෂවරයා.

දුම්රිය රථා ගිණුමේ යුනෙස්කෝ අත්පිටපතක්
සංස්කෘතිය උරුමයට නව අනුමැති කිරීම හා
රජයේ දුම්රිය හරහා සාර්වජන
චිත්‍රවලට කඩිනම්ව.

ඉහත නව සඳහන් වන හරහා සාර්වජන
ගිණුමක් වන අතර මේ වන විට මෙය අඩාම වී ඇති
මුදලක් නොමැති වීම අමෙව් සාර් ගැනීම
අහෝසි වන තෙක් කොට ගැනීමට විශාල මුදලක්
වැය කිරීමට සිදුව ඇති අතර විශාල මුදලක් දැරීමට
සිදුව ඇත.

ඒ නිසා මෙම සාර්වජන ජාත්‍යන්තරයටම හදුන්වා
දෙන මෙහි වඩාත් උචිත බව පෙනෙන්නට යයි.
ඉතිරි සාර් සිටීම. මෙම සාර්වජන මෙහි උරුමයක්
මෙහි මෙහි ගත කර දෙන මෙහි ඉතා සාර්වජනවේ
මුදලා සිටීම.

ස්තූතියි. 077-5486372

මෙයට
කොට්ඨාස


K.G.Jayawathie
No. 13/2,
Kalasirigama,
Menikhinna
04/01/2020

Secretary
Ministry of Cultural and Religious Affairs.

Including Dumbara Rata Kalala Making Craft into the Representative List of the Intangible Cultural Heritage of Humanity

I, as well as my husband and my children, engage in this tradition. Our ambition is to hand over this art to the future generation and improve it without discontinuation. Therefore, we kindly request you to take necessary action to safeguard Dumbara rata kalala making craft and we would like to give our consent to include Dumbara rata kalala making craft into the UNESCO's Representative list of Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ Illegibly
G.G. Dayananda
K.G.Jayawathie
Tel. 077-9823161


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ശ്രീ. ടി. ദാമോദരൻ

13/2

മലപ്പുറം

കുറുപ്പാട്

2020. 01. 04

ശ്രീമതിക്ക്

മിമിറ്റേഷൻ, മാർക്കറ്റിംഗ്

എന്ന വിഷയം സംബന്ധിച്ച അപേക്ഷ

ദുരൂഹമായ കാര്യങ്ങൾ കണ്ടെത്താനും അതിൽ ഉൾപ്പെട്ടവർക്കും
അപേക്ഷകർക്കും ഉപയോഗിച്ച് കേന്ദ്രം തുറന്നു കൊടുക്കാനും
അനുവദിക്കാനും അപേക്ഷിക്കുന്നു

ഈ അപേക്ഷകർക്ക് ഉപയോഗിച്ച് മാർക്കറ്റിംഗ് കേന്ദ്രം തുറന്നു കൊടുക്കാനും അതിൽ ഉൾപ്പെട്ടവർക്കും അപേക്ഷകർക്കും ഉപയോഗിച്ച് കേന്ദ്രം തുറന്നു കൊടുക്കാനും അനുവദിക്കാനും അപേക്ഷിക്കുന്നു. ഈ അപേക്ഷകർക്ക് ഉപയോഗിച്ച് മാർക്കറ്റിംഗ് കേന്ദ്രം തുറന്നു കൊടുക്കാനും അതിൽ ഉൾപ്പെട്ടവർക്കും അപേക്ഷകർക്കും ഉപയോഗിച്ച് കേന്ദ്രം തുറന്നു കൊടുക്കാനും അനുവദിക്കാനും അപേക്ഷിക്കുന്നു.

ഈ അപേക്ഷകർക്ക് ഉപയോഗിച്ച് മാർക്കറ്റിംഗ് കേന്ദ്രം തുറന്നു കൊടുക്കാനും അതിൽ ഉൾപ്പെട്ടവർക്കും അപേക്ഷകർക്കും ഉപയോഗിച്ച് കേന്ദ്രം തുറന്നു കൊടുക്കാനും അനുവദിക്കാനും അപേക്ഷിക്കുന്നു.

ശ്രീ. ടി. ദാമോദരൻ
K.G ദാമോദരൻ
9-77 077 - 9823161

മലപ്പുറം, മാർക്കറ്റിംഗ്

K.W.G.Sisira Kumara
No. 13/19,
Kalasirigama,
Menikhinna.

Hon. Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

Dear Sir,

To include Dumbara Rata Kalala Making Craft into the UNESCO's Representative List of Intangible Cultural Heritage of Humanity and to uplift the Traditional Dumbara Kalala Making Industry.

I, the above named person, am engaging in Dumbara rata kalala weaving tradition for about 35 years. I have participated in the Handicraft Exhibitions and competitions in Central Province and secured first, second and third places at the National Handicrafts Exhibitions and have won the Presidential Awards. I won the first place at Central Provincial Exhibition in the year 2019 and awarded with the Silver award at the National Exhibition. My wife also engages in this craft for about 17 years.

I would like to mention that it is more suitable to introduce Dumbara rata kalala making craft to the International level through the UNESCO organization and establish safeguarding measures to preserve this valuable craft.

Therefore, I kindly request you to include Dumbara rata kalala making craft into the UNESCO's representative list of Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly.



G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

B. Anulawathie
No.20/2,
Kalasirigama,
Menikhinna.
05.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

Traditional Dumbara Rata Kalala Making Craft to represent the Intangible Cultural Heritage


I, B. Leelawathie of the above address, engage in Dumbara rata kalala making craft. I would like to give my consent to include Dumbara rata kalala making craft to the UNESCO's Representative List of the Intangible Cultural Heritage of Humanity.

Furthermore, I wish to state that there are challenges to continue this industry further due to lack of a proper market and high cost to be spent to produce the items. Therefore, I would like to mention that it has become a timely need to extend the helping hand and provide required assistance to safeguard and develop this industry.

We treat it as an honor for the efforts taken to make this craft a Cultural Heritage and we request you to include Dumbara Rata Kalala Making Craft to the UNESCO Representative List of Intangible Cultural Heritage of Humanity.

Telephone No. 072692303

Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

U. Pujawari
2012,
කොඹිඳුගම,
මැණිකිහිඳ.
2019.12.05

ලේකම්,
බුද්ධගෝඨරා, සංස්කෘතික
සහ ආගමික කටයුතු පාලනායතනය.

පාරම්පරික ද්වේශ හෝ ගණ ක්වච්ඡනය සංස්කෘතික
ලිඛිත නියෝජනය සඳහා.

ට්‍රිගන මිච්ඡනයේ පදිංචි U. Pujawari වන මා ද්වේශ හෝ
ගණ ක්වච්ඡනයේ නියැලී සිටින අයෙක් වන අතර මේ වන විට මෙතෙක්
පවත්වාගෙන ආ මෙම ක්වච්ඡනය තව දුරටත් කරගෙන යාමට නොහැකි තත්වයක්
ලී, වී ඇත. නිශ්පාදනය කරනු ලබන ආත්මය පළේ කර ගැනීමට නිසි
වෙළුමක් දැනට නොපවතින අතර ආත්මය නිශ්පාදනය සඳහා වැයවන මුදලද
ට්‍රිගන අධික වී ඇති නිසා, මෙය සඳහා මෙම ගැනීම ට්‍රිගන අපහසු වී ඇත.
කුඩා ක්වච්ඡන වල නියලවන්නන්ගේ ජීවන විවිධත්වය මේ වන විට අවදානමකට
ලක් වී ඇත. කිසිදු සහයෝගයකින් තොරව ස්වදේශිකයන් ක්වච්ඡනය ක්වච්ඡන
යනු ලබන ක්වච්ඡනකරුවන් සඳහා ප්‍රසිද්ධ මට්ටමින් අනුග්‍රහය සහ ආධාර ලැබීමට
මෙම දිව කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී ඇති බව සඳහන් කරමි.

පාරම්පරිකව ක්වච්ඡන ගණයන් කලකරුවන්ට ඇගයීමකට
ලක් කර ග්‍රහණයක් ලබා දීමට මෙම ක්වච්ඡනය සංස්කෘතික ලිඛිත වුවට පත්කිරීමට
ලිඛිත කිරීම අප ලද ග්‍රහණයක් සේ සලකන්නෙමු. මෙහි අවදානමේ මානව සම්පත්
දියුණුව මෙන්ම මවුන්ගේ ජීවන විවිධත්වය ලියවීමට මෙම ගණ වීම සඳහා ද්වේශ හෝ
ගණ ආශ්‍රිත නිශ්පාදන සඳහා හැකි ලිඛිත මැදිහත්වීම සහිත අනුග්‍රහයක් ලැබීම වඩා
ගතපත් බව සිතමි. මෙමගින් මෙම ද්වේශ හෝ මානව සංගණයේ අධ්‍යයනමය
සංස්කෘතික ලිඛිත නියෝජන කලාවලියක් වනු ඇත.

2019.12.05

U. Pujawari
අත්සන
36 නගර අගය
0726923032


B. Wimaladasa
No.14/1,
Kalasirigama,
Menikhinna.
28.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla,
Colombo.

I, the above named and my husband of the above address engage in Dumbara Rata Kalala Making Craft. We wish to conserve this valuable traditional art for future generations. Therefore, we request to add Dumbara Rata Kalala Making Craft into the Representative List of Intangible Cultural Heritage of Humanity of UNESCO.

Yours faithfully,

B. Wimaladasa –Sgd./Illegibly
A.G.Kamalawathie –Sgd./Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

శ్రీ శివలక్ష్మణుడు

14/1 కాలాపకేతం

వందనాపాదము

2019-12-28

అక్షయం శ్రీమ
సంకీర్తనా శాస్త్రం బాధా
సాక్షాత్తులయ
అక్షయం శ్రీమ శాస్త్రం

శ్రీమతే నమః పాదపాదములు బాధాపాదములు
శ్రీమతే నమః పాదపాదములు బాధాపాదములు
శ్రీమతే నమః పాదపాదములు బాధాపాదములు
శ్రీమతే నమః పాదపాదములు బాధాపాదములు
శ్రీమతే నమః పాదపాదములు బాధాపాదములు
శ్రీమతే నమః పాదపాదములు బాధాపాదములు
శ్రీమతే నమః పాదపాదములు బాధాపాదములు
శ్రీమతే నమః పాదపాదములు బాధాపాదములు

వందన

శ్రీ శివలక్ష్మణుడు - శివలక్ష్మణుడు
శ్రీ శివలక్ష్మణుడు - శివలక్ష్మణుడు

H.G.Nilanthi
No.28,
Kalasirigama,
Menikhinna.
23.12.2019


Secretary
Ministry of Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

To include Dumbara Rata Kalala Making Craft into the Representative List of Intangible Cultural Heritage of Humanity for the benefit of future generation.

I employ in Dumbara rata kalala making craft and I would like to give my consent to include this valuable craft to the Representative List of Intangible Cultural Heritage of Humanity for the benefit of future generation.

Further, we wish to state that we engage in this craft with great difficulty and therefore kindly request to develop this industry by granting required assistance and we hope the inclusion will help to obtain necessary support from the Government in a more organized and systematic manner.

Yours faithfully,
Sgd./ (Nilanthi)


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

H. G. ജിറ്റർജി ⁽¹⁹⁾
28 തൃക്കൂർഗല
ലേക്ക്‌കുഴപ്പ
2019-12-23

പ്രൈം സെക്ടറൽ കൗൺസിൽ,
പ്രൈമറി,
പ്രൈമറി സ്കൂൾ,
കൊല്ലം.

പ്രൈം സെക്ടറൽ കൗൺസിൽ ഉടൻതന്നെ കീഴിൽ നിങ്ങളുടെ
പ്രൈമറി സ്കൂൾ പ്രൈമറി സെക്ഷൻ പ്രൈമറി സ്കൂൾ
പ്രൈമറി സ്കൂൾ പ്രൈമറി സ്കൂൾ

ഒരു തരം കൗൺസിൽ പ്രൈമറി സ്കൂൾ പ്രൈമറി സ്കൂൾ
പ്രൈമറി സ്കൂൾ പ്രൈമറി സ്കൂൾ പ്രൈമറി സ്കൂൾ
പ്രൈമറി സ്കൂൾ പ്രൈമറി സ്കൂൾ പ്രൈമറി സ്കൂൾ
പ്രൈമറി സ്കൂൾ പ്രൈമറി സ്കൂൾ പ്രൈമറി സ്കൂൾ
പ്രൈമറി സ്കൂൾ പ്രൈമറി സ്കൂൾ പ്രൈമറി സ്കൂൾ

പ്രൈമറി
- പ്രൈമറി

H.G.JaneNona
No.30/4,
Kalasirigama,
Menikhinna.
24.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

It is a timely need to take necessary action to conserve Dumbara rata kalala making craft, which derives from ancient time, for the benefit of future generation. Therefore, it will be highly appreciated if you could take necessary steps to make it included in the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity, please.

Yours faithfully
Sgd. / H.G.Janenona


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

20
එස්.ඒ. ජෝනසෝනා

නො: 30/4

කාමරයේ
වැඩි කිරීම

2019-12-24

මේකේ

සංවිධාන කමිටුව

දිවයින

දින දින කාලය තුළ පවත්වා ගැනීමට දැනට
සම්පූර්ණ වන පරිදි ප්‍රවේශයේ දැරීමට කටයුතු
කරනු ලබන බවට කාමරයේ වැඩි වීමට
මේකට දායකත්වයක් කරන්නේ නම් වැඩි

සෙසට

එස්.ඒ. ජෝනසෝනා

B.T.Anuruddha
No. 1/11,
Nikaketiya,
Menikhinna.
10.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.

To get included the Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity and upliftment of Dumbara Rata Kalala Making Craft

I, the above named person, am an artiste of traditional Dumbara Rata Kakala Making Craft and it has greatly being declined by now. Lack of demand for the same, lack of marketing facilities and high cost due to lack of fibers are the reasons for the same. Therefore the amount I earn is not sufficient to build up my economy.

The younger generation is gradually moved from this industry due to this reason. Therefore, it is appropriate to assist to uplift the same and introduce it internationally.


You are kindly requested to include the Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity.

Thanking You,

Yours faithfully
Sgd./ Illegibly

Date : 10.12.2019

Telephone No. : 0715812511


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

B.T. අනුරාදිප.

(21)

නො. 11,
හිතකාරිය,
මානසිකවිද්‍යා.
2020.02.10

ලේඛන,
වුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
ප්‍රනෙහිණේ ආයතනය.

ප්‍රීතිබර රටා කිලිටිය ප්‍රනෙහිණේ ආර්යාලයේ සංස්කෘතික
උරුමයට හමු වූ ආතුලය කිරීම සඳහා
පාසු රටා කර්මාන්තය හඳුනා දීම.


ලියන කවි කූපයේ මා ජනවත්ත පාසු කර්මාන්ත
කිලිටියෙන් මහ අතර වේ මහ වීර ආචාර්ය ආචාර්ය ආචාර්ය ආචාර්ය ආචාර්ය.
ඒ කූපයා කුලීලයෙන් නොමැති වීම හා ප්‍රලෝමය, ^{කර්මාන්ත} ^{ආර්යාලය} පුනහසු
බව පාසු නෙළි කිරීම බැවින් ඒ කූපයා විනාශ වූ මුදලක් මැද
කිරීමට සිදු වේ. තවද විනාශ වූ මුදලක් මැද පුනහසු ආර්යාලයේ
මාගේ ආර්යාලය ගොඩ නගා ගැනීමට මෙම මුදල
අනුමානවේ.

තවද කර්මාන්ත උරුමයේ වේ ආර්යාලයේ මහ මෙයින් නොමැති
වේ නොමැති ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ
ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ

ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ
ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ
ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ ආර්යාලයේ

දුරකථන අංකය :- 071 5612511

2020.02.10
දිනය


මෙයට, විශ්වාසී.


H.G.Jayasinghe
No.13,
Nikaketiya,
Menikhinna.
08.12.2019

Hony. Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

**For getting included DumbaraRata Kalala Making Craft in to UNESCO Representative List
of the Intangible Cultural Heritage of Humanity**

I, whose name is appearing above, am an artiste engage in Dumbara Rata Kalala making Craft. I would like to admire if you can include this Dumbara Rata Kalala Making Craft in to the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity. Hence, I kindly request you to include the Dumbara Rata Kalala Making Craft into the Representative list of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully
Sgd./ Illegibly
Dumbara rata kalala
making artiste


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsiripaya" Stage II
Battaramulla

H.G. ජයසිංහ,

නො: 13,

නිකනැටිය,

මැහින්නින්න,

2019.02.08

ගරු මල්කමිතුමා,

මුද්දි ගාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,

මහනුවරපාය,

කුරුමිගම.

දුකර රට ශල්‍ය යුගයේදී මානව හිතාපමාන පුනරුත්ථාපන
- ගැටලු සඳහා.

මුහුණත හරි කළහත් කල මා දුකර රට ශල්‍ය යුගයේදී අපේ
හෘද්‍ය මනසේ දාහින නිර්මාණය කරන ලදී මෙමගින් ශල්‍ය යුගයේදී.
දුකර රට ශල්‍ය යුගයේදී මානව හිතාපමාන පුනරුත්ථාපන කිරීම සඳහා
මාගේ ප්‍රයත්නය මුද්දිගම කිරීමට කැමැත්තෙන්. මේ හේතුවෙන්
මාගේ සාහසිකයේ දී ජීවිතයේ සංකීර්ණ උරුම විවිධයන්
මල්කමයට පුනරුත්ථාපන කර ගෙන ගමේ කාර්යයන් මුද්දි කිරීම.

කු.ජ. ජයසිංහ
මෙයට,
දුකර රට නිර්මාණ,
ශල්‍ය යුගය.

P.W.G.Somapala
No. 19/3,
Kalasirigama,
Menikhinna.
03.12.2019


Hony. Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla

**Getting included the Dumbara Rata Kalala Making Craft in to the UNESCO Representative
List of the Intangible Cultural Heritage of Humanity.**

I, the above named person, engage in the Dumbara Rata Kalala Making Craft. I would like to appreciate your action for including Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity. Therefore you are kindly requested to include such craft in to the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

P.W.G. සේවය (23)
නං: 19/3,
නිකලාපිතම,
මහනුවර.
2019.12.03

ගරු ලේකම්,
ශ්‍රී ලංකා භූ සංස්ථානික කටයුතු අමාත්‍යාංශය,
සෙනසිටිය,
කන්තරමුල්ල.

දුම්රු රථ හිඳිලිය යුගෝජනෝ නාමලිපියට
අනුමැත්තර ගැනි සඳහා

රුහන නම සඳහන් නම මා දුම්රු රථ හිඳිලියට
අයත් භාණ්ඩ (තපින) නිර්මාණයේ යෙදෙන හිඳිලියෙකි.
දුම්රු රථ හිඳිලිය යුගෝජනෝ නාමලිපියට අනුමැත්ත
කිරීම පිළිබඳව මාගේ ප්‍රයෝජනවලට රුහන නිර්මාණ
කළමනාකරු. ඒ හේතුවෙන් මාගේ සංගණිත
අයදුම්පත් සංස්ථානික උරුම නියෝජනය පිළිබඳව
අනුමැත්තර ලෙස මෙහි භාරගනිමි මුල්ල
කිරිමි.

සිඟුනිසි.

මෙය,
දුම්රු රථ නිර්මාණ
හිඳිලිය

ලියවිලියට.

T.G.Podimenike
No. 46/1,
Kalasirigama,
Menikhinna.
03.01.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.


For the upliftment of Dumbara Rata Kalala Making Artistry

I, residing at the above address, engage in Traditional artistry of Dumbara Rata Kalala Making. Since a lot of money has to be spent for the raw material of the same at present, it will be appreciated if assistance can be made for the upliftment of this Artistry. Further, I would like to ask you to conserve this Artistry including the name of Dumbara Rata Kalala Making Craft in to the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking You.

Yours faithfully,
Sgd./ Illegibly.

Tel 0755026704


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

T. G පොතිල්ලියානේ (24)
හො 46/1
කලාසිරිගම
මහලුගම
2020.11.03

මේකල්ලා,

සුද්ධගොසපා හා සාංස්කෘතික
දිවානසාංගය .

ගණකර්මාපාතය පහාසිටුවීම සඳහා

බුද්ධාගම පාලනවිධානයේ පවුලේ වා පාලනවිධානය

ගණකර්මාපාතයේ යෙදවීමේ අවස්ථාවේ වෙබ් පිටපත වට

ගණකර්මාපාතය පහාසිටුවීමට, විශාල මුදලක් වැයකිරීමට

සිදුවී ඇති බවයි. අපගේ වෙබ් පිටපතය බුද්ධාගම පාලනවිධානය

ගැනීම සඳහා වා අව අවශ්‍ය කරන්නේ. බුද්ධාගම පාලනවිධානය

සමඟි. ප්‍රධාන වශයෙන් ගිණුම් පුස්තකයේ පිටපත පාලන විධානය

ට එම අවස්ථාවේ කළ පිටපත වෙබ් පිටපතය අවශ්‍ය කර

ගෙනගෙන බුද්ධාගම පාලනවිධානය බුද්ධාගම පාලනවිධානය

දුරකථන: 0755026704

අප ගණකර්මාපාතය පහාසිටුවීමේ අවස්ථාවේ වෙබ් පිටපත වට
ගණකර්මාපාතය පහාසිටුවීමේ අවස්ථාවේ වෙබ් පිටපත වට
ගණකර්මාපාතය පහාසිටුවීමේ අවස්ථාවේ වෙබ් පිටපත වට
2020.02.17

පාලනවිධානය
වෙබ්
විග්නාපි

B. Martin
No. 65/2,
Nikaketiya,
Menikhinna.
17.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural & Religious Affairs.

Including the name of Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity

Hon. Secretary,


I, the above named person, am a Dumbara Rata Kalala Making Artiste. This Craft is getting declined by now. Ability to get supplied necessary raw material and as it has to spend alot of money are the main reasons for this condition.

Further, there are other reasons such as unavailability of a proper market on the present economic condition. We don't receive a sufficient income. We have to make great effort for this work. Hence, if action could be taken to make this industry introduce to the international level through UNESCO, this Dumbara Rata Kalala Making Craft can again be uplifted.

Hence, you are requested to include Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ശ്രീമാ,
മുഖ്യ ധനമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം
അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം
അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം
അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം
അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം

9.12.17

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗം

H.G.A.Karunatikala
14/4, Kalasirigama,
Menikhinna.
06.12.2019


TheSecretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Colombo.

The UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity.

I with my wife am engaging in the Dumbara Rata Kalala Making Craft which is a traditional local Artistry. If this Craft continues in the future, this will gain much more value. Therefore, you are kindly requested to take necessary action to inscribe this Craft of Dumbara Rata Kalala Making in the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity.

Here,

1.Sgd./ Illegibly
2.Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ശ്രീമാൻ എൻ
ജോർജ്ജ് ജോർജ്ജ് എസ്
നവ്യൻ പത്രത്തിൽ
കൊല്ലം

H. G. A. ജോർജ്ജ്
14/4, തമ്പുരാൻ
കോട്ടം,
2019-12.6

പുനർവ്യാഖ്യാനം ചെയ്ത പേപ്പർ

മുൻപുള്ള പേപ്പർ കേന്ദ്രമായി വെച്ചു വെച്ചിട്ടുള്ള
കുറേ കേന്ദ്രങ്ങൾ ഉണ്ടായിരുന്നു. ഇവയെല്ലാം
കേന്ദ്രമായി വെച്ചു വെച്ചിട്ടുള്ള പേപ്പർ കേന്ദ്രങ്ങൾ
കേന്ദ്രമായി വെച്ചു വെച്ചിട്ടുള്ള പേപ്പർ കേന്ദ്രങ്ങൾ
കേന്ദ്രമായി വെച്ചു വെച്ചിട്ടുള്ള പേപ്പർ കേന്ദ്രങ്ങൾ
കേന്ദ്രമായി വെച്ചു വെച്ചിട്ടുള്ള പേപ്പർ കേന്ദ്രങ്ങൾ
കേന്ദ്രമായി വെച്ചു വെച്ചിട്ടുള്ള പേപ്പർ കേന്ദ്രങ്ങൾ
കേന്ദ്രമായി വെച്ചു വെച്ചിട്ടുള്ള പേപ്പർ കേന്ദ്രങ്ങൾ

അഥവാ

- 1. ജോർജ്ജ് ജോർജ്ജ്
- 2. കൊല്ലം


P.D.Sawundari
No. 46 B,
Kengalla Road,
Menikhinna
19.12.2019

The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

**To get included the name of Dumbara Rata Kalala Making Craft into the UNESCO
Representative list of the Intangible Cultural Heritage of Humanity.**

The village kalasirigama of Kundasale in Kandy District engages in the traditional Dumbara Rata Kalala Making Craft for years and therefore you are kindly requested to include this Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

R.D കുളിപ്പള്ളി

46 B

തെക്കൻമുക്ക്
മുഖകമ്പളം.

2019.12.19

ശ്രീമദ്ദേവത.

ശ്രീമദ്ദേവതയുടെ പത്നിയായ കെ.പ്രിയദർശിണി

പ്രിയദർശിണി പത്നിയായ ശ്രീമദ്ദേവതയുടെ
മരണ കാര്യങ്ങൾക്കു താഴെ ചുരുക്കത്തിൽ
സത്യം. ചുരുക്കം

മരണശേഷം ഉടൻതന്നെ സുഖമല്ലാതെ

കുറഞ്ഞുപോയി. മരണശേഷം ചുരുക്കത്തിൽ
മരണശേഷം മരണശേഷം മരണശേഷം
മരണശേഷം മരണശേഷം മരണശേഷം
മരണശേഷം മരണശേഷം മരണശേഷം
മരണശേഷം മരണശേഷം മരണശേഷം
മരണശേഷം മരണശേഷം മരണശേഷം

മരണം.

എൻ.കെ.പ്രിയദർശിണി

S.G.Siril
No.19,
Nikaketiya,
Menikhinna.
10.12.2019

Hon. Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.


Upliftment of Traditional Dumbara Rata Kalala Making Craft

Dear Sir,

I am, whose name appears above, a traditional artiste of Dumbara Rata Kalala Making Craft. By now, our craft is being declined. The reason for that is the difficult in getting supplied the raw material. We have to spend lot of money for that purpose. Therefore, this Craft is being declined. You are therefore requested to provide us assistance to uplift the Craft. Accordingly, you are much appreciated if you take necessary steps to get included this Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity.

10.12.2019

Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

6.04 2019
නො:- 19, (28)
නිකාය,
ලැබ්බිගොල,
2019.12.10

ගරු චේතවිචුලා,
පුතෙකුගේ ඥාතය,
මුද්දා ගාමනි නා
සංස්කෘතික ආයතන ආයතනය.


සාර්වචරිත භක්ත කර්මාන්ත ප්‍රවේශ රටා කර්මාන්තය
නගා සුදුමේ:

ගරු චේතවිචුලා,

මුහුණතේ සඳහන් මා ප්‍රවේශ ගත රටා
කර්මාන්තයේ සාර්වචරිත ක්‍රියාකාරී. මේ වන විට අපගේ
කර්මාන්තය කොටස් බෙදා හැරීමේ පවතී. මෙය හේතු ලෙස
අපගේ කර්මාන්තය අරඹන බව සඳහා කෙළි මො
ගැනීමට හේතු විය. ඒ සඳහා අපට විශාල
මුදලක් මොදිමට සිදුවේ. එම නිසා මේ වන විට
කර්මාන්තය කොටස් බෙදා හැරීමේ පවතී. අප කර්මාන්තයට
පුතෙකුගේ ඥාතය මගින් ආධාර මුදලක් මොදි
මට කර්මාන්තය නගා සිටුවා ලෙස මුදලට සරි.
ඒ අතර පුතෙකුගේ සංවිධානයේ මාගේ සංගතියේ
අන්තර්ගත සංස්කෘතික ප්‍රවේශ වලට විශේෂ ලේඛනයට
අප ගවේශනය ඇතුළත් කරන මෙන් ආරාධනා මුදලට
සරි.

2019-12-10

දිනය

2019

අත්සන

H.G.Sugathapala
No. 29/1,
Kalasirigama,
Menikhinna.
13.12.2019


The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.

To confirm that the village Kalasirigama is engaging in Dumbara Rata Kalala Making Craft

I, the above named and residing at the above address, am a traditional artiste of the village Kalasirigama. I learnt the Artistry of Dumbara Rata Kalala Making from my father since my childhood. I engage in Dumbara Rata Kalala Making Craft since then. I engage in such artistry even now and supply them to market. I am a traditional artiste who has registered at National Handicraft Society. But now this Artistry is being declined. Therefore it will be appreciated if you can take action to include Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity.

13.12.2019

Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

H. G. Sumantharam. (29)
 29/11, തിരുവനന്തപുരം,
 വടകുഴിപ്പള്ളി,
 2029-12-13.

ശ്രീമതി സുമാ,
 ധനമന്ത്രിയുടെ കാര്യാലയം,
 തൃപ്പൂർവ്വം ഗവണ്മെന്റ്,
 കോടംഗലം

കോടംഗലം ജില്ലാ പഞ്ചായത്ത്.

തിരുവനന്തപുരം നഗരസഭയുടെ പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച്

മുഖ്യ മന്ത്രിയുടെ കാര്യാലയം
 തിരുവനന്തപുരം നഗരസഭയുടെ പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച്, ഞാൻ
 കാര്യാലയം കയ്യിൽ പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച്
 നൽകി. ഈ കാര്യാലയം കയ്യിൽ പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച്
 തൃപ്പൂർവ്വം ഗവണ്മെന്റ്, ഞാൻ പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച്
 പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച് പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച്
 പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച് പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച്
 പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച് പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച്
 പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച് പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച്
 പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച് പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച്
 പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച് പദ്ധതി പരിഷ്കരണങ്ങൾ സംബന്ധിച്ച്

2029/12/13
 മന്ത്രി

ശ്രീമതി സുമാ
 മന്ത്രി

H.G.Lusiya
No. 13,
Kalasirigama,
Menikhinna.
18.12.2019


Hon. Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.

Upliftment of Traditional Dumbara Rata Kalala Making Craft

Dear Sir,

I am, the above named lady, a Dumbara Rata Kalala Making Artiste. Such art is being declined these days. Difficult in obtaining raw material and marketing the products have severely affected for it. As a much effort has to be applied and a large amount of money also has to be spent, it is difficult to make it a living on the present economic condition. Hence, if you can assist us through UNESCO to introduce it for international recognition, you are kindly informed that the Dumbara Rata Kalala Making Craft so declined at present can be rejuvenated. Therefore, please be kind enough to take action to introduce the Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ Lusiya


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

H. G. Prasad.
නො. - 18 (30)
කලාසීමා,
වැවිලිගොඩ,
2019.12.18

ගරු ලේඛනී ඉමා,
ප්‍රවේශකේ ආයතනය,
බුද්ධ ශාසන හා සංස්කෘතික කලාපුර ප්‍රවෘත්තිය,

සාර්වත්‍රික භාෂා කර්මාන්තය හඟා සිටුවීම.

ගරු වෛරයාණෙනි,

දිනක නවී සඳහන් වා භාෂා රටා ගිලිහිණිත්
එහි අතර වේ වන විට එය අකාලවී ඇත. අපට පසු කෙඳි
ලබා ගැනීමට නොහැකි වීම හා එය අලෙවි කර ගැනීමට
අපහසු වීම විශාල මෙක බලපා ඇත. ඒ සඳහා විශාල
ශ්‍රමයක් වැය කිරීමටද සිදු වන බවත් විශාල මුදලක්ද
වැය කළ යුතුය. දැනට නීති පවතින ආර්ථික තත්වය මත
අපට ජීවත් වීමට අපහසුවී ඇත. ඒ හේතුවෙන් අපට ගිණිහි
ආකාරයක්ද ලබාදී "ප්‍රවේශකේ" ආයතනය මගින් ආරාධනා
- රසට පැවැත්වා දීමක් කළහොත් කඩා වැටී ඇති සාර්වත්‍රික
භාෂා රටා කර්මාන්තය නැවත හඟා සිටුවිය හැකි බව
කරුණාමෙන් යුතුව දැන්වා සිටිමි ඒ අනුව ප්‍රවේශකේ
සංවිධානයේ මානව සංහතියේ අස්ථිරතාවය සංස්කෘතික ලිඛිත
නියෝජන ලේඛනයට අප ගිණිහි අනුමැත් කරන මෙන්
සාර්වත්‍රික මෙලලා සිටිමි.

2019.12.18.

එම්. ජී. ප්‍රසාද.

චිත්‍රය.

මෙය, විශ්වාසී.

W.G.A.Wijerathna
No.11,
Nikaketiya,
Menikhinna.
02.12.2019

The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.

**To get included in to the UNESCO Representative List of the Intangible Cultural Heritage
of Humanity for the upliftment of Dumbara Rata Kalala Making Craft**

Dear Sir,

I, the above named person, am an artiste of Dumbara Rata Kalala Making Craft. By now, it has declined due to the high cost to be spent to get supplied Raw material and a great labour required for the purpose. You are therefore kindly informed that it is a timely essential need to launch a suitable arrangement to maintain it by uplifting and conserving this craft. I state that it is more appropriate to take necessary action to include this Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity in order to obtain international cooperation in this respect. You are therefore kindly requested to make necessary arrangements for the purpose.

Telephone No.: 071-6492591

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsripaya" Stage II
Battaramulla

No.....
Date.....

W. G. A. විජේරත්න
නො 11,
නිකවැවිය,
මැහැන්ගම.
2019. 12. 02.

ගරු ලේඛණයක

මුද්දි ගාසා. සංවිකරණ සහ අනන්ත
කමපුර අනන්තසංඝය,
මහනුවර.

දිවමට රටා කාර්මාන්තය නගා සිටුවීම සඳහා මාගව
සංවර්ධනේ අත්පරිමාණය ලබාදීමේ කිසිදු ප්‍රයෝජන
නොවැඩීමට අනුමැතිය කිරීම.

ලංකා ගව් සඳහා මා නා කාර්මාන්ත නිලධාරියෙක් වන
අත්පරිමාණය මේ මග වීම නිසා මෙහි සහය ගැනීමේ කාර්යය
සඳහා අධික මුදලක් නා ප්‍රමාණය වැඩ කිරීමට සිදු වීම
මහනුවරේ කාර්මාන්තය කඩ වැටීමට ලක් වී ඇත. මේ නිසා
මෙම කාර්මාන්තය නගා සිටුවීමට අත්පරිමාණය කඩ වැටීමට
සහිත ප්‍රමුඛ වැඩ කිරීමට මත් කිරීමට කාලිනව
අත්පරිමාණය කාර්යයක් මේ අත්පරිමාණය. මේ සඳහා අත්පරිමාණය
සහයෝගය ලබා ගැනීම සඳහා ප්‍රයෝජනමත් මේ අත්පරිමාණය
-නිසා සංවිකරණ ලබාදීමේ කිසිදු නියෝජන නොමැතිවීමට
දිවමට රටා කාර්මාන්තය අත්පරිමාණය කිරීමට අත්පරිමාණය කමපුර
සහයෝගය වීම මහනුවර ලිපි මේ ප්‍රකාශ කළ යුතුය.
මේ සඳහා අත්පරිමාණය කමපුර සිදු කර දීම මත් කාර්යයක්
මෙහිදී සිදුය.

දු. අ. 071-6492591

මෙහි විශ්වාසී,
W. G. A. විජේරත්න.
2019. 12. 02

B. Lasantha Anurudda
No. 22,
Kalasirigama,
Menikhinna.
20.12.2019


Hon. Secretary,

**Request for getting included Dumbara Rata Kalala Making Craft in to the UNESCO
Representative List of the Intangible Cultural Heritage of Humanity**

I am a Dumbara Rata Kalala Making Artiste whose name is appearing above. Since a large amount of money and great labour have to be spent to obtain the raw material and due to the difficulty in marketing the products, the craft has been declined.

An international recognition to the Dumbara Rata Kalala Making Craft maybe provided to safe guard and to continue it for the future generations and necessary arrangements may be made to convert this craft with an international recognition by including this valuable traditional artistry into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ Illegibly
Tele No. 0782671134


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ඩී. ලක්මන අනුරාදි.

නො: 22

කලා ජීවිත

මුහුණත

2019. 12. 20.

හරි ලේඛනිකා,

දුම්රිය පැවරූ විවේචන කලාපය යුනෙස්කෝ පුස්තකාලීය
සංරක්ෂණයට උරුමයක් වීමේදී නියෝජන ආකාරයට
සුමුදුම ජීවිත මූලික සේව.

මුහුණත මගින් සඳහන් වූ දුම්රිය හානි රටා කිරීමේදී කලාපයෙන්
මෙහි නිර්මාණය කළ හැකි දිනට බලපා ප්‍රාග් ජීවිත නොමැති
හේතුවෙන් උපකරණ ලෙස මෙහි කෙළි සඳහා ගාතීට වඩා
මුදලක් සහ යුගයක් යෙදීමට සිදුවීම, දිනෙන් කලාපයේ
පුස්තකාලීය මෙහි නිර්මාණය ප්‍රමාද වී ඇත.
දුම්රිය රටා නිර්මාණයට මුදලින් පවත්වාගත් සඳහා පාරිභෝගික
පාත්‍රයෙන් මග සඳහා ජාත්‍යන්තර වියදම්වලින් ලබා දී මෙහි
විවිධ පාරිභෝගික කලාපය යුනෙස්කෝවෙන් පුස්තකාලීය සංරක්ෂණයට
උරුමයක් වීමේදී නියෝජන ආකාරයට සුමුදුම ජීවිත මුදල
මගින් ජාත්‍යන්තර වියදම්වලින් ප්‍රති නිර්මාණයක් බවට පත්වීමට
දිනෙන් මුදලක් සඳහා දෙමගින් මග මගින්.

මෙහි විස්තර,
L...
2019. 12. 20
T.P. 0782671134

K.W.G.M.L.Jayarathna
No. 70/4,
Kalasirigama,
Menikhinna.
28.12.2019


Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

**For getting included the Dumbara Rata Kalala Making Craft into the UNESCO
Representative list of the Intangible Cultural Heritage of Humanity**

I, the above named person residing at the above address, engage in the above mentioned traditional Artistry. Getting supplied the raw material is the main problem at present. Hence, I greatly appreciate if you can extend us a certain help for the upliftment of this industry.

You are further requested to include the name of Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

K. V. G. M. L. Subbar

Om 70/4.

മലപ്പുറം
മുസ്ലിം കോളേജ്
2019.12.28

ശ്രീമാൻ,

ശ്രീമാൻമാരേ നമുക്ക് അഭിനന്ദനങ്ങൾ അർപ്പിക്കുന്നു.

കൂടുതൽ പണം ശേഖരണം വേണ്ടി. ദുർമ്മർദ്ദം

നന്ദനങ്ങൾ കൂടുതൽ പണം നൽകി.

വേണ്ടുന്ന എല്ലാവിധ സഹായം നൽകിയിട്ടുണ്ട്. എങ്കിലും കൂടുതൽ പണം ശേഖരണം വേണ്ടി. ദുർമ്മർദ്ദം നന്ദനങ്ങൾ കൂടുതൽ പണം നൽകി. ദുർമ്മർദ്ദം നന്ദനങ്ങൾ കൂടുതൽ പണം നൽകി.

പ്രാർത്ഥനകൾ കൂടുതൽ പണം നൽകി. ദുർമ്മർദ്ദം നന്ദനങ്ങൾ കൂടുതൽ പണം നൽകി. ദുർമ്മർദ്ദം നന്ദനങ്ങൾ കൂടുതൽ പണം നൽകി.

ശ്രീമാൻ
ശ്രീമാൻ

P.W.G.A.Wijerathna
No. 19/3,
Nikaketiya,
Menikhinna.
28.12.2019

The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

For getting included Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity

I am, whose name is appearing above, engaging in the above –mentioned tradition residing at the above address. Mainly, we face the problem of getting supplied the raw material. I greatly appreciate if you can extend us helping hand to uplift this industry.

Accordingly, you are kindly requested to include the name of Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity and conserve this craft further.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
1st Floor, "Sethsiripaya" Stage II
Battaramulla

P.W.G.A. විරෝධය

19/3

(34)

නිකායාධිකාරී
මහලක්ෂ්මි

2019.12.28

4
ලේඛනම,

මුද්‍රාණයෙන් හා සංස්කෘත ප්‍රකාශනය

ප්‍රබන් භාණ්ඩය ප්‍රකාශනයේ ප්‍රකාශනය
නාමාවලිය පිටුවේ කර ගැනීම සඳහා

මෙහි මෙම ලිපියෙන් පිටුවේ මා නිරන්තර
දිනක ස්වල්පයේ පෙරදින දුටුවේ මෙම.
මෙහි මා නිරන්තරයෙන් ප්‍රකාශනයේ ප්‍රකාශනය
නිරන්තරයෙන් පෙරදින දුටුවේ මෙම ප්‍රකාශනය
නිරන්තරයෙන් පෙරදින දුටුවේ මෙම ප්‍රකාශනය
නිරන්තරයෙන් පෙරදින දුටුවේ මෙම ප්‍රකාශනය
නිරන්තරයෙන් පෙරදින දුටුවේ මෙම ප්‍රකාශනය
නිරන්තරයෙන් පෙරදින දුටුවේ මෙම ප්‍රකාශනය

ප්‍රකාශනයේ ප්‍රකාශනයේ ප්‍රකාශනයේ
ප්‍රකාශනයේ ප්‍රකාශනයේ ප්‍රකාශනයේ
ප්‍රකාශනයේ ප්‍රකාශනයේ ප්‍රකාශනයේ
ප්‍රකාශනයේ ප්‍රකාශනයේ ප්‍රකාශනයේ
ප්‍රකාශනයේ ප්‍රකාශනයේ ප්‍රකාශනයේ
ප්‍රකාශනයේ ප්‍රකාශනයේ ප්‍රකාශනයේ
ප්‍රකාශනයේ ප්‍රකාශනයේ ප්‍රකාශනයේ

මෙයට,

- 2019

W.G.Wijerathna
No. 11,
Nikaketiya,
Menikhinna.
10.01.2020

The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.

Upliftment of Traditional Dumbara Rata Kalala Making Craft


Dear Sir,

I, the above named person, am an artiste of Dumbara Rata Kalala Making Craft. By now, it is being declined. Reasons for the same are inability to get supplied the raw material and a large amount of money has to be spent for the purpose. There are also marketing reasons due to present existing condition. We don't receive sufficient financial value for the same. But, a great labour also has to be spent. Hence, the traditional Dumbara Rata Kalala Making Craft is being declined.

Therefore I state that it is suitable to provide assistance to introduce it to the market and to make it have international recognition through UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ Illegibly

Tel. No. 0772752611
10.01.2020


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

Chakrawarthie artiste
H.G.Dharmadasa,
No.18, Kalasirigama,
Menikhinna.
25.12.2019


The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Colombo.

Representative List of the Intangible Cultural Heritage of Humanity

Sir,

I know by oral evidences that handicrafts items associated with Dumbara Rata Kalala Making Craft has carried out for years by the village Kalasirigama in Kandy District of the Central Province and decorated palaces during that time. Hence, please be kind enough to take action to conserve that craft, which is getting depleted, by including into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ Illegibly
25.12.2019


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

වික්‍රමරත්න ශිල්පී
සබ්. වි. වර්තමානය.
නො. 18. කොළඹ 05.
වැනිකැනිපා,
2019. 12. 25.

ලේකම් තුමා,
බෞද්ධ චායා සංවිකසන කටයුතු දිනපතා දිනපතා.
කොළඹ.

මානව-සංවර්ධනේ දියුණුකරණය සංවිකසන ශ්‍රී ලංකා සභාවේ
ලේඛනය.

සත්‍යයන් . මහා පලාභීන් වනුයේ දියුණුකරණ සභාවේ
කොළඹ 05. ගම්පහය. දියුණු කළේ ගැනක් පාලනාධික
ප්‍රවේශ වන පැරණි දිනපතා දිනපතා සභාවේ නිවැරදි
කරණය වන කොළඹ 05 මාලිගාවේ සභාවේ කටයුතු
කර ගෙන දැනට මුළු පවත්වාගෙන දැනට. දියුණු දිනපතා
සත්‍ය සභාවේ ශිල්පීන් ලෙස දිනපතා සභාවේ
දියුණු කිරීමට කටයුතු වලක් දැනට මුළු
සභාවේ මුළු සභාවේ.

වි. ශිල්පී
2019. 12. 25


W.G.Anulawathie
8 Kalasirigama,
Menikhinna.
23.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

To improve Dumbara Rata Kalala Making Craft and to get included this Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity as a world heritage for future generation.

I, the above named person, employ in Dumbara Rata Kalala Making Craft. Getting supplied the raw material and marketing difficulties, I kindly request you to help us to get improved this craft and to make it include in the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity as a world heritage for the future generation.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

W.G. අමරසේන
8 කලින්ගම (37)
මහලක්ෂ්ම
2019-12-23

මෙහි සංස්කෘතික කටයුතු
අමතරය
සේවකර්මය
බන්ධනශාලාව

හා කර්මාන්තය වැඩි දියුණු කිරීම හා මතුරුපුර
වෙනුවෙන් මෙම කර්මාන්තය මෙහි උරුමයක් ලෙස
සංවිකල්පය නම ඇතුළත් කර ගැනීම සඳහා

මෙහි නම සඳහන් වන විවිධ රට කර්මාන්තයේ
ලක්ෂණයක් ලෙස කලද අංශවේ අනුප්‍රාප්තිය, හා මුලික ගැනීම්
අනුප්‍රාප්තිය නිසා අනුප්‍රාප්තියක් ලබාදීම මෙම කර්මාන්තයේ
වැඩි දියුණු කර මෙහි උරුමයක් ලෙස මතුරුපුර වෙනුවෙන්
සංවිකල්පය නම ඇතුළත් කර ගන්නා ලෙස කාරුණිකව මුද්‍රණ
කරේ.


මෙහි
අනුප්‍රාප්තිය
නම සඳහා

H.G.Wijerathna
No. 28/2,
Kalasirigama,
Menikhinna.
02.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

Please be kind enough to take action to conserve the traditional Dumbara Rata Kalala making Craft for the future generation and to make necessary arrangements to make it a World Heritage through containing it in the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
H.G.Wijerathna Sgd./ Illegibly
P.G.Anulawathie Sgd./ Illegibly.


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsripaya" Stage II
Battaramulla

H.G. විද්‍යාලය
28/2, කොළඹ 05
මහලය
02-12-2019

ලේකම්තුමා,
රජයේ සේවයේ
සේවයේ

ආර්ථිකයේ පවතින ප්‍රවෘත්ති හේතුවෙන්
සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ

සේවයේ සේවයේ
සේවයේ

රජයේ සේවයේ
සේවයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ

H.G.Piyadasa
No. 10,
Sri Bodhiraja Mawatha,
Kalasirigama,
Menikhinna.
28.12.2019

The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Colombo.


UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

The village Kalasirigama, in Hureekaduwa Madihe Grama Niladhari's Division in the Division of Divisional Secretary, Kundasale in Kandy District, is a village where many artistes engage in very old Dumbara Rata Kalala Making Craft are living. I also engage in that Artistry and I have been working as a Training Instructor for about 29 years. Two of my children are also engaging in this field at present. But I think that engaging the future generation in this field is questionable. Therefore I suggest taking action to give a value to this tradition and to assist as to receive government sponsorship and international recognition. Accordingly, it will be a great help and pride of the craft if the Dumbara Rata Kalala Making Craft can be included in to the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

You are therefore kindly requested to make necessary arrangement for this purpose.

Yours Faithfully,

1.H.G.Piyadasa Sgd./ Illegibly.
2. I.A.Harispattuwa Sgd./ Illegibly.
3. D.I.G.S.D.Herath Sgd./ Illegibly.
Telephone No. 0775415236


G. Vijltha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

H.G.Nilanthi
No. 28,
Kalasirigama,
Menikhinna.
27/12/2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

I am engaging traditionally in Dumbara Rata Kalala Making Artistry. My husband also engages in this artistry. It will be helpful if necessary steps be taken to include this Artistry into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,


Signature .

H.G.Nilanthi

Sgd./Illegibly.

K.G.Gamini Wickramarathna Sgd./Illegibly.

Telephone No
0721351830
0721351830


G. Vjitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

H.G. නිලධාරී (40)
26 කලින්ගම
ලංකාමණ්ඩල
2017 | 12 | 27

ලේඛන
සංස්කෘතික කාර්ය මණ්ඩලය.

මම නරඹන්නා වශයෙන් ඔබට මා කලින්ගම නිරත වෙමි.
මා නා සමාජවාදීන්ගේ ද මා දෙදෙනාම මෙම කලින්ගම
නියමය. මෙම කලින්ගම වැඩිදුරටත් මෙම මා
නියමයට යොමු කිරීමට පියවර ගන්නේ නම් මා

මෙයට

	අත්සන	දුරකථන අංක
H.G. නිලධාරී	<u>කලින්</u>	0721351830
K.G. ගාච්චි විකුමසේන	<u>කලින්</u>	0721351830


P.G.Emalin
No. 17,
Nikaketiya,
Menikhinna.
27/12/2019

Secretary
Ministry of Cultural Affairs.

I am traditionally engaging in the Art of Dumbara Rata Kalala Making. My husband is also engaging in this artistry. You are kindly requested to present this artistry to the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Signature

P.G.Emalin Sgd./ Illegibly
H.G.Dingiriya Sgd./ Illegibly
Thakshila Sgd./ Illegibly


G. Vijltha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ලේකම්
සංස්කෘතික කටයුතු වෘත්තීයය,

මම නරඹන්නා වූ ඉතිරි රට කොටුවේ නිරත වෙමි.
මා හා ස්වභාවිකවම යන දෙදෙනාම මෙම කර්මාන්තයේ
නියමුවෙමි. මෙම කර්මාන්තය වෘත්තීය ලෙස ලැබ
නාමාවලියට යොමු කිරීමට නියමුර් ගන්නේ නම්
මැනවි.

මෙයට

අත්සන

ප්‍රභූවර්ණ 90න

P.G. එමර්න්

එමර්න්

H.G. සිංහරාජ

සිංහරාජ

කුමාරතුංග

කුමාරතුංග

W.G.Anulawathie
No. 8,
Kalasirigama,
Menikhinna.
27.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

I am engaging traditionally in the Dumbara Rata Kalala Making Craft. My husband also engages in this Craft. It will be helpful if necessary steps be taken to include this Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity

Yours faithfully,

Signature

W.G.Anulawathie

Sgd./Illegibly.

H.G.Pina

Sgd./Illegibly.



G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

W.G. വെള്ളാച്ചി
8 തൃശ്ശൂർ (B)
മുൻപിൽ
2019/12/27

രവീന്ദ്രൻ
സംസ്കൃത കവിയുടെ വിശ്വകർമ്മം.

മെ അർത്ഥപരമായ ഉപേക്ഷ രാജ്യം കലാപ്രിയം കർമ്മം എഴുതി.
ഈ അർത്ഥപരമായ ഉപേക്ഷ രാജ്യം കലാപ്രിയം കർമ്മം എഴുതി.
ഈ അർത്ഥപരമായ ഉപേക്ഷ രാജ്യം കലാപ്രിയം കർമ്മം എഴുതി.

	മേൽ	വർഷം	ദൂരകാലം
W.G. വെള്ളാച്ചി		1927	
H.G. ശ്യാമ		1927	


P.G.Jayantha Gunaratne
No. 20/4,
Kalasirigama,
Menikhinna.
20.12.2019

The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla – Colombo.

Representative List of the Intangible Cultural Heritage of Humanity

I, the above named person, am engaging in Dumbara Rata Kalala Making Craft. My wife also engages in this Craft. We take action conserving this craft traditionally. Our ambition is to conserve this in the future, too. Hence, you are kindly requested to make documentation of this Dumbara Rata Kalala Making Craft in the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity as a World Heritage.

Yours faithfully,
Sgd./ P.G.Jayantha Gunaratne
Sgd./ P.G.Udeni Renuka Gunaratne


G. Vijltha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
1st Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ලේකම්වරයා
සංස්කෘතික හා මුද්‍රිත භාෂා
ප්‍රවෘත්ති මධ්‍ය
කොළඹ-කොළඹ

එ.ජී. ජයරත්න ලේකම්වරයා
20/4 කලාපීය
විකේන්ද්‍රිත
2019-12-20

දැන්වීමක් වැනිවි මාගාවලි

මහලු මහලු පුද්ගලයන් වන පවුලක
පුද්ගලයන් වන කලාපීය මට්ටමේ සිටින පුද්ගල
වරුන් සඳහා වන මෙම කටයුතු සිටින පුද්ගල
වරුන් කලාපීය මට්ටමේ පුද්ගලයන් සඳහා කටයුතු
කිරීම වන පුද්ගල මට්ටමේ මෙම පුද්ගලයන් සඳහා
පුද්ගල පුද්ගලයන් වන පුද්ගලයන් ලෙස පවුලක
ලෙස පුද්ගල කලාපීය මට්ටමේ මෙම පුද්ගලයන්
කටයුතු කිරීම මෙම කටයුතු මට්ටමේ සිටින
මෙම මට්ටමේ

එ.ජී. ජයරත්න ලේකම්වරයා
එ.ජී. ලේකම්වරයා ලේකම්වරයා

K.W.G.Saneera Lakshman Jayarathne
No. 30/5,
Kalasirigama,
Menikhinna.
20.12.2019


Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

**Documentation of Dumbara Rata Kalala Making Craft in the UNESCO Representative List
of the Intangible Cultural Heritage of Humanity**

I, the above named person of the above address, am an artiste of Dumbara Rata Kalala Making Craft. By now, continuation of this Craft is a problem due to inability to get supplied the raw material and as a large amount of money has to be spent for the purpose. Additionally, the marketing problem due to lack of raw material isa major problem existing at present. Thus, I appreciate very much if you can give us a help to uplift this Craft. I kindly request you to conserve this Craft by entering the name of Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity.

Thanking You.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsiripaya" Stage II
Battaramulla

K.W.G. සහිත ලක්ෂ්මන්

පියරන්හ.

නො 30/5 කලාසිරිගම,

මැදිහිවිහිහ.

2019.12.20

ලේඛනවලට, පාලනාධිකාරීන්ගේ අවධානයට.

මුද්‍රාණය සහ සාකච්ඡා කෙරුණු අවධානයට
පුද්ගලික වශයෙන් ලේඛන යුද්ධයේදී අත්පරගනිය යුතු
රහස්‍ය කරුණකි.

මුහුණත වන සහ ප්‍රිතිසාධකයක් පවතින මානව
පාරම්පරික සහ කර්මාන්තයේ යෙදෙන අගයන් වෙති.
මේ වන විට සහ කර්මාන්තය ආර්ථිකයේ අමුද්‍රව්‍ය
නිසා නිසා සහ සරසා ගැනීමේ ගැටලුවලදී ප්‍රධාන
වශයෙන් පවතී. අපහට මෙම කර්මාන්තය මුහුණතව
ගැනීම සඳහා යම් උපකාරයක් කරන්නේ නම්
මුහුණත අගය කෙටි කලකින් අත්පරගනිය යුතුය
නමුත් ලේඛනයට අප ගම්මානයේ නම අනුරක්
කෙටි නම පුවරුවක් මෙම කර්මාන්තය ආරක්ෂා කර
දෙන මෙන් මුහුණත නායකයන් මුල්වා කරමි.

ස්තූතිය,
මෙයට
විශ්වාසනීය වූ

K.W.G.

K.W.G.Jayarathna
No. 30/3,
Kalasirigma,
Menikhinna.
20.12.2019


The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

To list the Art of Dumbara Rata Kalala Making in the UNESCO Representative list of the Intangible Cultural Heritage of Humanity

I, the above named person of the above address, am engaging in traditional Dumbara Rata Kalala Making Art. By now, we are facing the problem of getting supplied raw material a result of dearth. I greatly appreciate if you can help us to improve this art. Therefore I kindly request you to include the name of Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity and to conserve this Art further.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

K.W.G පයවර්ෂ
හො 30/3
කලා-සිරිගල
විද්‍යාලය
2019-12, 20

ලේඛන කලාව

මුද්‍රා සාහසන හා සංස්කෘතියේ ද්‍රව්‍යමාලය
දුර්වල බවට ගිලී පිය යුගෙස්සෙරේ දේපල ගනීය

මුහුණත මිනිසාගේ ජීවිතේ මානව
පාඨවර්ෂ ගැන කර්මාන්තයේ යෙදී ප දේපල ගනී
වෙලන මිට ගැන කර්මාන්තය ද්‍රව්‍යමාල ගිල
නිසා ගැන සපයා ගැනීමේ ගුණවලින් ප්‍රධාන වශයෙන්
පවති දේපල ගනී. කර්මාන්තය මුහුණතට ගැනීම
සඳහා යම් උපකාරයක් කරන්නේ නම් මුහුණත
දේපල ගනී. දේපල ගනීය උබලය
නව ලේඛනයට දේපල ගනීවලයේ නව දේපල ගනී
කොට තවදුරටත් වෙල කර්මාන්තය ද්‍රව්‍යමාල
කර දේපල ගනී කාලයේ මුහුණතට.

සිංහල,
මෙයට
විශ්වාසනීය වූ
රජයේ

G.G.Aruna Indunil Gunaratne
No. 24,
Kalasirigama,
Menikhinna.
10.12.2019


Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

Dear Sir,

**To get included theDumbara Rata Kalala Making Craft in to the UNESCO Representative
List of the Intangible Cultural Heritage of Humanity**

You are kindly requested to make necessary arrangements to include Dumbara Rata Kalala Making Craft inherited us from our ancestors of our village and continued up to now into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity in order to conserve it for the future generation and to get converted in to a more improved craft with international recognition.

Yours faithfully,
Sgd./ Illegibly
Tel No.0725636120


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

No.....
Date.....

ഭി.ഭ. കൃഷിയിടം 'ശുഭകൃഷി' ഗൃഹം

24, തിരുവനന്തപുരം

മുഖ്യമന്ത്രിയ്ക്ക്.

2019, 12, 10

ശ്രീമാൻ,

മുഖ്യമന്ത്രി, തിരുവനന്തപുരം

പ്രയോജന കമ്മിഷൻ, തിരുവനന്തപുരം

സെക്രട്ടറിയേറ്റ്,

തിരുവനന്തപുരം.

ശ്രീമാൻ!

പ്രതിബദ്ധത കലശലായ പ്രതിബദ്ധതാ കമ്മിഷന്റെ
പ്രയോജന കമ്മിഷൻ ഉൾപ്പെടെ കമ്മിഷൻ
പ്രതിബദ്ധതാ കമ്മിഷൻ ഉൾപ്പെടെ കമ്മിഷൻ.

ഈ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ
കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ
കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ
കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ
കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ
കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ
കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ
കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ
കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ
കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ കമ്മിഷൻ

കമ്മിഷൻ
കമ്മിഷൻ കമ്മിഷൻ

കമ്മിഷൻ

072 56 36 120


T.G.Lusiya
No. 26,
Kalasirigama,
Menikhinna,
21.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

I carry out Dumbara Rata Kalala Making Craft traditionally and my daughter and son are also engaging in the same. It is a very worthy effort to make documentation of this Dumbara Rata Kalala Craft under UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Here,

T.G.Lusiya (Mother)	Sgd./ Illegibly
T.G.Stanly (Son)	Sgd./ Illegibly
T.G.Shiromi Kulatunga	Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

T. G. S. (47)

26, 2021

2021.12.21

ලේඛන.

සංස්කෘතික කලා ක්ෂේත්‍රය,

මහල

කොළඹ

මහල

මෙම ප්‍රකාරයට නිවැරදිව පවතින ප්‍රකාරයට

නිවැරදිව පවතින ප්‍රකාරයට නිවැරදිව පවතින ප්‍රකාරයට

නිවැරදිව පවතින ප්‍රකාරයට නිවැරදිව පවතින ප්‍රකාරයට

නිවැරදිව පවතින ප්‍රකාරයට නිවැරදිව පවතින ප්‍රකාරයට

නිවැරදිව පවතින ප්‍රකාරයට නිවැරදිව පවතින ප්‍රකාරයට

නිවැරදිව පවතින ප්‍රකාරයට නිවැරදිව පවතින ප්‍රකාරයට

නිවැරදිව පවතින ප්‍රකාරයට නිවැරදිව පවතින ප්‍රකාරයට

නිවැරදිව පවතින ප්‍රකාරයට නිවැරදිව පවතින ප්‍රකාරයට

T. G. S. (47)

T. G. S. (47)

T. G. S. (47)

2021.12.21

2021.12.21

2021.12.21

N.W.B.Dilrukshi
No.12A,
Kalasirigama,
Menikhinna.
28.12.2019


Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I make this request to you as a person engaging in Dumbara Rata Kalala Making Craft which is a traditional Handicraft Artistry. Three members residing in our home are engaging in this Artistry. Our expectation is to survive this continuously. For that purpose, attention of the relevant authorities should be paid in order to receive a higher value to this artistry. Accordingly, you are kindly requested to include this Dumbara Rata Kalala Making Artistry into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,

1. Sgd./ Illegibly
2. Sgd./ Illegibly
3. Sgd./ Illegibly


G. Vijltha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

N. W. B. විද්യാലയ
12, A - කොළඹ 08,
පළාත්
2019.12.28

48

ලෝකව,

සංස්කෘතිය හා ජාතික නගර අභියෝග

අන්තර්ජාතික උළුමකින් පිළිබඳ තොරතුරු

- පරිසරයේ අන්තර්ජාතික සම්බන්ධතාවයන් මගින් මුහුණ දෙන සංකීර්ණ සමාජ සංස්කෘතියක් බවට පත්වීම සඳහා විවිධ සාධක මගින් මෙම සම්බන්ධතාවයන් බෙහෙවින්ම සාධකයක් ලෙස සලකනු ලැබේ. මෙහි අන්තර්ජාතික සම්බන්ධතාවයන් බෙහෙවින්ම සාධකයක් ලෙස සලකනු ලැබේ.
- අන්තර්ජාතික සම්බන්ධතාවයන් බෙහෙවින්ම සාධකයක් ලෙස සලකනු ලැබේ. මෙහි අන්තර්ජාතික සම්බන්ධතාවයන් බෙහෙවින්ම සාධකයක් ලෙස සලකනු ලැබේ.
- අන්තර්ජාතික සම්බන්ධතාවයන් බෙහෙවින්ම සාධකයක් ලෙස සලකනු ලැබේ. මෙහි අන්තර්ජාතික සම්බන්ධතාවයන් බෙහෙවින්ම සාධකයක් ලෙස සලකනු ලැබේ.

- මෙහි විෂය
- ① N. W. B. විද්യാලය
 - ② N. B. විද්യാලය
 - ③ අන්තර්ජාතික සම්බන්ධතාවයන්

K.G.Gunawathie
No. 12,
Kalasirigama,
Menikhinna.

The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Colombo.


UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I am an artiste of Traditional local handicraft. I am engaging in Dumbara Rata Kalala Making Craft. If this Craft continues in the future, it will have a greater significance. Thus, I am requesting you to take necessary action to include Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

The other family members of this house also engage in this Craft.

1. Sgd. / Illegibly
2. Sgd./ illegibly
3. Sgd./ Illegibly

Tel No.0755865879


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsripaya" Stage II
Battaramulla

ලේකම් දුම්රිය
සංස්කෘතික හා ආගමික
කටයුතු අමාත්‍යාංශය
කොළඹ

12'91 දැනට (49)
01 12
'කලාපිටිගම
මුනිත්තරාම

අත්පරාමික උරුම නියෝජන කාර්යාලය

පාරම්පරික දේශීය අත්පරාමික නිලධාරීන් වන මම
දුම්රිය රථ කලාපයේ නියුතුව මා මේ සේවයේ
නියුතු වීම මේ සේ සේවයට වැඩි වර්තමාන
මාධ්‍යයන් මුදා පත්වන මේ කලාව ඉදිරිපත්
වනවාදී අතර එමඟින් අත්පරාමිකයන් ලෙස උරුමකරු
වන දුම්රිය සේවක සේවක අනුමත කරන අවස්ථාවක
කටයුතු කර ලොව මෙයට ඉවල දෙමි.
මේ සේවයේ නියුතුවීමට අවස්ථාවක් ලෙස දෙමි.
(1) මෙය. සේ. සේ. සේ. සේ.

(278 ඡේ. 378)
(378 ඡේ. 378)

075 3863879


M.G.Karunaratna
No.46,
Kalasirigama,
Menikhinna.
20.12.2019

The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.

**To get included theDumbara Rata Kalala Making Craft in to the UNESCO Representative
List of the Intangible Cultural Heritage of Humanity**

I, the above named person, am an artiste of Traditional Dumbara Rata Kalala Making Craft. You are kindly requested to make necessary arrangements to include this traditional Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity with the intention of conserving and continuing it.

Yours faithfully,
Sgd./ Illegibly
20.12.2019


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ඒ. ඒ. කරුණාරත්න

46, කළු, ඔරිගා

මැදිහිඟිය

2019. 12. 20

උදෙසා

ශ්‍රී ලංකාව, සංස්කෘතික සහ
ආගමික කටයුතු, මානව සම්පත්
සංරක්ෂණය

දුරකථන සේවය සහ සන්නිවේදන මානව සම්පත්
අභ්‍යන්තර, උරුමයන් සිදුකර ගිණුම් කළු
අලුත් කිරීම

මෙහි මා සඳහා මා සංවිධානය කළ
පදනම සිදුකර ඇත. මෙම සංවිධාන කාර්යයන්
කටයුතු වන්නා වශයෙන් මා සඳහා සහ වඩා වැඩි
කර ගනු ලබන අවස්ථාවේ මානව සම්පත් අභ්‍යන්තර
උරුමයන් සිදුකර ගනු ලබන ගිණුම් කළු කළු
අලුත් කිරීම අවශ්‍ය කටයුතු සිදුකර ගනු
මගේ කාර්යයන් සිදුකර ගනු.

මෙය,
විශ්වාසී,
ඒ. ඒ. කරුණාරත්න,
2019. 12. 20

S.G.Anoma Gayanai
No. 8/A,
Kalasirigama,
Menikhinna.
26.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,

Regarding Getting included the name of Traditional DumbaraRata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity and the upliftment of the same

Dear Sir,

I, the above named person, am an artiste of traditional Dumbara Rata Kalala Making Craft and it has greatly declined by now. Lack of demand for the same and lack of marketing facilities caused for this situation. High cost has to be spent for finding raw material and it needs higher labour, too.

I honorably state that it is more suitable if you can assist us to introduce it to the international level through UNESCO in order to uplift the traditional Dumbara Rata Kalala Making Craft.


Thus, you are kindly requested to include this Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Telephone No. : 0767502417

Thanking You.

Yours faithfully,
Sgd./ Illegibly

Date : 26/12/2019


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsripaya" Stage II
Battaramulla

ടി.ആ. ദുരന്തം ഭവനം.

No 8/A

മുൻകൈ

മിനിമം

2019.12.26

ലേഖനം
മുൻകൈ ഭവനം
മുൻകൈ

മുൻകൈ ഭവനം, മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ

ഗവൺമെന്റിന്.

മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ

മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ

മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ
മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ മുൻകൈ

2020/12/26
മുൻകൈ

മുൻകൈ
മുൻകൈ
മുൻകൈ

B. Nandawathie
No. 33/1,
Kalasirigama,
Menikhinna.

Secretary
Ministry of Buddhasasana, Cultural & Religious Affairs.

To get included the Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

Dear Sir,

I, the above named lady, am a traditional artiste engage in Dumbara Rata Kalala Making Craft. By now, it has been declined. Reasons for the same are due to inability to obtain raw material and high cost to be spent for the purpose.


It is difficult to apply such labour and money on the financial situation at present. As when we sell them, we don't receive sufficient money for the same.

Therefore the younger generation does not like to engage in the traditional Dumbara Rata Kalala Making Craft due to this reason. Therefore they have set aside from this industry.

Accordingly, this can be improved if you can introduce it to the international level through UNESCO. You are therefore requested to include Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

13.02.2020

Yours faithfully,
Sgd./ Nandawathie


G. Vijltha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
1st Floor, "Sethsiripaya" Street,
Battaramulla

ලේඛන
විද්වත් සාහසනා සංස්කෘතික ද්වාරාසාය

දුග්ග්‍රහ බවා හිලිඵය ප්‍රනෙයකෝ දුර්වර්ණේය
සංස්කෘතික උරුමයට තම දැනුමක් හිමිවේ

ගරු ලේඛන ක්‍රමය;

ලෝකයේ තම සදාචාර මා දුග්ග්‍රහ බවා හිලිඵය බවා
කර්ම මතයේ නිසැලෙන පාර්වතීය හිලිඵයක.
කවද මේ වන විට කර්ම මතය දැනට මේ දින.
දැනට මේ දුර්වර්ණේය නිසැලෙන සදාචාර ගැනීමට
නොහැකිවේ නා මේ සදාචාර නිසැලෙන වූදලක් නා
ඉවසක් විය කවීමට දිගුවේ

දුග්ග්‍රහ පරිනාම දැනට මේ තත්වය වන දුර්වර්ණේය
මෙහි ඉවසක් නා වූදලක් විය කවීමට දුර්වර්ණේය
මෙහි දුර්වර්ණේය කවීමට මෙහි මෙහි වූදලක් ද
දුර්වර්ණේය නොලියේ.

මේ තත්වයේ මේ වන විට කර්මය පරපුරේ
පාර්වතීය නිසැලෙන කර්ම මතයේ නිසැලෙන දුර්වර්ණේය
දුර්වර්ණේය මෙහි කර්ම මතයේ මෙහි මෙහි දුර්වර්ණේය
දුර්වර්ණේය.

මේ නිසා දුර්වර්ණේය කවීමට දුර්වර්ණේය
“ප්‍රනෙයකෝ” කාලකතය මෙහි පරිනාමයට මෙහි
නිසැලෙන දුර්වර්ණේය කවීමට මෙහි
දුර්වර්ණේය “ප්‍රනෙයකෝ” කවීමට මෙහි
මෙහි කවීමට දුර්වර්ණේය කවීමට මෙහි
උරුමය නිසැලෙන ලේඛනයට දුර්වර්ණේය
කවීමට මෙහි කවීමට.

M.G.Rathnasiri
No. 19/5,
Nikaketiya,
Menikhinna.
20.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural & Religious Affairs,
Battaramulla,
Colombo.

To nominate DumbaraRata Kalala Making tradition for International Level

I, the above named person of the above address, am engaging in the traditional Dumbara Rata Kalala Making artistry and my wife is also engaging in the same. We take action traditionally to conserve this craft. Safeguarding this craft is safeguarding ours, too. Therefore you are kindly requested to list the Dumbara Rata Kalala Making Craft in the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

For including in the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.


Yours faithfully,

M.G..Rathnasiri

Sgd./ Illegibly

G.G.Asantha Suraweera

Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ලේකම් හිමි
සංස්කෘතික හා මුද්‍රණ ශාඛාව
ප්‍රධාන මහලය
බත්තර මුල්ල කොළඹ

M. G. රත්නසිරි

1915

නිකායාලය.

මුද්‍රණාගාරය

2019-12-20

භක්තනාමයාන ආනන්දයාන ජ්‍යෙෂ්ඨ මාමුණිම සඳහා

ට්‍රානා මම සාහ ලිපින සඳහා මා ශරණ පාලන ප්‍රතිම
ර රටා කාල හිමිපයේ නිරතව සිටින මා සභා මගේ
බිඳිදුදු ම මම නිරතවීමේ නිරතව සිටි පුද මම
කාලා ම නිරතවීමේ පුරුෂ කර්ම කටයුතු කරන
මුද්‍රිත ව පුද ම මම නිරතවීමේ පුරුෂ කර්ම මුද්‍රිත
පුද ම මුද්‍රිත පුරුෂ ම මුද්‍රිත මුද්‍රිත මුද්‍රිත මුද්‍රිත
ප්‍රතිම කාලා ම මුද්‍රිත ම මුද්‍රිත මුද්‍රිත මුද්‍රිත මුද්‍රිත
මුද්‍රිත මුද්‍රිත මුද්‍රිත මුද්‍රිත මුද්‍රිත මුද්‍රිත මුද්‍රිත

සුරතලකෝ පුස්තකාලය සංකාරික උදා නිකායාන මුද්‍රණාගාරය ම මුද්‍රණ
කිරීම සඳහා මුද්‍රණ

M. G. රත්නසිරි - රත්නසිරි
G. G. පුස්තකාල මුද්‍රණ - පුස්තකාල

26/12/2019

T.G.C.J.Samaraweera

No. 66 B,

Nikaketiya,

Menikhinna.

Secretary

Ministry of Buddhasasana, Cultural and Religious Affairs,

Battaramulla,

Colombo.

To nominate Dumbara Rata Kalala Making Craft as a World Heritage


I am the person whose name is appearing above on the above address. I am engaging in the traditional Dumbara Rata Kalala Making Art and my wife is also employing in the same. It is Chrystal clear that nominating this art as a world heritage will definitely and greatly serve our craft. Survival of this craft makes us survive, too. Therefore you are kindly requested to nominate the Dumbara Rata Kalala Making Craft for the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity as the World heritage.

For listing in the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,

Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsripaya" Stage II
Battaramulla

ලේඛන

සාකච්ඡා හා මුද්‍රණ

අමාත්‍යාංශය

2019/112/26 (27)

T.G.C.J සමයේ
අංක 66B නිකායේ
මැතිකරණ

දුම්රි රථා සන්නාමය ලෝක උරුමයක් ලෙස හේ නම් කිරීම

ලෝක භාෂිතයක් ලෙසින් මහා සාහිත්‍යය
සමග සාහිත්‍යය දුම්රි රථා කලා ශිල්පයේ නිරතව සිටින
අන්තර් මාගේ නිර්දේශයට අනුකූලව කටයුතු කිරීමට
සන්නාමය ලෝක උරුමයක් ලෙස නම් කිරීම හේතුවෙන්
අප සන්නාමයට විශාල වැදගත්කමක් මග මගින් වැඩිදියුණු
වන්නේය. එබැවින් මෙම සන්නාමය අනුකූලව කිරීම වැදගත්
අතර අනුකූලව කිරීම වැදගත් මෙම සන්නාමය ලෝක
උරුමයක් ලෙස නම් කිරීම ලෙස මෙහි ගුණවත්වෙන් දැක්වීම
කිරීම.

සුරැකිව සිටින අනුකූලව සාකච්ඡා උරුම
නියෝජිත ලේඛනයට මම අනුමත කිරීම
සඳහා

සාකච්ඡා මෙයට
විශ්වාසීය
dh

P.G.Gunaratne
Kalasirigama,
Menikhinna.
28/12/2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla,
Colombo.

Representative List of the Intangible Cultural Heritage of Humanity

I, the above named person, am engaging in the traditional Dumbara Rata Kalala Making Art and my wife is also engaging in the same. We worked so far conserving this craft by tradition and our ambition is to further conserve it in the future. Therefore you are kindly requested to make this Dumbara Rata Kalala Making Art a world heritage getting included in to the UNESCO Representative List of the Intangible Heritage of Humanity.

Yours faithfully,

P.G.Gunaratne

Sgd./ Illegibly

G.G.Amarawathie

Sgd./ Illegibly



G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsripaya" Stage II
Battaramulla

ලේඛන ඉඩ
අන්තර්ජාතික හා පුද්ගල ගෝලය,
අන්තර්ජාතිකය.

ඒ. ඒ. පුංචිපාසා (5)
කලාකරු
අන්තර්ජාතිකය
2019/12/28

විවේචනා මාලාව - සාමාන්‍ය
අන්තර්ජාතික උපාය-මාරු මාලාව

මුද්‍රාණය කරනු ලබන මෙහි අන්තර්ජාතික ප්‍රවේශය
කලාකරු ලේඛන නිකුත් කිරීමේදී අන්තර්ජාතික ප්‍රවේශය
අන්තර්ජාතික ප්‍රවේශය අන්තර්ජාතික ප්‍රවේශය
අන්තර්ජාතික ප්‍රවේශය අන්තර්ජාතික ප්‍රවේශය
අන්තර්ජාතික ප්‍රවේශය අන්තර්ජාතික ප්‍රවේශය
අන්තර්ජාතික ප්‍රවේශය අන්තර්ජාතික ප්‍රවේශය
අන්තර්ජාතික ප්‍රවේශය අන්තර්ජාතික ප්‍රවේශය
අන්තර්ජාතික ප්‍රවේශය අන්තර්ජාතික ප්‍රවේශය

අන්තර්ජාතික ප්‍රවේශය අන්තර්ජාතික ප්‍රවේශය අන්තර්ජාතික ප්‍රවේශය
අන්තර්ජාතික ප්‍රවේශය අන්තර්ජාතික ප්‍රවේශය අන්තර්ජාතික ප්‍රවේශය

ඒ. ඒ. පුංචිපාසා - ජ්‍යෙෂ්ඨ ලේඛක
ඒ. ඒ. අන්තර්ජාතිකය - ජ්‍යෙෂ්ඨ ලේඛක

02.01.2020

P.G.A. Sulandika Rupasinghe
No. 43,
Kalasirigama,
Menikhinna.

Secretary

Ministry of Buddhasasana, Cultural & Religious Affairs.


**For getting included the Dumbara Rata Kalala Making Craft in to the UNESCO
Representative List of the Intangible Cultural Heritage of Humanity**

I am an artiste, engages in Dumbara Rata Kalala Making, residing at Kalasirigama village in the Division of Divisional Secretary, Kundasale, Kandy in the Central Province. I appreciate very much if the Dumbara Rata Kalala Making Craft is declared as a world Heritage. You are therefore requested to include this Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,

Pahala Gedara Amith Sulandika Rupasinghe
Chalani Anuruddhika

Sgd./ Illegibly
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsripaya" Stage II
Battaramulla

2020. 01. 02

P.G.A ක්‍රීඩාංගණ රජයේ

නො: 43 / කලාභිම

සේවකයා

මුර

වෙත,
ක්‍රීඩාංගණ, සංස්කෘතික හා
ජාතික කටයුතු ප්‍රවර්ධනය

මාගේ සංගණයේ ප්‍රධානීන් පුනර්ජන්මය
සංස්කෘතික උරුම භාරයක් භාරවලියා
පුනර් උරුමයේ පුනරුත්ථාප

වසර පුරාම මෙහිදී කුසලයෙන් පුනරුත්ථාප
ලෝකයේ කොටසක් ලෙස කලාභිම ගම්පහයේ පවතින
ආයු කටයුතු සඳහා මෙහි පවතින විවිධ වශයෙන් මා
පුනර් උරුමයේ පුනරුත්ථාප උරුමයේ මාගේ
කටයුතු සඳහා මෙහි පවතින පුනරුත්ථාප
මෙහි පවතින පුනරුත්ථාප පුනරුත්ථාප සංස්කෘතික
උරුමයේ පවතින භාරයක් භාරවලියා පුනරුත්ථාප
මෙහි කටයුතු සඳහා මෙහි පවතින

පහල සඳහන් පුනරුත්ථාප ක්‍රීඩාංගණ රජයේ
සභාවේ පුනරුත්ථාප
මෙහි
විශ්වාසී
පුනරුත්ථාප


W.G.Sumanawathie,
No.43,
Kalasirigama,
Menikhinna.

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.

**To get included the Dumbara Rata Kalala Making Craft in to the UNESCO Representative
List of the Intangible Cultural Heritage of Humanity**

I am an artiste, engaging in Dumbara Rata Kalala Making Craft residing at Kalasirigama village in the Division of Divisional Secretary, Kundasale, Kandy in the Central Province. It has become a timely need to conserve continuously this craft which has been conserved by the artistes of this village up to now. In order to obtain the international collaboration, thus you are kindly requested to include this Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ W.G.Sumanawathie
14.12.2019


G. Vijltha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

2019. 12. 14

W. G. ප්‍රවෘත්ති,
අංක 43,
කලාසිරිගම
මැදිවත්ත, නුවර

මල්කවිකාව
මුද්‍රිතයාන, සංස්කෘතික වග
ආගමික කවුළු ආරාමය.
කොළඹ 05.

මාගේ සංකීර්ණ ප්‍රකාශන ආකාරයට
සංස්කෘතික ලිපි නියෝජන ආකාරයට
දිවයින මාගේ කලාව ආදිය කිරීම

මාගේ ප්‍රධාන වගකීමක් ලෙසින් ප්‍රාදේශීය
ලේඛන රකවායාගේ කලාසිරිගම ගවේශනයේ විවිධ වග
මා වෙත කැමැත්තෙන් නිවැරදිව කලාවෙන් වේ.
කලාසිරිගම ගවේශනයේ වෙනම වෙත කලාවේ විවිධ.
වෙනම දිවයින ආරාමය කලාවෙන් ආ වෙත කලාව
කවුළුවේ පවත්වා ගෙන යාම කලාවේ ආරාමයෙන්
වි ආරාමය. වෙනම වේ ප්‍රධාන වගකීමක් සංස්කෘතික
ලිපි ගවේශන ප්‍රකාශන ආකාරයට සංස්කෘතික
ලිපියෙන් පිළිබඳ නියෝජන ආකාරයට දිවයින
මාගේ කලාව ආදිය කිරීම ආරාමය කවුළු වලට
ලිපියෙන් කලාවෙන් ලිපි ගවේශන.

මම
විශ්වාසී,
W. G. ප්‍රවෘත්ති
2019. 12. 14.

15.12.2019
P.W.Wimalasena
No. 1/20,
Kalasirigama,
Menikhinna.


Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

**To get included into the Representative List of the Intangible Cultural Heritage of
Humanity**

I, the above named person, am engaging in producing miscellaneous items using the local raw material in Dumbara Rata Kalala Making Craft. I have been awarded with many awards through this craft I carry out for about 40 years. Even though I have won awards such as Presidential awards, Chakrawartha, Kalabhooshana awards and All Island third places, I regretfully inform that I have to face many problems at present. Due to unavailability of a proper market and lack of raw material made this craft daily decline. You are therefore kindly requested to make aware the relevant Authorities for the conservation of this tradition and to conserve this tradition through including Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully ,
Sgd./ Illegibly
Presidential Awardee


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Stage II"
Battaramulla

2019.12.15.

ඒ.එම්.එම්.පී.
20
කොළඹ 03
දුරකථන

මේ අතර
මුද්‍රිත කාණ්ඩය සමඟ පවත්වා
නා ප්‍රවේශය මගින් ප්‍රවේශය
සොයාගන්නා වා.
ගණක පුළුල්

මහල සමඟ
ප්‍රතිපත්තිය. සමඟ පවත්වා
විකල්පය. මේවාය. පුළුල් වේ

මුහුණත නිසා මෙය
දේශීය පුළුල්ය. මෙයම පවත්වා ගෙන යාමට මෙම පුළුල්
සහ වේගය මගින් සමස්තයේ වසර 40ක පවත්වා ගෙන
පවත්වා ගෙන යාම මගින් මෙම පවත්වා ගෙන යාමට
සමස්තයේ මෙම පුළුල් වා පුළුල් කරයි. එයින් පමණ
සමස්තයේ මෙම පුළුල්යට සමස්තයේ මෙම පවත්වා ගෙන
එම පවත්වා ගෙන යාම මගින් මෙම පුළුල් වා සමස්තයේ
සමස්තයේ මෙම පුළුල් වා මෙම පවත්වා ගෙන යාමට
මෙම පුළුල් වා මෙම පවත්වා ගෙන යාමට මෙම පුළුල් වා
මෙම පුළුල් වා මෙම පවත්වා ගෙන යාමට මෙම පුළුල් වා
මෙම පුළුල් වා මෙම පවත්වා ගෙන යාමට මෙම පුළුල් වා
මෙම පුළුල් වා මෙම පවත්වා ගෙන යාමට මෙම පුළුල් වා
මෙම පුළුල් වා මෙම පවත්වා ගෙන යාමට මෙම පුළුල් වා

මුළු වස්තුව. වස්තුවේ

මෙම වස්තුවේ වස්තුවේ
මුළු වස්තුවේ. ඒ.එම්.එම්.පී.


B. Amaradasa
No. 16,
Nikaketiya,
Menikhinna.
25.12.2019

Secretary
Ministry of Cultural Affairs.

I am engaging in the Traditional DumbaraRata Kalala Making Artistry as well as my wife. You are kindly requested to include this Artistry in to the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,

B. Amaradasa Sgd./ Illegibly
T.G.Biso Menika Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsripaya" Stage II
Battaramulla

B. අමරසුරිය
16 හිකනාලිය.
වික්‍රමනාමය
2019-12-25

ලේඛන

සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය

මම නාරාහේන්පිට ප්‍රදේශ කලාවේ නිරත වෙමි
මා නා මාගේ බිරිඳද දෙදෙනාම මෙම කාර්යාලයේ
නියුක්ත වෙමි කාර්යාලය අරමුදල ලෝක උරුම
කමානලියට යොමු කිරීමට සියලු ගණන් ගම් මුහුණ

මෙයට
B. අමරසුරිය - වි. ආර්ථි
T. ආ. විජේමුණිකා විජයසරණි


P.W.G.Abeyratne
No.20/B,
Kalasirigama,
Menikhinna.
27.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural & Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

**Re: Improvement of Dumbara Rata Kalala Making Craft and to get it included into the
Representative List of the Intangible Cultural Heritage of Humanity for the future
generation**

Even though I employ in Dumbara Rata Kalala Making Craft, you are kindly requested to help us due to inability in marketing them and difficulty in obtaining the Raw Material. You are therefore kindly requested to improve this craft and to include into the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

P. W. G. വേണ്ടി
2013 തിരുവനന്തപുരം
മേയ് 2013

2019-12-27

(10)

കേരള സാമൂഹിക സൗകര്യ
വകുപ്പ്,
കോഴിക്കോട്,
കൊല്ലം.

കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ
കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ
കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ

കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ
കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ
കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ
കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ
കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ
കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ
കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ
കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ
കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ
കുറഞ്ഞ വിലയ്ക്ക് വാങ്ങി വെച്ചിട്ടുള്ള കെട്ടിട സൗകര്യങ്ങൾ

മേയ് 20

P. W. G. -


B.G.Indra Rupakanthi
No.35,
Kalasirigama,
Menikhinna.
27.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

**Getting improved the Dumbara Rata Kalala Making and included it into the
Representative List of the Intangible Cultural Heritage of Humanity**

I am employing in Dumbara Rata Kalala Making Craft. We are of the situation of obtaining assistance due to inability in marketing them and difficulty in obtaining Raw material. Additionally you are kindly requested to improve this craft and to include it into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours Faithfully,
Sgd./ Illegibly


G. Viltha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

B. S. Srinivas Reddy

2019 30

అధ్యక్షులు
విశాఖపట్టణం
2019-12-27

అధ్యక్షులు, జనసామాజిక కమిటీ
పరిశోధనా సంస్థ
విశాఖపట్టణం

అధ్యక్షులు, జనసామాజిక కమిటీ అధ్యక్షులు
పరిశోధనా సంస్థ అధ్యక్షులు అధ్యక్షులు
అధ్యక్షులు, జనసామాజిక కమిటీ అధ్యక్షులు

అధ్యక్షులు అధ్యక్షులు అధ్యక్షులు అధ్యక్షులు

అధ్యక్షులు అధ్యక్షులు అధ్యక్షులు అధ్యక్షులు
అధ్యక్షులు అధ్యక్షులు అధ్యక్షులు అధ్యక్షులు
అధ్యక్షులు అధ్యక్షులు అధ్యక్షులు అధ్యక్షులు
అధ్యక్షులు అధ్యక్షులు అధ్యక్షులు అధ్యక్షులు

అధ్యక్షులు
అధ్యక్షులు

P.W.G.Abeyrathna
No. 20/B,
Kalasirigama,
Menikhinna.
27.12.2019


Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

I employ in Dumbara Rata Kalala Making Craft. Since it is difficult to market them and obtain raw material, you are kindly requested to help us to improve this craft and to include it into the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours Faithfully,

P.W.G.Abeyrathna
T.G.Dingiri Amma

Signature Telephone No.
Sgd./ Illegibly
Sgd./ Illegibly


G. Vijltha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsiripaya" Stage II
Batiaramulla

P.W.G. අඹරන්න
2013 කලාපීය
ලිපිකර්ම
2019/12 | 27
⑥2

රේකව්
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරයා,

මම පැවරුවේ ඉතිරි රටා කලාවේ නිරත වීමට
මා හා මාගේ නිරිතීය යන දෙදෙනාම මෙම කර්මාන්තයේ
නියැලීමි. මෙම කර්මාන්තය අඹරන්න මෙහි උරුම
නැතිවීමට හොඳ කිරීමට ඉස්තර ගන්නේ නම් මැනවි.

මෙයට
අත්සන
D. අංක
P.W.G. අඹරන්න P.W.G.
T.G. නිරිතී අවමා නිරිතී


B.G.Siriya Kanthi
No. 37/A,
Kalasirigama,
Menikhinna.
10.01.2020

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

**Re : To improve Dumbara Rata Kalala Making Craft and to get included it into the
UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity**

I am engaging in Dumbara Rata Kalala Making Craft. As we have to face difficulty to sell them and obtain raw material you are kindly requested to help us to improve, survive this craft for future generation and to include it into the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours Faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

B. A. සිටියා කාන්ති
නං 37/A (B)

කලින්ගො
විනින්න.

2020-1-10

ලෝකේ සාප්පුකාරික කටයුතු

දිව්‍යානන්දය

සංස්කෘතිය

විකල්පවල

නිත්‍ය කර්මාන්තය වැඩි දියුණු කිරීම හා ඉහළ පරිපූර්ණ
විකල්පවල සමස්ත කර්මාන්තය මෙහි ලැබෙන ලෙස
සංස්කෘතිය දැනට කර්මාන්ත සංවර්ධනය

විද්‍යාත්මක නව සිද්ධාන්ත මා හඳුනා කරමින් පවතින ප්‍රධාන

මා ලෙස කලින් දැනට අපහසුව, හඳුනා ගැනීමේ

දුර්වලතාව නිසා අපහසු වූවාට මා දී මම

කර්මාන්තය වැඩි දියුණු කර මෙහි ලැබෙන ලෙස. ඉහළ පරිපූර්ණ

විකල්පවල සංස්කෘතිය නව දැනට කර ගන්නා ලෙස

කර්මාන්තය මෙහි පව.

මම

කර්මාන්ත


K.A.Iresha Kumari Chandrani
No.: 30,
Kalasirigama,
Menikhinna.
10.01.2020

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

**Re : To develop the artistry of Dumbara Rata Kalala Making and to get it included in the
UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity**

I am engaging in Dumbara Rata Kalala Making Craft. Due to inability to sell them and difficulty to obtain raw material, we earnestly anticipate your assistance. Furthermore, you are kindly requested to improve this tradition for future generation and to include it into the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours Faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsiripaya" Stage II
Battaramulla

ശ്രീകൃഷ്ണ സർവ്വകലാശാല

കാർഷിക

വിഭാഗം

കൃഷി

2020-1-10

പ്രൊഫ. എസ്. സി. സി

കാർഷിക

അതിനാൽ കർഷകന്മാർക്ക് ഉപയോഗ കിട്ടിയ വിലയോടുകൂടി
കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക്
കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക്

കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക്

കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക്
കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക്
കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക്
കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക്
കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക്
കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക്
കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക് കർഷകന്മാർക്ക്

കർഷകന്മാർക്ക്
കർഷകന്മാർക്ക്

K.G.Kanchana Chithrangani
No. 15/1,
Kalasirigama,
Menikhinna.
08.01.2020

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.


Re : Improvement of Dumbara Rata Kalala Making Craft and getting included it in the Representative List of the Intangible Cultural Heritage of Humanity for future generation

Dumbara Rata Kalala Making Craft is my living. I seek your assistance due to inability in marketing the products and difficulty in obtaining their Raw material. Additionally, you are kindly requested to help us to improve this craft for future generation and to include it into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully ,

K.G.KanchanaChithrangani
Manjula

Sgd./ Illegibly
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

K.A. කවතා බිහිසර්ග
න 15/1 (65)

කලාවර්ග
ගිණිපිටි
2021-1-8

ලෝකී සංස්කෘතික කටයුතු
ප්‍රවෘත්තිය
පැවැත්වීමට,
විකිතරුව.

හානි කාරණාන්තය වැඩි වූයුතු කිසිවෙකු මතු ජාත්‍ය
විභවයන් මෙම කාරණාන්තය ලෝකී උදෙසා ලෙස
සංවිනයට පැවැත්වීම කර ගැනීමට සම්මතව

මුහුණත මත සඳහන් මා ප්‍රමාණය වටා කාරණාන්තය රැකියාවන්
ලෙස කලද පුළුල් පුළුල් පුළුල්, හානි මට ගැනීමේ
පුළුල් පුළුල් නිසා පුළුල් පුළුල් මට දී මෙම
කාරණාන්තය වැඩි වූයුතු කර ලෝකී උදෙසා ලෙස
මුහුණත මත සංවිනයට මෙම පුළුල් කර ගැනීම
මෙහි අවශ්‍යතාව මුළුමනින් සිටීම.

මෙහි
මෙහි
- - -

S.G.Ajith Karunathilake
No. 13/1,
Kalasirigama,
Menikhinna.
17.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural & Religious Affairs.

To get included the Dumbara Rata Kalala Making Art into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

Dear Sir,


I, the above named person, am a traditional artiste engages in Dumbara Rata Kalala Making Craft. By now, it is being declined. Reasons for the same are due to inability to obtain Raw material and the high cost to be spent for the purpose.

It is difficult to spend such hard work and money on the existing financial condition. Additionally, when we sell them we don't receive sufficient money for the same.

Therefore the younger generation does not like to engage in the traditional Dumbara Rata Kalala making Craft due to these reasons. Therefore they have set aside from this craft.

Accordingly, this can be uplifted if proper assistance could be extended us and introduce it to the international level through UNESCO. You are therefore requested to include Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsiripaya" Stage II
Battaramulla

S. A. අලින් කැරැණියා (6)

13/1 කොළඹ 08.

මැතිණිවිත

2019.12.17

මමණ්

මුද්දිම මොසල හා සංස්කෘතික අමාත්‍යාංශය

ප්‍රවෘත්ති මාසික සම්ප්‍රේෂණයේ අවබෝධය
සංස්කෘතික උරුමයට ආවේණික කිරීම.

මාම මමණ් මුද්දිම

මුහුණතේ සිටින මා ප්‍රවෘත්ති මාසික කැරැණියා
නිදහසේ හැසිරවීමට සම්මතයකි. නමුත් මේ මාසික
මාසික අවබෝධය වී ඇත. මින්දි මමණ් මුද්දිම මාසික
මාසික සංස්කෘතික උරුමයට ආවේණික කිරීම හා මේවා සිදු
වීමට මුද්දිම හා මුහුණතේ මාසික කැරැණියා මුද්දිම

මුහුණතේ මාසික ආවේණික කිරීම මාසික මුහුණතේ
මුහුණතේ මාසික මුහුණතේ මාසික මුහුණතේ මාසික
මුහුණතේ මාසික මුහුණතේ මාසික මුහුණතේ මාසික

මාසික මුහුණතේ මාසික මුහුණතේ මාසික මුහුණතේ
මාසික මුහුණතේ මාසික මුහුණතේ මාසික මුහුණතේ
මාසික මුහුණතේ මාසික මුහුණතේ මාසික මුහුණතේ

මාසික මුහුණතේ මාසික මුහුණතේ මාසික මුහුණතේ
මාසික මුහුණතේ මාසික මුහුණතේ මාසික මුහුණතේ
මාසික මුහුණතේ මාසික මුහුණතේ මාසික මුහුණතේ

මාසික මුහුණතේ මාසික මුහුණතේ මාසික මුහුණතේ
මාසික මුහුණතේ මාසික මුහුණතේ මාසික මුහුණතේ
මාසික මුහුණතේ මාසික මුහුණතේ මාසික මුහුණතේ

കേരളം ~~കേരളം~~ പുതുക്കിയ അനൗപമ കേരളം
കേരളം കേരളം

2019. 12. 17
കേരളം

Karana
കേരളം കേരളം

G.G. Gunaratne
No.26/1A,
Kalasirigama,
Menikhinna.
01.12.2019

Secretary
Ministry of Buddhasasana & Cultural & Religious Affairs.

To get included the DumbaraRata Kalala Making Craft into UNESCO Representative List of the Intangible Heritage of Humanity

Dear Sir,


I am the above named lady. I am a traditional artist engaged in Dumbara Rata Kalala Making Craft. By now, it is being declined. Reasons for the same are due to inability to obtain Raw material and the high cost spent for the purpose.

Therefore the younger generation does not like to engage in the traditional Dumbara Rata Kalala Making Craft due to these reasons. Therefore they had set aside from this traditional Craft.

Accordingly, this can be uplifted if you can assist us to introduce it to the international level through UNESCO. You are therefore requested to include this craft in to the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ G.G.Gunaratne

Tel. 0725357504


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsripaya" Stage II
Battaramulla

0020

මුද්‍රිත ගොනු-භාග්‍යාංශකාරික
දුරකථන

ශ්‍රී ලංකා ගුවන් සේවා

No 26/1 A

කොළඹ 05

05

2019.12.11

දුරකථන හා දුරකථන ප්‍රවේශන ප්‍රදානකරණය
සංරක්ෂණය වීම සඳහා මෙහි මාස දායකත්වය
කිරීම හා සංරක්ෂණ දුරකථන සේවාවන්
හා සම්බන්ධ කරගන්න

ගබා මධ්‍යස්ථානය

ගුවන් සේවාව මාස දායකත්වය
මාස දායකත්වය මගින් සේවාවන්
සුරැකිව පවතින බවට මාස දායකත්වය
මගින් සේවාවන් සුරැකිව පවතින බවට
මාස දායකත්වය මගින් සේවාවන්
සුරැකිව පවතින බවට මාස දායකත්වය
මගින් සේවාවන් සුරැකිව පවතින බවට
මාස දායකත්වය මගින් සේවාවන්
සුරැකිව පවතින බවට මාස දායකත්වය
මගින් සේවාවන් සුරැකිව පවතින බවට

2020/12/11

දිනය

ශ්‍රී ලංකා ගුවන් සේවා

සේවාව

විස්තරය

W.G.A.Priyadarshani
No. 26/1,
Kalasirigama,
Menikhinna.
11.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs

To get included the Dumbara Rata Kalala Making Artistry into UNESCO Representative List of the Intangible Heritage of Humanity and to uplift the traditional Dumbara Rata Artistry.


Dear Sir,

I, the above named lady, am a traditional artiste engage in Dumbara Rata Kalala Making. My father taught me the Art. Due to unavailability of a market and high cost has to be spent due to inability to obtain Raw material, I have to face many problems.

Therefore you are kindly requested to assistus to uplift the Dumbara Rata Kalala Making Craft and to include this craft into the Representative List of the Intangible Cultural Heritage of Humanity.

11/12/2019
Tel 0785347245

Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

W. G. P. ദിശദർശൻ
NO 26/1
ജന്മദർശനം
മെയ് 26 2019
2019.12.11

ശ്രീമാൻ
ബി. കെ. സുബ്ബൻ
എ. ടി. സി. ടി.
കോട്ടയം

ദുരിതം കൊണ്ട് സുഖം കണ്ടിട്ടുള്ള നിങ്ങളുടെ കുടുംബത്തിന്
ഈ പ്രസംഗം ചെയ്യാൻ എല്ലാവരും ചേർന്ന് പണം സംഭരിക്കാനും
കർമ്മങ്ങൾ ചെയ്യാൻ പറ്റും. ഇതിനായി പണം അർപ്പിക്കേണ്ടതാണ്.
പണം

നിങ്ങളുടെ കുടുംബം,

ദുരിതം കൊണ്ട് സുഖം കണ്ടിട്ടുള്ള നിങ്ങളുടെ കുടുംബത്തിന്
ഈ പ്രസംഗം ചെയ്യാൻ എല്ലാവരും ചേർന്ന് പണം സംഭരിക്കാനും
കർമ്മങ്ങൾ ചെയ്യാൻ പറ്റും. ഇതിനായി പണം അർപ്പിക്കേണ്ടതാണ്.
പണം

ദിശദർശൻ
മെയ് 26
മെയ് 26

2019/12/11
പണം

G.G.Champika Kumari Wickramasinghe
No. 29,
Kalasirigama,
Menikhinna.
05.01.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs.

**Regarding the Upliftment and getting included the name of Traditional Dumbara Rata
Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Heritage of
Humanity**

Dear Sir,

I, the above named person, am an artiste of traditional Dumbara Rata kalala Making Craft and it has greatly declined by now. Lack of demand for the same and lack of marketing facilities caused for this declination. High cost has to be spent for finding out the raw material and it needs higher labour, too.

I honorably state that it is more suitable to assist us to get introduced it to the international level through UNESCO in order to uplift the traditional Dumbara Rata Kalala Making Craft.


You are therefore kindly requested to include this craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Telephone No. 0709492809

Thanking You.

Yours faithfully,
Sgd./ Illegibly (Champika)

Date : 05/01/2019


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsiripaya" Stage II
Battaramulla

ශ්‍රී ලංකා විද්‍යා විද්‍යාල සංගමය
නො. 29 කොළඹ 05

ලේඛණ
මුද්‍රණ සහ ප්‍රකාශන
දෙපාර්තමේන්තුව

මුද්‍රණය
2020.01.05

දුරකථන හා ගුවන් සන්නිවේදන දෙපාර්තමේන්තුව
සංස්කෘතික උරුමයට හා දැනුමේ කිරීම හා
පාරිභෝගික දුරකථන හා රටා ක්‍රමාලය
හා සිවිල් සේවාව

හැර ලේඛණ තුළ.

මුහුණත පවසන්නා මා හා රටා ක්‍රමාලය
ගිවිසිලියක් වන දුරකථන සේවාවේ දැනුමේ කිරීම
මුද්‍රණ සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන හා
කේට් සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ
දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන

එ නිසා පාරිභෝගික හා රටා ක්‍රමාලය

වලට හා සිවිල් දුරකථන සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ
දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ
දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ

දුරකථන සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ
දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ

දුරකථන සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ දැනුමේ කිරීමේ දුරකථන සේවාවේ

2020/02/05

ලේඛණ
දෙපාර්තමේන්තුව

D.Nilusha Shamali
No. 19/6,
Kalasirigama,
Menikhinna.
9.12.2019


The Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

**For getting included into UNESCO Representative List of the Intangible Cultural Heritage
of Humanity**

I, the above named of the above address, am an artiste of Dumbara Rata Kalala Making Craft. I would like to express my gratitude for the idea of including Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the Intangible Heritage of Humanity. You are therefore kindly requested to include this craft into UNESCO Representative List of the Intangible Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
Dumbara Mat Making Artiste


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsiripaya" Stage II
Battaramulla

තේ: 19/6,

කලාපිටිය,

කොළඹ.

2019.12.09

ආර්ථික ලේකම්,

මුද්‍රා ආයතන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,

සෞඛ්‍ය මහල,

කොළඹ 05.

දුම්රිය රථ සේවය යුගෝධකාරී ආර්ථික
අනුලක්ෂණයක් ලෙස සඳහා.

දුම්රිය රථ හා මාරු සේවය සඳහා කළු මා දුම්රිය රථ සේවයට අයත් ගස් කාර්යාලයේ (කෘෂි සේව) නියමයට ගිවිසුම්. දුම්රිය රථ සේවය යුගෝධකාරී ආර්ථිකයට අනුලක්ෂණයක් ලෙස මෙම දුම්රිය රථ සේවය නිරත කළයුතුය. ඒ සේවයේ මාරු සංගණයේ අයදුම් ලෙස සංස්කෘතික උරුම නියෝජිත ලේකම්වරයා අනුලක්ෂණයක් ලෙස මෙම දුම්රිය රථ සේවයට මෙම දුම්රිය රථ සේවය.

සිතුවම්.

මෙයට,
දුම්රිය රථ සේවය,
කලාපිටිය.

Rajitha



ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය - යටවත්ත
பிரதேச செயலகம் - யட்டவத்த
DIVISIONAL SECRETARIAT - YATAWATTA

දිනය }
 திகதி }
 Date }

2020/03/13

මගේ අංකය }
 எனது இலக்கம் }
 My No }

9/4/122/ (1)

මඔබේ අංකය }
 உமது இலக்கம் }
 Your No }

Secretary,
 Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
 Sethsiripaya,
 Battaramulla.

Nomination of "Dumbara" Mat Industry of Sri Lanka to UNESCO Intangible Cultural Heritage 2020

This refers to the above subject.

People in "Alokagama" Grama Niladhari division of Yatawatta Divisional Secretariat area, engaged in historical "DUMBARA" mat craft industry by using jute. More than 35 numbers of families are involved with this ancient handicraft industry as their livelihood. Government and non-government institutions have done tremendous effort already with the objective of preserve this ancient industry.

Therefore I am much obliged for the action taken to nominate above mention craft to UNESCO intangible cultural heritage list with aim of preservation of this ancient cultural heritage of Matale district further.

H.K.L.S. Gunarathna
 H.K.L.S. Gunarathna
 Administrative Officer
 එච්.කේ.චල්.එස්. ගුණරත්න
 පරිපාලන නිලධාරී
 යටවත්ත ප්‍රාදේශීය ලේකම් වෙනුවට

Sign by D.R.K.Hennayake
 Divisional Secretariat
 Yatawatta.

Cultural Development Assistant/ Development Officer (Cultural)
Divisional Secretariat,
Yatawatte.
13.03.2020

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

**Nomination of Dumbara Rata Kalala Making Craft of Sri Lanka to the UNESCO
Representative List of the Intangible Cultural Heritage of Humanity in the Year 2020.**


Approximately 35 families in the village Alokagama in the Division of Divisional Secretariat, Yatawatte in Matale District engage in Dumbara Rata Kalala Making Craft and they have made that craft their living.

02. These Artiste families engage in this craft for years and have had to face many issues in continuing this craft. The major problems are the marketing of their products and getting supplied their raw material. It is commendable that they continue this craft conserving it amidst these issues. Thus, the effort made by the Ministry of Buddhasasana, Cultural and Religious Affairs and the UNESCO National Commission is highly appreciated to uplift their living by way of conserving this ancient Craft.

Therefore, it is our responsibility to assist them to take action to include Dumbara Rata Kalala Making Craft which is one of our Cultural heritages into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Sgd./ Illegibly
A.M.N.Jayaweera
Cultural Development Assistant

Sgd./ Illegibly
H.M.H.Maduka
Development Officer (Cultural)


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

සංස්කෘතික සංවර්ධන සහකාර / සංවර්ධන නිලධාරී (සංස්කෘතික),
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
යටවත්ත,
2020.03.13


ලේකම්,
බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සෙක්සිරිපාය
බත්තරමුල්ල.


2020 වර්ෂයේ යුනෙස්කෝ අස්පර්ශනීය සංස්කෘතික උරුම නියෝජන නාමාවලියට ශ්‍රී ලංකාවේ දුම්රු කලාල කර්මාන්තය නම් කිරීම

මානලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආලෝකගම් ගම්මානය ඉපැරණි හඬ ආශ්‍රිත නිර්මාණකරණයෙහි නියැලෙන ශිල්පී පවුල් 35ක් පමණ දුම්රු කලාල කර්මාන්තයේ නියැලී සිටින අතර ඔවුන් එම කර්මාන්තය ජීවන වෘත්තිය කරගනිමින් සිටී.

02 . වසර ගණනාවක් මෙම වෘත්තියේ නියැලී සිටින ශිල්පී පවුල් වලට එම කර්මාන්තය කරගෙන යෑමේදී විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුව ඇත.නිෂ්පාදන අලෙවි කර ගැනීම සහ අමුද්‍රව්‍ය සපයා ගැනීම මෙහිදී මූලික වේ. එහෙත් මෙම ගැටලු මගහරවා ගනිමින් මෙම කලා ශිල්පය ආරක්ෂා කරගනිමින් ඉදිරියට කරගෙන යාම පුවිශේෂත්වයකි.එම නිසා මෙම ඉපැරණි කර්මාන්තය සංරක්ෂණය කරමින් ඔවුන්ගේ ජීවන වෘත්තිය නගා සිටුවීමට සංස්කෘතික අමාත්‍යාංශය යුනෙස්කෝ සංවිධානය ගන්තං උත්සහය අගය කළ යුතුය.

එබැවින් අපේ සංස්කෘතික උරුමයන් වන මෙම සාම්ප්‍රදායික කර්මාන්තය යුනෙස්කෝ අස්පර්ශනීය සංස්කෘතික උරුම නියෝජන නාමාවලියට අතුළත් කිරීමට කටයුතු කිරීමට අපගේ යුතුකමක් බව ප්‍රකාශ කරමි.


ඒ.එම්.එන් ජයවීර
සංස්කෘතික සංවර්ධන සහකාර


එච්.එම්.එච් මධුකා
සංවර්ධන නිලධාරී (සංස්කෘතික)

Grama Niladhari,
Grama Niladhari's Office,
Alokagama.
.03.2020

The Secretary,
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

Sending Nominations to the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

Alokagama an ancient village in the Division of Divisional Secretary, Yatawatte can be known as a very extraordinary artistry village. During the era of King Parakramabahu, when the King was hiding in the rock known as "Newgala" for the safety, this had been possessed a beautiful environment full of blossoms. Legends say that these flowers had been brought to the king and the name "Mallahewa" came to be existed in this area due to this reason. It is said that people were residing in several houses made of clay during that season. Subsequently, 56 houses and 2 Community Halls have been erected on the "Gam Udawa" concept of His Excellency the Ex-President, Ranasinghe Premadasa 1978/79 and such village was named as "Alokagama".

As an extraordinary skill inherited to these villagers from their ancestors, they create various designs using flax fibers. Dumbara Rata Kalala made mats, Macrame designs, dusters, bags, purse designs can be seen in the village even today. Information reveals that the Dumbara Rata Kalala Making Craft only remains and is restricted to Alokagama and to Menikhinna, where their relations are residing in Sri Lanka at present. Therefore, intervention of National Handicraft Council and the Ministry of Buddhasasana, Cultural and Religious Affairs is highly appreciated to protect this tradition.

All the Government Officers in this Division dedicate to conserve this National Heritage each and every time they can. We are pleased to know that you have taken initiatives to propose this Intangible Heritage to the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity as it is our responsibility to conserve and hand over the intangible Cultural Heritage remains at present to the future generation. we further say that we give our consent to provide necessary assistance for the purpose. On behalf of the people in this area, we, as Government officers express our gratitude for the effort you make to include Dumbara Rata Kalala Making Craft as a World Heritage through the UNESCO Representative List of the Intangible Cultural Heritage.

Sgd./ Illegibly.
Grama Niladhari,
Alokagama.


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ශ්‍රීමති නිලධාරී,
ශ්‍රීමති නිලධාරී කාර්යාලය,
ආලෝකගම,
2020.03.

ලේකම්තුමා,
බුද්ධි සහන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
සෙන්සිටිවය
බත්තරමුල්ල.

යුනෙස්කෝ ලෝක උරුම නාමාවලියට නාමයෝජනා යැවීම සම්බන්ධවයි.

යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෞරාණික ගම්මානයක් වන ආලෝකගම හමි ඉතා සුවිශේෂී කළා ගම්මානයක් ලෙසින් හදුන්වා දිය හැකිය. පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයේදී රජතුමාගේ ආරක්ෂාව පතා නැවතල ගලේ සැඟවී සිටියදී, මෙම ප්‍රදේශයේ මල් වලින් ගහණ පරිසරයක් තිබීමත්, එම මල් රජුට ගෙනගිය බවත් එයින් මෙම ප්‍රදේශය මල්ලැහැව යන නම පටබැඳී ඇත. මෙම කාල වකවානුවේ මැටි වලින් සාදා ගත් නිවාස කිහිපයක පදංචි වූ ජන කොට්ඨාසයක් විසූ බවත් පසු කාලීනව 1978/79 රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ගම්උදා සංකල්පය මත නිවාස 56 ක් සහ ප්‍රජා ශාලා 2 ක් ඉදිකර ආලෝකගම යන නමින් නම්කරන ලදී.

මෙම ගම්වැසියන්ට පරම්පරාවෙන් පැවතෙන සුවිශේෂී හැකියාවක් ලෙසින් හඟ කෙඳි යොදා ගනිමින් විවිධ නිර්මාණ ඔවුන්ගේ දැක්වලිවත් හැඩගැන්වේ. දුම්බර රටා පැදුරු, මැක්කුම් වර්ග, ඩිස්ටර්, බෑන්, පර්ස් වර්ග අද දවසේ පවා ගම්මානය තුළ දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ මෙම දුම්බර රටා නිර්මාණ මේවනවිට ශේෂ වී ඇත්තේ ආලෝකගම හා ඔවුන්ගේ ඥාතීන් ජීවත් වන මැණික්ගින්නා ප්‍රදේශයේ පමණක් බව තොරතුරු වලින් හෙළිවේ. මෙම සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීමට ජාතික ශිල්ප සභාව හා සංස්කෘතික අමාත්‍යාංශය දක්වන මැදිහත්වීම ඉතා අගය කොට සලකන්නෙමි.

වසමේ රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනා මෙම ජාතික උරුමය ආරක්ෂා කර ගැනීමට හැකි සෑම අවස්ථාවකම ප්‍රජාවට හැකි අයුරින් සහයෝගය ලබා දෙන්නෙමු. මෙම අස්පර්ශණීය උරුමය ඔබතුමන්ලා විසින් යුනිස්කෝ ලෝක උරුම නාමාවලියට නාම යෝජනා කිරීම සම්බන්ධව ද අප අතිශය සතුටු වන්නෙමු. දැනට ශේෂ වී ඇති අස්පර්ශණීය උරුමය ආරක්ෂා කරගනිමින් ඉදිරි සරම්පරාවට දායාද කරදීම අප සියලු දෙනාගේ යුතුකමක් වන බැවින් ඒ සඳහා අවශ්‍ය සහයෝගය දැක්වීමට කැමති බව කව දුරටත් ප්‍රකාශ කර සිටිමු. මෙම සුවිශේෂී දුම්බර රටා නිර්මාණ යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්කිරීමට ඔබ තුමන්ලා දරන උත්සාහය පිළිබඳව මෙම ප්‍රදේශයේ ජනතාව වෙහෙළවෙන් රාජ්‍ය නිලධාරී අප සියලු දෙනාගේම කෘතඥතාවය ප්‍රකාශ කර සිටින්නෙමු.

ශ්‍රීමති නිලධාරී,
ආලෝකගම,
එච්.එම්. රමනඤ්චි
ශ්‍රීමති නිලධාරී/ සාම විනිසුරු
E-337 E, ආලෝකගම වසම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
යටවත්ත.

**SKILL DEVELOPMENT SOCIETY OF THE ARTISTES OF ALOKAGAMA DUMBARA RATA
KALALA MAKING ARTISTRY**

Alokagama
Yatawatte
Reg. No. : 09.0/3805

09/01/2020


Secretary
Ministry of Buddhasasana, Cultural & Religious Affairs,
Sethsiripaya,
Battaramulla.

UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

We are artistes of Traditional Dumbara Rata Kalala Making Craft and the office bearers of the above Society. The objective of this society consisting about 35 families holding membership is to conserve the craft further and to hand over it to the future generation. To fulfill such objective, it will be highly appreciated if you could take action to include this Dumbara Rata Kalala Making Craft in to the Representative List of the Intangible Cultural Heritage of Humanity.

Sgd./ Illegibly,
W.G.Milina
Chairman

Sgd./ Illegibly,
W.G.Jayanthi
Secretary


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ආලෝකගම දුම්රි රටා කලා ශිල්පීන්ගේ

ශිල්ප සංවර්ධන සමිතිය

ආලෝකගම,
යටවත්ත
ලි. ප. අංකය - 01/3805

2020/01/09

ලේඛනීයව,
උද්වේග සංඝයා සංවර්ධන සා ආගමන ආරක්ෂා ආරක්ෂක
කොමිෂනරිය,
කොළඹ 05.

සංගමනීය ආරක්ෂකීය උපකරණ විලිය
නිකුත් කිරීමේ ආයතන

ආලෝකගම සංවර්ධන දුම්රි රටා කලා
ශිල්පීන් වන අති, ඉහත සඳහන් කලා ශිල්පීන්
වර්. ප්ලා 35 න් පවතී. ආරක්ෂකීය උපකරණ
අති සඳහන් ආරක්ෂකීය උපකරණ වන කලා
උපකරණ යනාදිය අදාළව ප්ලා 35 ආරක්ෂකීය
කලා ශිල්පීන් වන අතර ආරක්ෂකීය උපකරණ
සංවර්ධනය වන අතර ආරක්ෂකීය උපකරණ
උපකරණ විලිය නිකුත් කිරීමේ ආයතන අදාළව
ආරක්ෂකීය උපකරණ ආරක්ෂකීය උපකරණ

වෙත

විලිය
කොමිෂනරිය
W.A. ජයවර්ධන

සඳහා
ලේඛනීය
W.A. ජයවර්ධන

W.G.Priyani Ranasinghe
15/4, Alokagama,
Yatawatte.
19.12.2019


Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.

Including Dumbara Rata Kalala Making Artistry into the UNESCO's representative List of Intangible Cultural Heritage of Humanity

We were made aware on the inclusion of Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of Intangible Cultural Heritage of Humanity during the meeting held in our village today. I understood that it is a very precious act to safeguard this craft for the future.

As we are traditional artistes of Dumbara Rata Kalala Making Craft, we would like to express our consent to include Dumbara Rata Kalala Making Craft into the World Representative List of the Intangible Cultural Heritage of Humanity of UNESCO.

Yours faithfully,
Ajith Sandanayake Sgd./ Illegibly
W.G.Priyani Ranasinghe Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ഡ. ഗ. ട്രിയാൻ രണ്ടിംത

15/4, വാൽക്കുണ്ട

കോട്ടയം

2019.12.19.

രേഖ.

ബ്രിട്ടീഷ് സർക്കാരിൽ നിന്നും വാങ്ങിയ

പണം.

ഇതുകൊണ്ട് രാജ്യത്തിൽ നിന്നും വാങ്ങിയ പണം

ഇതുകൊണ്ട് രാജ്യത്തിൽ നിന്നും വാങ്ങിയ പണം

ഇതുകൊണ്ട് രാജ്യത്തിൽ നിന്നും വാങ്ങിയ പണം

ഇതുകൊണ്ട് രാജ്യത്തിൽ നിന്നും വാങ്ങിയ പണം

കൊടുക്കുന്നു

ഇതുകൊണ്ട് രാജ്യത്തിൽ നിന്നും വാങ്ങിയ പണം

ഡ. ഗ. ട്രിയാൻ

P.G.Ramyalatha
No.19/1, Alokagama,
Yatawatta,
Matale.
19.12.2019


The Secretary
Ministry of Buddhasasana and Cultural Affairs,
Battaramulla.

**Including the Art of Dumbara Rata Kalala Making into the UNESCO Representative List of
the Intangible Cultural Heritage of Humanity**

I, the above named of the above address, engage in Traditional Dumbara Rata Kalala Making Craft. Hence, i kindly request to help us to conserve this Art traditionally by introducing Dumbara Rata Kalala Making Art as a World Heritage by including into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
072-4015994
W.G.Liyon Ananda


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

P. G രണ്ടാമത്സം
 നമ്പർ 19/1 ഏപ്രിൽ 2019
 ധർമ്മം,
 തൃശ്ശൂർ,
 2019. 02.19

രേഖാ നമ്പർ
 തൃശ്ശൂർ നഗര പഞ്ചായത്ത് നിയമസഭയുടെ
 തീരുമാനം.

മുൻപത്തെ നിയമസഭയുടെ തീരുമാനം
 അനുസരിച്ച്

മുൻപത്തെ നിയമസഭയുടെ തീരുമാനം അനുസരിച്ച്
 മുൻപത്തെ നിയമസഭയുടെ തീരുമാനം അനുസരിച്ച്
 മുൻപത്തെ നിയമസഭയുടെ തീരുമാനം അനുസരിച്ച്
 മുൻപത്തെ നിയമസഭയുടെ തീരുമാനം അനുസരിച്ച്
 മുൻപത്തെ നിയമസഭയുടെ തീരുമാനം അനുസരിച്ച്
 മുൻപത്തെ നിയമസഭയുടെ തീരുമാനം അനുസരിച്ച്
 മുൻപത്തെ നിയമസഭയുടെ തീരുമാനം അനുസരിച്ച്

മുൻപത്തെ
മുൻപത്തെ
 072-4015994
 W. G. മൂലം നിയമസഭ

10.12.2019
T.T.Ariyalatha
No.7,
Alokagama,
Yatawatte,
Matale.
0785110564

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.

**Including Traditional Dumbara Rata Kalala Making Artistr into UNESCO Representative List
of the Intangible Cultural Heritage of Humanity**

I, the above named lady, am an artiste engaging in Dumbara Rata Kalala Making Craft. I kindly request to make necessary arrangements to include this craft which is a traditional heritage into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity which will help develop and enable continuation of the craft in the future.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
(Ariyamala)

2019.12.10

F.F. ഏകദേശം

No. 7

കോളിതം

അടവ്

മാതൃക

0785110564

ലേഖനം,

വിദ്യാഭ്യാസ, സാങ്കേതിക യു
ഗ്മതക മാധ്യമ പഠനാനുസരണ,
മിന്നമലൈ.

കാലികരൂപം പൂർണ്ണമായും മാറ്റം വരുത്തിയതിനെ
അനുസരിച്ച് പേര് മാറ്റം വരുത്തേണ്ടതായിരിക്കുന്നു
പുനഃനാമം മാറ്റുന്നതിനായി ക്ഷമിക്കുക.

മുൻപ് പേര് മാറ്റിയതിനെ തുടർന്ന് പേര് മാറ്റിയതിനെ
അനുസരിച്ച് പേര് മാറ്റേണ്ടതായിരിക്കുന്നു
പുനഃനാമം മാറ്റുന്നതിനായി ക്ഷമിക്കുക.
പേര് മാറ്റിയതിനെ തുടർന്ന് പേര് മാറ്റിയതിനെ
അനുസരിച്ച് പേര് മാറ്റേണ്ടതായിരിക്കുന്നു
പുനഃനാമം മാറ്റുന്നതിനായി ക്ഷമിക്കുക.

പേര്,
പേര്,
പേര്

19/12/2019
P.G. Somawathie
No 26,
Alokagama,
Yatawaththa.

Secretary
Ministry of Cultural Affairs,
Battaramulla.

Representative List of the Intangible Cultural Heritage

I, the above named, engage in Traditional Dumbara Rata Kalala Making Craft and have won many awards at National Level.

Since this Artistry should be conserved for the future, I kindly request to include this Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
076-2706937

2019.12.19

ඒ. ඒ. සෝමාවතී

26
ආලෝක ගම
යටවතී

ලේකම්

සංස්කෘතික කටයුතු ආරාමයටය.
හත්තර මුල්ල

ආප්තයට පිටු නියෝජන නාමාවලිය.

ට්‍රෙන නව සඳහා වන පරිපූරක පිටුව.
දින 60 කාලයක් තිස්සේ නිකුත් වූ ආරාමය
වටිනාකම සහතික දීමට හැකි.

වෙබ් සයිට් එයට අදාළ
කාර්ය සඳහා පිටු නිකුත් කරනු ලබන සහතික
සංස්කෘතික පිටු නියෝජන නාමාවලියට අදාළ
කාර්ය සඳහා වන සහතික දීමට හැකි.

වෙබ්
ඒ. ඒ. සෝමාවතී
076-270 69 37

T.G.Chandralatha
No. 55 Alokagama,
Yatawatte,
Matale.


Secretary
Ministry of Buddhasasana & Cultural Affairs,
Battaramulla.

Including Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I, the above named of the above address, engage in the Traditional Art of Dumbara Rata Kalala Making. You are kindly requested to help us to conserve this Artistry traditionally for the future generation by introducing Dumbara Rata Kalala Making artistry as a World Heritage to the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
(W.G.Ranaweera)
066-5716993


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsiripaya" Stage II
Battaramulla

D.G.Warnaseeli
No. 56,
Alokagama,
Yatawatte.
19.12.2019


Secretary
Ministry of Buddhasasana and Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.

To Include Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I am the person whose name appears above and residing at the above address. I engage in Dumbara Rata Kalala Making Craft. I would like to express my appreciation for including Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity. Hence, I kindly request and give my consent to include the this Craft into UNESCO Representative List of Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
(Alokagama)


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

D. G. වර්ගසිල්
56.

හිමාලාය
පරාක්‍රම.

2019-12-19

මල්කර්

මුහුණත මාරුවකින්
කරුණාකාරීව.

සෞඛ්‍ය සේවාව.

බර්මිංහැම්

ප්‍රධාන වශයෙන් සමස්ත ප්‍රජාවෙන් ආධාරයක්
සැපයීමට කටයුතු කරමු.

මුහුණත මාරුවකින් කරුණාකාරීව ප්‍රධාන වශයෙන් සමස්ත ප්‍රජාවෙන් ආධාරයක් සැපයීමට කටයුතු කරමු. මෙහිදී සමස්ත ප්‍රජාවෙන් ආධාරයක් සැපයීමට කටයුතු කරමු. මෙහිදී සමස්ත ප්‍රජාවෙන් ආධාරයක් සැපයීමට කටයුතු කරමු. මෙහිදී සමස්ත ප්‍රජාවෙන් ආධාරයක් සැපයීමට කටයුතු කරමු.

සඳහා
වර්ගසිල්
(හිමාලාය)

D.G.P. Anushani
No. 28/4,
Alokagama,
Yatawaththa,
Matale.
19.12.2019


Secretary
Ministry of Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.

To Include Dumbara Rata Kalala Making Art into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I, the above named of the above address, engage in Handicraft Industry associated with Flax fibres. I would like to appreciate if Dumbara Rata Kalala Making craft may be included into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity and I kindly request to take appropriate measures to include Dumbara Rata Kalala Making Art into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
1. Sgd./ Illegibly
2. Sgd./ Illegibly
Dumbara Rata Kalala Making
Artistes
0662221204


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

No. 28/4

മുഖ്യമന്ത്രിയുടെ

ഓഫീസ്.

തൃശ്ശൂർ.

19-12-2019

ശ്രീ. ശ്രീ. മന്ത്രി.

സംസ്ഥാന സർക്കാർ സെക്രട്ടേറിയം.


തൃശ്ശൂർ.

അടങ്കൽ.

മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ് നമ്പർ 28/4
അടങ്കൽ സംബന്ധിച്ചുള്ള.

മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ് നമ്പർ 28/4
അടങ്കൽ സംബന്ധിച്ചുള്ള മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ് നമ്പർ 28/4
അടങ്കൽ സംബന്ധിച്ചുള്ള മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ് നമ്പർ 28/4
അടങ്കൽ സംബന്ധിച്ചുള്ള മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ് നമ്പർ 28/4
അടങ്കൽ സംബന്ധിച്ചുള്ള മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ് നമ്പർ 28/4
അടങ്കൽ സംബന്ധിച്ചുള്ള മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ് നമ്പർ 28/4
അടങ്കൽ സംബന്ധിച്ചുള്ള മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ് നമ്പർ 28/4
അടങ്കൽ സംബന്ധിച്ചുള്ള മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ് നമ്പർ 28/4
അടങ്കൽ സംബന്ധിച്ചുള്ള മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ് നമ്പർ 28/4
അടങ്കൽ സംബന്ധിച്ചുള്ള മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ് നമ്പർ 28/4

മുഖ്യമന്ത്രിയുടെ
ഓഫീസ്
മുഖ്യമന്ത്രിയുടെ ഓഫീസ്
നമ്പർ 28/4.

- 1. അടങ്കൽ.
- 2. 

0662221204

29.02.2019

W.G.Irangani Weerasinghe
No.16/1,
Alokagama,
Yatawatte.

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battarmulla.


Dear Sir,

**Including Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the
Intangible Cultural Heritage of Humanity**

I, the above named of the above address, engage in Dumbara Rata Kalala Making Craft for years. I appreciate the proposal to include this craft in to the UNESCO Representative List. Therefore, I would like to express my consent for including Dumbara Rata Kalala Making craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
Artiste


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

NO. _____

Date: 2020/07/29

W.G. අයිරාංගනී මීරසිංහ,
No. 16/1,
ආලෝකගම,
යාපහේන.

ලේකම්
බුද්ධ ශාසන,
සංස්කෘතික හා ආගමික සටහනු අමාත්‍යාංශය,
මන්නාරම.

ගරු ලේකම්තුමනි,

මානව සංහෘතියේ අයිරාංගනී සංස්කෘතික

ප්‍රවෘත්තිය යුනෙස්කෝ නාමාවලියට ඇතුළත්
කිරීම.

බුදුහිමි චරිතයෙහි නම් සඳහන් මා
මෙම කර්මාන්තයේ දැනට මසර ගුණානුක සිට
නියැලී සිටින අතර මෙම යුනෙස්කෝ යෝජනාව
අගය කොට සලකමි. එම නාමාවලියට මගේ
නම ද බුද්ධිමත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කරමි.

ස්තූතියි!

මෙයට

විශ්වාසි



සේනසුරිය

H.G.Inoka Karunarathna
Alokagama,
Yatawatte.
19.12.2019
0764486135


Secretary
Ministry of Buddhasasana, Cultural & Religious Affairs,
Battaramulla.

Dear Sir,

Proposal to include Dumbara Rata Kalala Craft in to the UNESCO Representative List

I, the above named lady of the aforesaid address, engage in the craft of Dumbara Rata Kalala Making. I would like to express my consent for including Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.
Yours faithfully,
Sgd./ Illegibly
Artiste


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsripaya" Stage II
Battaramulla

H. G. (6) ⁶ ශ්‍රී ලංකා කුලීන්ගේ
 සුලෝකි ගම,
 යටතේ.
 2019-12-19
 0764486135

ලේඛන,
 ඉදිරිපත්, සංස්කෘතික හා ආගමික කටයුතු
 විකාශනය
 කොළඹ 05.

ගරු ලේඛනවලින්,

ආගමික සංවිධානයට සංස්කෘතික දරුවන්
විවේචනා කිරීම.

දැනට ලිවෙන ලදී නම් නම් සඳහා මා දැනට
 කිරීමට සිටිමි. මෙම ආගමික සංවිධානයේ සභාපති
 කොටසට සඳහා ආගමික දරුවන් මෙන්ම මෙම විවේචනා
 කිරීමට කැමැත්ත ප්‍රකාශ කරමි.

ස්තූතියි,
 මෙම
 විවේචනා
විවේචනා
 කොටසට.

W.G.Milina
No. 19/3,
Alokagama,
Yatawaththa,
Matale.
19.12.2019

Secretary
Ministry of Buddhasasana and Cultural Affairs,
Battaramulla,
Colombo.

Including Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I, residing at the above address, engage in Traditional Dumbara Rata Kalala Making Craft. We kindly request to help us conserve this Art traditionally for the future generations by introducing this as a World Heritage into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,


W.G. Milina

Sgd./ Illegibly

W.G.Hawadiya

Sgd./ Illegibly

070 3702425


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

W.G විමල (16)
903 19/3
ජාලේකාර,
යචනය
මාතලේ.
2019-12-19

ලේඛනවල,
මුද්‍රාණය කර ඇති අලාභදායක
විකල්පවල
නොදීම.

පුස්තක රටා සම්පත් සුරැකීමේ සංවිධානය
අනුමත කිරීම සඳහා

මූහත ප්‍රධානව පවතින මා පාරම්පරික පුස්තක රටා සම්පත්
නිරීක්ෂක කමිටු අතර මෙම මෙම නාමය පවත්වා ගැනීම
ලාභදායක ආරක්ෂා කර ගෙන යාමට මෙම
කමිටුව මෙම සම්පත් සුරැකීමට ආරක්ෂා කර
ගැනීමට අපට උදව් කර දෙන මෙන් කාරුණිකව
ලබා දීමට

මෙයට
W.G විමල
0703902425
W.G විමල.

K.G.Piyadasa
13/1,
Alokagama,
Yatawatte.
19.12.2019


Secretary
Ministry of Buddhasasana and Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.

Including Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I, the above named of the above address, engage in Flax fibre Production related with Dumbara Rata Kalala Making Craft. I would like to express my pleasure on the initiative to include Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity. Therefore, I kindly request to include this Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
(Alokagama)
0773066749


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

W.G.Lalani Ranaweera
No. 28/2A,
Alokagama,
Yatawatta,
Matale.

Secretary
Ministry of Budhasasana & Cultural Affairs,
Battaramulla,
Colombo.

**Including Dumbara Rata Kalala Making Artistry into the UNESCO Representative List of
the Intangible Cultural Heritage of Humanity**


I, the above named of the above address, engage in manufacturing flax handbags associated with Dumbara Rata Kalala Making Artistry.

I have continued this artistry for many years. My ambition is to continue this artistry in the future with much success. Therefore i kindly request to include Dumbara Rata Kalala Making Artistry as a world Heritage into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,

Sgd./ Illegibly
077 5389895


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

W: 9 ലാൽ രാജീവ് (10)
ഫോൺ 28/2A
പുരയിടം കയ്യോല
പത്തനംതിട്ട
മലപ്പുറം

വെള്ളപ്പൊക്കം
ഇടയ്ക്കിടെ അപകടം നേരിടുന്ന പ്രദേശങ്ങളിൽ
അടയാളം
പുരയിടം

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗത്തിൽ
കുറിപ്പ്

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗത്തിൽ
പങ്കെടുത്ത് കർമ്മപരിപാടികൾ സംഘടിപ്പിക്കാൻ

മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗത്തിൽ
പങ്കെടുത്ത് കർമ്മപരിപാടികൾ സംഘടിപ്പിക്കാൻ
മുഖ്യമന്ത്രിയുടെ അദ്ധ്യക്ഷതയിൽ നടന്ന യോഗത്തിൽ
പങ്കെടുത്ത് കർമ്മപരിപാടികൾ സംഘടിപ്പിക്കാൻ

മുഖ്യമന്ത്രി

Lalitha

011 5389895

Pushpa Damayanthi
43,
Alokagama,
Yatawatta.
12.02.2019

Secretary
Ministry of Buddhasasana and Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.


**Including Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List
of the Intangible Cultural Heritage of Humanity**

I, the above named of the above address, engage in Dumbara Rata Kalala Making Craft and Flax associated Crafts. I would like to appreciate the initiative of including Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity. Therefore i kindly request and hereby give my consent to include this Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,

Sgd./ Illegibly
(Alokagama)


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ഗവൺമെന്റ് (11)
43
മുൻകരുത
പരിപാടി
2019-12-19

കേരളം
കുടുംബശ്രീ സംസ്ഥാന ഓഫീസ്
കോഴിക്കോട്
കിഴക്കൻ റോഡ്

മുൻകരുത പദ്ധതി പ്രയോജനപ്പെടുത്തുന്നതിനായി
അതിൽ പങ്കെടുക്കുന്നതിനായി.

കുടുംബശ്രീ സംസ്ഥാന ഓഫീസ് മുൻകരുത പദ്ധതി പ്രയോജനപ്പെടുത്തുന്നതിനായി
കേരളം മുൻകരുത പദ്ധതി പ്രയോജനപ്പെടുത്തുന്നതിനായി
കേരളം മുൻകരുത പദ്ധതി പ്രയോജനപ്പെടുത്തുന്നതിനായി
അതിൽ പങ്കെടുക്കുന്നതിനായി
മുൻകരുത പദ്ധതി പ്രയോജനപ്പെടുത്തുന്നതിനായി
മുൻകരുത പദ്ധതി പ്രയോജനപ്പെടുത്തുന്നതിനായി
മുൻകരുത പദ്ധതി പ്രയോജനപ്പെടുത്തുന്നതിനായി

മുൻകരുത
മുൻകരുത
മുൻകരുത
(മുൻകരുത)

W.A.N.Ranasinghe
28/2,
Alokagama,
Yatawatte.
19.12.2019


Secretary
Ministry of Buddhasasana and Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.

Including Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I, the above named of the above address, engage in Flax Production Artistry associated with Dumbara Rata Kalala Making Craft. I would like to express my consent and kindly request to include Dumbara Rata Kalala Making craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
0717465156


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

W. A N b n s o n .

28/2

2700000000

2019-12-19

2019-12-19

ලේකම්තුමා.

ලිපිපිටපත මා සමාජ සේවා කමිටු දිනපතා සේ.

සේවකයා.

බිහිසුණු ලේ.

දුරබ 600 සේවය ප්‍රගතියෙන් තොරව
නිලයන් කමිටුවේ පවතී.

මෙහි මා මාසය පවත්වා ගැනීම මා මාසය
දුරබ 600 සේවයේ දැනට මාසය කමිටුවේ
නිලයන් සේවකයන්. දුරබ 600 සේවය ප්‍රගතියෙන්
තොරව නිලයන් කමිටුවේ නිලයන් සේවකයන්
මාසයේ කමිටුවේ කමිටුවේ මාසය පවත්වා ගැනීම
දුරබ 600 සේවයේ දැනට මාසය කමිටුවේ
නිලයන් සේවකයන්. දුරබ 600 සේවය ප්‍රගතියෙන්
තොරව නිලයන් කමිටුවේ නිලයන් සේවකයන්

නිලයන්

සේවකයා

නිලයන්

W. A N b n s o n .

W.G.Swarnalatha
No.2/13,
Alokagama,
Yatawatta.

Hon. Secretary
Ministry of Buddhasasana & Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.

**Including Dumbara Rata Kalala Making Artistry into the UNESCO Representative List of
the Intangible Cultural Heritage of Humanity**

I, the above named of the above address, engage in Flax fibre Handicraft Industry associated with Dumbara Rata Kalala Making artistry. I would like to express my consent for including Dumbara Rata Kalala Making craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity and we request you to include this craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity enabling to safeguard it for the future generation.

Thanking you

Yours faithfully,
Sgd./ Illegibly
Dumbara Rata Kalala
Making Artiste
Alokagama
0728339184



G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ഡ. അർജുൻ,
നമ്പ. 2/13
കുടുംബശ്രീ
കോഴിക്കോട്

നർത്തകൻ ആയി
മുഖ്യമായി അദ്ധ്യക്ഷനായി
അവസരമുണ്ടാകുമ്പോൾ
പങ്കെടുക്കാനും
കർമ്മങ്ങൾ ചെയ്യാനും

മുഖ്യമായി കേരള സർക്കാർക്ക്
കൂടുതൽ കർമ്മങ്ങൾ ചെയ്യാനും

കൂടുതൽ കർമ്മങ്ങൾ ചെയ്യാനും
കൂടുതൽ കർമ്മങ്ങൾ ചെയ്യാനും
കൂടുതൽ കർമ്മങ്ങൾ ചെയ്യാനും
കൂടുതൽ കർമ്മങ്ങൾ ചെയ്യാനും
കൂടുതൽ കർമ്മങ്ങൾ ചെയ്യാനും
കൂടുതൽ കർമ്മങ്ങൾ ചെയ്യാനും
കൂടുതൽ കർമ്മങ്ങൾ ചെയ്യാനും
കൂടുതൽ കർമ്മങ്ങൾ ചെയ്യാനും
കൂടുതൽ കർമ്മങ്ങൾ ചെയ്യാനും
കൂടുതൽ കർമ്മങ്ങൾ ചെയ്യാനും

കേരള
മുഖ്യമായി കർമ്മങ്ങൾ
കൂടുതൽ കർമ്മങ്ങൾ
കൂടുതൽ കർമ്മങ്ങൾ

W.G.Jayanthi
No.57,
Alokagama,
Yatawatta.
19.12.2019

Secretary
Ministry of Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.

To get included Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I, the above named of the above address, engage in Dumbara Rata Kalala Making Craft. I would like to give my consent for including Dumbara Rata Kalala Making craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you,

Yours faithfully,

Sgd./ Illegibly

W.G.Jayanthi

Dumbara Rata Kalala Making Artiste,

Alokagama

0785110312



G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

W. G. Thomas (4)

Phone: 57

Phonetic

Address

2019/12/19

Dear,

Thank you for your kind letter,
and for the information.

අපට ඊට පසුව ආපසුව ආපසුව ආපසුව
අපට ඊට පසුව ආපසුව ආපසුව

ඉහත ලිපියේ සඳහන් වූ පිටපත මට ආපසුව
මා අපට කලා සඳහා ආපසුව ආපසුව
ආපසුව ආපසුව ආපසුව ආපසුව

මෙම පිටපත කලා සඳහා ආපසුව
ආපසුව ආපසුව ආපසුව ආපසුව
ආපසුව ආපසුව ආපසුව ආපසුව

ආපසුව ආපසුව ආපසුව ආපසුව
ආපසුව ආපසුව ආපසුව ආපසුව
ආපසුව ආපසුව ආපසුව ආපසුව

W. G. Thomas

078 5110 512

W.G.Wageesha Lakni
Wijesiri,
No.42,
Alokagama,
Matale.

Secretary
Ministry of Buddhasasana, Cultural & Religious Affairs,
Sethsiripaya,
Battaramulla.


Including Dumbara Rata Kalala Making Craft into the UNESCO's Representative List of the Intangible Cultural Heritage of Humanity

I, the above named of the above address, engage in Dumbara Rata Kalala Making Craft associated with Flax Producing Industry. I would like to express my consent for including Dumbara Rata Kalala Making Craft into UNESCO's Representative List of the Intangible Cultural Heritage of Humanity and we kindly request you to take necessary action to include this Craft practiced in Alokagama in the Division of Divisional Secretary, Yatawatte into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
Flax producing Artiste,
Alokagama
0713705053

Shriyani Ranatunga Sgd./ Illegibly
Wijesiri Sgd./ Illegibly


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

W. A. වර්ණ මෝනි විමර්ශන
දුරක 42
දුරකථන
සබන්ද
මාර්ග.

2

ලේඛන
සංස්කරණ කටයුතු දිනපතාංශය,
කොළඹ නගරය,
කොළඹ 05.

දුරකථන හෝ දුරකථන සහායක ආයතනවලට දුරකථන
කර ගැනීම සඳහා.

ලෝක විද්‍යාලය සඳහා ලෝක ගම සඳහා මා දුරකථන කලා
සමාජයේ දැනට ගත කරන්නාගේ නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය.
මෙම දුරකථන කලා සමාජය සහායක ආයතනවලට දුරකථන කර
ගැනීම සම්බන්ධයෙන් මාගේ ආදායම ප්‍රකාශ කර සිටින දුරක
සමාජයේ ප්‍රධානියා ලේඛන කොමිෂන්වලට දුරකථනවලට ගවේශ
කරමින් මෙම දුරකථන හෝ දුරකථන සමාජය මගින් සංගණය
සංස්කරණය කර නියෝජ්‍ය ආයතනවලට දුරකථන කර දෙන
මෙහි ලෝක කාර්යයට ලක්වී සිටී.

ජනනික
ලෝක
~~සමාජය~~
ගත නිලධාරීන් සමඟ
දුරකථන
071 3705053

ලෝක රජය
විමර්ශන

ලෝක
විමර්ශන

W.G Kusumalatha
No. 15/1,
Alokagama,
Yatawatta
Matale.

Secretary
Ministry of Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.

Request to include the Craft of Dumbara Rata Kalala Making into the UNESCO's Representative List of Intangible Cultural Heritage of Humanity

I, the above named lady, am an artiste who engages in Dumbara Rata Kalala Making Tradition. I hereby express my consent to include this craft in to the UNESCO Representative List of Intangible Cultural Heritage of Humanity and we kindly request to take necessary steps to inscribe Dumbara Rata Kalala Making Craft practiced in Alokagama in Yatawatte Divisional Secretariat in to the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours Faithfully,

Sgd./ Illegibly
Flax Producing Artiste
Alokagama



G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

D.G.P.Anushani
4/28,
Alokagama,
Yatawatte.
02.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.

**Including Dumbara Rata Kalala Making Craft to UNESCO Representative List of the
Intangible Cultural Heritage of Humanity**

I am an artiste engaging in flax associated crafts mainly Dumbara Rata Kalala Making and residing at the above address. It is a timely need to implement a suitable arrangement to conserve and continue this craft. In order to obtain the international collaboration for this purpose, we kindly request to include this Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Yours faithfully,
Sgd./ Illegibly
0713580571


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.

D. G. P. පුලුඳුපාය,
428, පුලුඳුපාය,
යලවත්ත.
2019.12.02

ලේඛනලේඛන,
ලේඛනලේඛන, සංස්කෘති සහ සුභවික
කටයුතු වෘත්තාන්තය,
බහුතරය.

දුර්වලයා කර්මාන්තය නොවනුයේ සඳහා මානව සහයෝගී
සුද්ධතාවය පැවැත්වීම පිණිස යුරෝපයේ නාභිමධ්‍යයේ පැවැත්වීම
කිරීම.

යලවත්ත පුලුඳුපාය ලේඛන කොමිෂන්යෝ, පුලුඳුපාය ජිලියානු
වා පහ කර්මාන්තයේ ජිලියානු නිලධාරීන්ගේ සේවයේ.
කර්මාන්තය නොවනුයේ සහ සුභවික පවත්වාගෙන යාම සඳහා
පුද්ගල වැඩපිටිවෙලකී දිනකී කිරීම කාලීන වෘත්තාන්තයකී බව
දැනුවත්. මේ සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම සඳහා,
යුරෝපයේ සුද්ධතාවය සංස්කෘතික පැවැත්වීම පිණිස
නිලයේ ජන නාභිමධ්‍යයේ "දුර්වලයා" කර්මාන්තය පැවැත්වීම
කිරීම වෘත්තාන්ත කටයුතු සිදුකර දෙන මෙහි කාර්යයන්
බැරැල්ල සිටිම.

මෙහි,
විශ්වාසී.



දු.න. 071-3580571

වර්තමාන,
ආලෝකනල,
යලවනිත.
2019.12.05

ලේකම්තුමා,
ලිප්පිගාසන, සංස්කෘතික හා
ආගමික කටයුතු ක්‍රියාත්‍යායය,
සෝනිසරිතය,
බර්ගමුල්ල.

දුම්රිය රථ පැදවූ පුහුණුවක් ආචාරවලියට ඇතුළත්
කර ගැනීම සඳහා.

ලිපිපි ගිවිසුමේ පිටුපස ලිපි ලිපි ගත නම සඳහා වා දුම්රිය
කලා ශිල්පයට ඇතුළත් වන කර්මාන්තයේ නියැලී සිටින
ශිල්පියෙකි. දුම්රිය කලා ශිල්පය පුහුණුවක් ආචාරවලියට
ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වාගේ කැමැති ප්‍රකාශ
කර සිටින අතර, යලවනිත පුහුණුව ලේකම් කාර්යාලයේ
ආලෝකනලේ පවතින දුම්රිය කලා ශිල්පයේ වාගේ
සහතිකයේ අත්සන්ගත සංස්කෘතික උරුම නියෝජ්‍ය
ආචාරවලියට ඇතුළත් කර දෙන බවේ කාර්යාල
ලිපිපි සිටි.

ස්තූතියි.
බෙසල,
බුක්වාසි,

එම්. ජී. වර්තමාන

V.Chandrawathie
No. 2/16,
Alokagama,
Yatawatte.
19.12.2019


Secretary
Ministry of Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.

Including Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I, bearing the above mentioned name of the above address, am an artiste who engages in flax associated crafts related with Dumbara Rata Kalala Making. Hence, I appreciate if you could take appropriate measures to include this Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity. .

Thanking you.

Yours faithfully,
Sgd. / Illegibly
V.Chandawathie
Flax Designing Artiste,
Alokagama.
078- 5968858


G. Vijiitha Nanda Kumar
Additional Secretary. (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
1st Floor "Sethsiripaya" Stage II
Battaramulla

V. മിഷ്യൂമൻ
ഫോ. 2/16
എം.പി.എം. സി
15022
2019/12/19

ശ്രീകൃഷ്ണ
സംസ്കാരിക കമ്മ്യൂണിക്കേഷനുകൾ
പേപ്പർ വർക്ക്
കളിപ്പാട്ടുകൾ

ശ്രീകൃഷ്ണ ക്കുറിച്ച്
കുറേയും കൂടുതലും കൃത്യമായ വിവരങ്ങൾ
കുറേയും കൂടുതലും കൃത്യമായ വിവരങ്ങൾ

ശ്രീകൃഷ്ണ ക്കുറിച്ച് കൂടുതൽ വിവരങ്ങൾ
കുറേയും കൂടുതലും കൃത്യമായ വിവരങ്ങൾ
കുറേയും കൂടുതലും കൃത്യമായ വിവരങ്ങൾ
കുറേയും കൂടുതലും കൃത്യമായ വിവരങ്ങൾ
കുറേയും കൂടുതലും കൃത്യമായ വിവരങ്ങൾ
കുറേയും കൂടുതലും കൃത്യമായ വിവരങ്ങൾ

ശ്രീകൃഷ്ണ
മിഷ്യൂമൻ
V. മിഷ്യൂമൻ
കുറേയും കൂടുതലും കൃത്യമായ വിവരങ്ങൾ
എം.പി.എം. സി
078 - 5968 858

D.G.Nimal Wickramatissa
No.49,
Alokagama,
Yatawatta.
19/12/2019


Secretary
Ministry of Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.

Including Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I, the above named of the above address, am an artiste engaged in Flax related production associated with Dumbara Rata Kalala Making Craft. I would appreciate if you could include Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
D.G.Nimal Wickramatissa
Dumbara Rata Kalala Making Artiste,
Alokagama,
Yatawatte.
0765682627


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

എം 47,
എലൈജന്റ
ഡെമോ,
2019. 02.19

പ്രിയപ്പെട്ട,
അധികാരിമാർക്കു സമാഹൃതം
പ്രൊഫഷണലുകൾ,
പ്രൊഫഷണലുകൾ.

ദുരൂഹമായ വിവരങ്ങൾ പ്രത്യേകമായി നൽകിയതിനെ
ബഹുമാനപ്പെട്ട അധികാരിമാർ

മുഖ്യമന്ത്രിമാർക്ക് അറിയിക്കുന്നതിനായി ഞാനാണ് ഇത് എഴുതുന്നത്. ദുരൂഹമായ വിവരങ്ങൾ നൽകിയതിനെ ബഹുമാനപ്പെട്ട അധികാരിമാർക്ക് അറിയിക്കുന്നതിനായി ഞാനാണ് ഇത് എഴുതുന്നത്. ദുരൂഹമായ വിവരങ്ങൾ നൽകിയതിനെ ബഹുമാനപ്പെട്ട അധികാരിമാർക്ക് അറിയിക്കുന്നതിനായി ഞാനാണ് ഇത് എഴുതുന്നത്.

മേലേ
നിരപ്പ്

D. G. നീരലി മിജിരന്ദ
ദുരൂഹമായ വിവരങ്ങൾ (അധികാരിമാർക്ക് അറിയിക്കുന്നതിനായി)
എലൈജന്റ,
ഡെമോ,
076 56 82 62 7

W.G.Sawsiri
No .2/8,
Alokagama,
Yatawatte.
19.12.2019


Secretary
Ministry of Cultural Affairs,
Sethsiripaya,
Battaramulla.

**Including Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the
Intangible Cultural Heritage of Humanity**

I, whose name is appearing above, am residing at the above address. I am an artiste of Dumbara Rata Kalala Making Artistry. I would like to express my consent for including Dumbara Rata Kalala Making into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity and therefore kindly request to include this craft into the list.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
Fibre Producing Artiste
0765435658


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

ഡ. ടി സിജിൾ (24)
2/8 വാൽവർക്ക്
ധരമന.
2019. 02. 19

പ്രൊഫർ ജി,
സംസ്ഥാന ജാലിയർ ഉപാധ്യക്ഷൻ,
വടക്കൻ കേരളം,
മുഖർഗ്ഗം.

ദുരൂഹമായ കേസുകൾ പ്രതിരോധിക്കാൻ പരിഷ്കരിച്ച
നിയമങ്ങൾ ഉണ്ടാക്കുന്ന കർമ്മങ്ങൾ നടപ്പാക്കാൻ.

മുഖർഗ്ഗം നിയമ കമ്മിറ്റിയുടെ റിപ്പോർട്ട് അനുസരിച്ച്
ദുരൂഹമായ കേസുകൾ ഉണ്ടാകാതെ കർമ്മങ്ങൾ നടപ്പാക്കാൻ
നിയമങ്ങൾ കേന്ദ്രീകരിക്കും. ദുരൂഹമായ കേസുകൾ
പ്രതിരോധിക്കാൻ നിയമങ്ങൾ ഉണ്ടാക്കുന്ന കർമ്മങ്ങൾ
നടപ്പാക്കാൻ. ഈ കേസുകൾ മൂലം സംസ്ഥാനം
ഉണ്ടാകാൻ സാധ്യതയുള്ള പ്രശ്നങ്ങൾ പരിഹരിക്കാൻ
പ്രതിരോധിക്കുന്ന കർമ്മങ്ങൾ പ്രൊഫർജി
മുഖർഗ്ഗം.

മുഖർഗ്ഗം
നിയമ കമ്മിറ്റി
0765435658

29.02.2020
K.G.Wimalawathie
No. 39,
Alokagama,
Yatawatta.

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.


Dear Sir,

**To Include Traditional Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List
of the Intangible Cultural Heritage of Humanity**

I, the above named K.G.Wimalawathie, carry out Traditional Dumbara Rata Kalala Making Craft. I felt very happy in participating at the awareness meeting held on 29.02.2020 on Traditional Dumbara Rata Crafts. I would very much like to express my consent for including Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity. Therefore, i kindly request to include this Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
Dumbara Artiste
Telephone No.: 0713183941


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor. "Sethsripaya" Stage II
Battaramulla

N.G.Swarna Thilaka
No.11,
Alokagama,
Yatawatta.
T.P.No.: 0778908822

Secretary
Ministry of Cultural and Religious Affairs,
Colombo.


**Including Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the
Intangible Cultural Heritage of Humanity**

My name and address are appearing above. I am an artiste engaged in Dumbara Rata Kalala Making Craft and flax fiber related hadicrafts. I would like to give my consent to include Dumbara Rata Kalala Making Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully
Sgd./ Illegibly

Dumbara Rata Kalala Making Artiste


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsripaya" Stage II
Battaramulla

W.G.Iresha Priyadarshani
No. 11/12,
Alokagama,
Yatawatte.

Secretary
Ministry of Cultural and Religious Affairs
Colombo.


To include Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I, the above named lady, engage in flax fibre related Handicrafts associated with Dumbara Rata Kalala Making Craft. I would like to express my consent for including Dumbara Rata Kalala Making craft into UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity and kindly request to take necessary steps to include this Craft into UNESCO Representative List.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly
Artiste of Dumbara Rata Kala
Making Craft

Telephone No:077-6710944


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

W. G. O'Brien, Director
No. 11²
Kuala Lumpur, Malaysia

ලේකම් තුමා
සංස්කෘතික හා ප්‍රාග්ධන
කටයුතු දුමාතස්වංශය
කොළඹ

දුමුක්කරණයේ දීමා නියෝජන කමාලයා දුමුක්කරණයේ සභාපති

දුමුක්කරණයේ සභාපති (හා. කේ.) නියෝජන කමාලයා. දුමුක්කරණයේ සභාපති
සුභකරණයේ කමාලයා දුමුක්කරණයේ සභාපති සභාපති සුභකරණයේ සභාපති
සුභකරණයේ කමාලයා දුමුක්කරණයේ සභාපති සුභකරණයේ සභාපති
දීමා නියෝජන කමාලයා දුමුක්කරණයේ සභාපති සුභකරණයේ සභාපති
දුමුක්කරණයේ සභාපති

දුමුක්කරණයේ

සුභකරණයේ
දුමුක්කරණයේ සභාපති
සුභකරණයේ
Kreshe

T.P. 077-6710944

D.G.Dayani Damunugoda
No. 54,
Alokagama,
Yatawaththa.

Secretary
Ministry of Cultural and Religious Affairs,
Colombo.


**Including Dumbara Rata Kalala Making Craft into UNESCO Representative List of the
Intangible Cultural Heritage of Humanity**

I, the above named of the above address, engage in the Flax fibre related Handicrafts associated with Dumbara Rata Kalala Making Craft. I would like to give my appreciation for including Dumbara Rata Kalala Making craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity. Hence, kindly request to take appropriate action to include this Craft into the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity.

Thanking you.

Yours faithfully,
Sgd./ Illegibly (Dayani)
Sgd./Illegibly (Premawathie)

Telephone No.: 076 9322433


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

D. G. 2000 2000

80-54

2000-2000
2000-2000

ලේකම්තුමා,
සංවිකල්ප හා පුනර්ජන
කටයුතු ප්‍රවෘත්තිය
කොළඹ

පුනර්ජනන පිළිබඳව විශේෂ අනුමැතිය
ලබා ගැනීම

ඉහත නම හා ලිපිනය ඇතුළත් කළ මා ප්‍රතිචාර ලබා ගැනීම
පුනර්ජනන කමිටුවේ (පුනර්ජනන) විශේෂ අනුමැතිය
ප්‍රතිචාර ලබා ගැනීම පුනර්ජනන අනුමැතිය පුනර්ජනන
පිළිබඳව මෙහි අනුමැතිය ලිපිනය සිටිමට කැමැත්තෙන්.
මේ අනුමැතිය මාගේ අංශයේ පුනර්ජනන අංශයේ
ලිපිනය විශේෂ ලේකම්ව අනුමැතිය ලබා ගැනීම ඉතා
කැමැත්තෙන් ලිපිනය සිටිමට.

අනුමැතිය

මෙය .

1. පුනර්ජනන

2. පුනර්ජනන

076.9322433

S.G.Iresha Hemamali
No.28/B,
Alokagama,
Yatawatte.
19.12.2019

Secretary
Ministry of Buddhasasana, Cultural and Religious Affairs,
Battaramulla.


Dear Sir,

The UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity

I, the above named of the aforesaid address, am engaging in Dumbara Rata Kalala Making Craft. Therefore, I would like to express my consent to introduce this craft internationally through UNESCO which will help to safeguard it for the future. For that reason I request to include Dumbara Rata Kalala Making Craft into the Representative List of the Intangible Cultural Heritage of Humanity of UNESCO.

Thanking You.

Yours faithfully,
Sgd./ Illegibly
Artiste


G. Vijitha Nanda Kumar
Additional Secretary (National Heritage)
Ministry of Buddhasasana, Cultural &
Religious Affairs
4th Floor, "Sethsiripaya" Stage II
Battaramulla

S. G. O. රජයේ, නේමන

no 28/8

ආලෝක ගව,
යච්චිත

19. 12. 19

මේකත්

මුද්දි යාපන, සංස්කෘතික හා ආගමික කටයුතු දිවයින සභාව
නිකර්ම මුද්දි

ගව මේකත් ඉඳා

අන්තර්ගතීය සංස්කෘතික ප්‍රවර්ධන
නාමාවලිය ප්‍රකාශන සංවිධානය

ඉහත මිනිසුන්ගේ ගව පදිපත් (සංවිධා) වා
දුරා ප්‍රවර්ධන ආයතන ඉදිරි ගව ප්‍රවර්ධන ප්‍රකාශන
සභාව හා අනෙකුත් ආයතනවල දැනට පවතින ප්‍රකාශන
- කාර්යයන් සඳහා ගව පදිපත් කැමැත්තෙන් ප්‍රකාශන නාමාවලිය
වලින් ගව පදිපත් කිරීමට කැමැත්තෙන් ප්‍රකාශන
- කරව.

සිසුවා.

වෙසට
විශ්වාස



සංවිධාන